

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1108/16 9 1999 දෙසැම්බර් 01 වැනි බදාදා 9 1999.12.01

(ආණ්ඩුවේ බලය පිට ප්‍රසිද්ධ කරන ලදී.)

IV (අ) වැනි කොටස - පළාත් සභා

පළාත් සභා නිවේදන

බස්නාහිර පළාත් සභාවේ 1998 අංක 03 දරන සමුපකාර සමිති ප්‍රසූඪිය

බස්නාහිර පළාතේ සමුපකාර සමිති සංවර්ධනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද, සමුපකාර සමිති පිහිටුවීම සහ පරිපාලනය කිරීමට අදාළ නීතිය සංස්ථාපනය කිරීම පිණිසද, ඊට සම්බන්ධ හෝ අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ ප්‍රසූඪියකි.. මෙ ප්‍රසූඪිය 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත, 1983 අංක 32, 1992 අංක 11 දරන සමුපකාර සමිති සංශෝධන පනත් හා නොසැසඳේ.

<p>ලෙසු නාමය.</p>	<p>01. මේ ප්‍රඥප්තිය බස්නාහිර පළාත් සභාවේ 1998 අංක 03 දරන සමුපකාර සමිති ප්‍රඥප්තිය යනුවෙන් හඳුන්වනු ලැබේ.</p> <p style="text-align: center;">1 වැනි පරිච්ඡේදය</p> <p style="text-align: center;">ලියාපදිංචි කිරීම.</p>
<p>රෙජිස්ටාර් නියෝජ්‍ය , ජ්‍යෙෂ්ඨ සහකාර හා සහකාර රෙජිස්ටාර් වරුන් පත් කිරීම හා සමුපකාර සංවර්ධන කොමසාරිස්ගේ හා ඒ කොමසාරිස්ට සහායවීම සඳහා පන්තරහ ලද තැනැත්තාගේ බලතල.</p>	<p>02. (1) ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත සඳහා සමුපකාර සමිති රෙජිස්ටාර්වරයෙකු හා අවශ්‍ය විය හැකි යම් නියෝජ්‍ය , ජ්‍යෙෂ්ඨ සහකාර හෝ සහකාර රෙජිස්ටාර්වරුන් ගණනක් පත් කරනු ලැබිය හැකිය.</p> <p>(2) මේ ප්‍රඥප්තිය යටතේ හෝ එය යටතේ සාදනු ලැබූ යම් රීති යටතේ රෙජිස්ටාර්වරයෙකු සතු සියළුම බලතල හෝ ඉන් යමක් යම් නියෝජ්‍ය , ජ්‍යෙෂ්ඨ සහකාර හෝ සහකාර රෙජිස්ටාර්වරයෙකු වෙත බස්නාහිර පළාතේ පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයා විසින් සාමාන්‍ය හෝ විශේෂ ආඥාවක් මගින් පැවැරිය හැකිය.</p> <p>(3) සමුපකාර සංවර්ධන කොමසාරිස් වශයෙන් හෝ සමුපකාර සංවර්ධන කොමසාරිස් වශයෙන් තත් කාලයෙහි ක්‍රියා කිරීමට පත් කරනු ලැබූ තැනැත්තාට මේ ප්‍රඥප්තියෙන් හෝ මේ ප්‍රඥප්තිය යටතේ සාදනු ලැබූ හෝ ලැබ ඇතැයි සැලකෙන යම් රීති වලින් සමුපකාර සමිති රෙජිස්ටාර් වෙත පවරනු ලැබූ බලතලම තිබිය යුතු අතර , ඔහු විසින් ඒ බලතල ක්‍රියාවෙහි යෙදවිය හැකිය.</p> <p>(4) සමුපකාර සංවර්ධන කොමසාරිස්ට සහායවීම පිණිස පත් කරනු ලබන එක් එක් තැනැත්තන්ට මේ ප්‍රඥප්තිය යටතේ හා ඒ යටතේ සාදනු ලැබූ හෝ සාදනු ලැබ ඇතැයි සැලකෙන යම් රීති යටතේ රෙජිස්ටාර් සතු බලතල අතුරින් බස්නාහිර පළාතේ පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයා විසින් මේ වගන්තිය යටතේ කරනු ලබන යම් සාමාන්‍ය හෝ විශේෂ ආඥාවක නිෂ්චිතව සඳහන් කරනු ලැබිය හැකි බලතල තිබිය යුතු අතර , ඒ එක් එක් තැනැත්තා විසින් ඒ බලතල ක්‍රියාත්මක කල හැකිය.</p>
<p>ලියාපදිංචි කරනු ලැබිය හැකි සමිති.</p>	<p>03. (1) මෙහි මින් මතු ඇතුළත් කරනු ලබන විධිවිධානයන්ට යටත්ව -</p> <p>(අ) ස්වකීය සාමාජිකයින්ගේ ආර්ථික , අධ්‍යාපනික , සාමාජික සහ සංස්කෘතික සුභසාධනයට හේතු වන නිශ්චිත සේවාවන් සමුපකාර ප්‍රතිපත්ති වලට අනුකූලව සැලසීම , ස්වකීය අරමුණු ඇත්තා වූ සමිතියක් : හෝ</p> <p>(ආ) " අ " ඡේදයෙහි සඳහන් සමිතිවල ක්‍රියාකාරීත්වය පහසු කිරීමේ අරමුණ ඇතිව පිහිටුවන ලද ස්වකීය සාමාජිකයින් වශයෙන් ලියාපදිංචි සමිති වලින් සමන්විත සමිතියක් ;</p> <p>සීමාසහිත වගකීමක් සහිතව හෝ රහිතව මෙම ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කරනු ලැබිය හැකිය. එසේ වුවත් , ලියාපදිංචි සමිතියක් සාමාජිකයෙකු වන සමිතියක වගකීම සීමාසහිත වන්නේය.</p>

ලියාපදිංචි කිරීමේ කොන්දේසි .

04. (1) (අ) සාමාජිකයන්ගෙන් පමණක් සමන්විත වන අවස්ථාවක සාමාජිකත්වය වයස අවුරුදු 18 ට වැඩි වූ ද , සමිතිය ක්‍රියාත්මක වන ප්‍රදේශයේ ස්ථිරව පදිංචිව සිටින්නාවූ හෝ සේවයේ නියුක්තව සිටින්නාවූ හෝ නියවල දේපළ අයත්ව සිටින්නා වූ ද , සමිතිය විසින් ඉටු කරනු ලබන සේවාවන් උපයෝගී කිරීමේ ශක්‍යතාවය ඇත්තාවූ ද , සාමාජිකයින් යටත් පිරිසෙන් විසි දෙනෙකුගෙන් සමන්විත නොවන්නේ නම් ; හෝ

(ආ) ලියාපදිංචි සමිතිවලින් පමණක් එය සමන්විත වන්නේ නම් සහ යටත් පිරිසයින් සාමාජිකයින් තිදෙනෙකු වත් ඊට නොමැති නම් ;

(ඇ) (i) සමිතිය විසින් නිරතවීමට යෝජනා කරනු ලබන කටයුතු ආර්ථික වශයෙන් යෝග්‍ය බව ;

(ii) සමිතිය විසින් යෝජිත අතුරු ව්‍යවස්ථාව මේ ප්‍රඥප්තියේ හෝ ඒ යටතේ සාදන ලද යම් රීතිවල විධිවිධානයන්ට අනුකූල නොවන බවට ;

නියමකර ඇත්තාවූ යම් තැනැත්තෙකුගෙන් හෝ ආයතනයකින් වාර්තාවක් හෝ නිර්දේශයක් සමිතිය විසින් ලබාගෙන නොමැති නම් ;

(ඈ) යෝජිත අතුරු ව්‍යවස්ථා තත්කාර්ය සඳහා යථා පරිදි කැඳවන ලද මහසභා රැස්වීමකදී සම්මත කරනු ලැබ නොමැති නම් ;

(ඉ) සමිතියේ කාරක සභාවේ සාමාජිකයින් අතුරින් යටත් පිරිසයින් දෙදෙනෙකු වත් , වයස අවුරුදු 18 ත් 35 ත් අතර විය යුතු තැනැත්තන් වන බවට විධානයක් සමිතියේ යෝජිත අතුරු ව්‍යවස්ථාවල ඇතුළත් නොවන්නේ නම් ,

(ඊ) ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය අත්සන් කරන සියළු සාමාජිකයින් විසින් , තම සාමාජිකත්වය සම්බන්ධයෙන් වූ ගෙවීම් සම්පූර්ණ කොට නොමැති නම් ; හෝ

(උ) ලියාපදිංචි කිරීමේ කාර්යයන් සඳහා රෙජිස්ට්‍රාර්වරයා විසින් නියම කරනු ලබන සියළු තොරතුරු සැපයීම ඒ සමිතිය විසින් පැහැර හැර ඇත්නම් ,

කිසිම සමිතියක් මෙම ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කරනු නොලැබිය යුතුය.

තවද , පාසල් සමුපකාර සමිතියක් සම්බන්ධයෙන් වූ කල ඉහත 4 (1) (අ) හා (ඉ) වගන්තිවල විධිවිධාන ද ලියාපදිංචි සමුපකාර සමිති සාමාජිකයන් වූ සමිතියක් සම්බන්ධයෙන් වූ කල 4(1) (ඉ) වගන්තියේ විධිවිධානද අදාළ නොවිය යුතුය.

(2) මේ වගන්තියේ කාර්යයන් සඳහා ඉහතින් වූ විධිවිධානයන්හි සඳහන් කොන්දේසි සැකිමකට පත්කර නොමැති බවට යම් ප්‍රශ්නයක් පැන නැගුණු අවස්ථාවක රෙජිස්ට්‍රාර් විසින් එම ප්‍රශ්නය සම්බන්ධව තීරණය කළ යුතු අතර , ඔහුගේ තීරණය අවසානාත්මක විය යුතුය.

ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කිරීම.

05. (1) ලියාපදිංචි කිරීමේ කාර්ය සඳහා නියම කරනු ලබන යම් ආකාරයක් අනුව වූ ඉල්ලුම් පත්‍රයක් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කල යුතුය.

(2) ඒ ඉල්ලුම් පත්‍රය -

(අ) කිසිම සාමාජිකයෙකු ලියාපදිංචි කරනු ලැබූ සමිතියක් නොවන සමිතියක් සම්බන්ධයෙන් වූ කල්හි , 4(1)(අ) වගන්තියේ නියමයන් අනුව සුදුසුකම්ලත් තැනැත්තන් යටත් පිරිසයින් විසි දෙනෙකු විසින් අත්සන් කළ යුතුය. තවද ,

(ආ) ලියාපදිංචි කළ සමිතියක් සාමාජිකයෙක් වන සමිතියක් සම්බන්ධයෙන් වූ විට එවැනි සෑම සමිතියක් වෙනුවෙන්ම යථා පරිදි බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් අත්සන් කරනු ලැබිය යුතුය.

	<p>(3) ඉල්ලුම් පත්‍රය සමග -</p> <p>(අ) යෝජිත අතුරු ව්‍යවස්ථාවල පිටපත් 02 ක් ;</p> <p>(ආ) සමිතිය නිරතවීමට යෝජනා කරනු ලබන ආර්ථික කටයුතු වලට අදාළ යෝග්‍යතා වාර්තාවක් ;</p> <p>(ඇ) සමිතිය ලියාපදිංචි කිරීම පිණිස යෝජනාව සම්මත කරනු ලැබූ මහසභා රැස්වීමේ වාර්තාවේ සහ පැමිණීම සම්බන්ධයෙන් විස්තර සහ අතුරු ව්‍යවස්ථාව සම්මත කර ගනු ලැබූ වාර්තාවේ සහතික පිටපත් ;</p> <p>(ඈ) ඉල්ලුම් පත්‍රය අත්සන් කරන සාමාජිකයන් විසින් සාමාජික ගාස්තු ගෙවනු ලැබීම ස්ථිර කෙරෙන සහ ඒ මුදල් එම කාරක සභාවේ භාරකාරත්වයේ පවතින බවට සමිතියේ කාරක සභාව විසින් සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.</p>
<p>ලියාපදිංචි කිරීම.</p>	<p>06. සමිතියක් විසින් මේ ප්‍රඥප්තිය හා ඒ යටතේ සාදනු ලැබූ රීතිවල විධිවිධාන අනුව ක්‍රියාකර ඇති බවට , ඒ සමිතිය නියුක්ත වීමට අදහස් කරන කටයුතු ආර්ථික වශයෙන් සත්‍ය බවට හා සමිතියේ යෝජිත අතුරු ව්‍යවස්ථා මේ ප්‍රඥප්තියට හෝ ඒ යටතේ සාදනු ලැබූ රීති වලට පටහැනි නොවන බවට රෙජිස්ට්‍රාර් සැහිමට පත්වන්නේ නම් තමා සුදුසුයයි සලකනහොත් ඔහු විසින් ඒ සමිතිය හා එහි අතුරු ව්‍යවස්ථා දින 30 ක් තුළ ලියාපදිංචි කළ හැකිය. යම් සමිතියක් ලියාපදිංචි කිරීම රෙජිස්ට්‍රාර් විසින් ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව අභියාචනයක් එම ප්‍රතික්ෂේප කළ දිනයේ සිට දින 30 ක් ඇතුළත විෂය භාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළයුතු අතර , එම අභියාචනය ඉදිරිපත් කළ දින සිට දින 60 ක් තුළ අමාත්‍යවරයාගේ තීන්දුව ලබාදිය යුතුය.</p>
<p>ලියාපදිංචි කිරීමේ සාක්ෂි.</p>	<p>07. (1) රෙජිස්ට්‍රාර් විසින් අත්සන් කරනු ලැබූ ලියාපදිංචි කිරීමේ සහතිකයක් : ඒ සහතිකයේ සඳහන් සමිතියෙහි ලියාපදිංචි කිරීම අවලංගු කර ඇති බව ඔප්පු කරනහොත් මිස ඒ සමිතිය යථා පරිදි ලියාපදිංචි කරනු ලැබූ බවට තිරණාත්මක සාක්ෂි විය යුතුය.</p> <p>(2) 06 වන වගන්තිය යටතේ සමිතියක් ලියාපදිංචි කරනු ලැබූ විට , රෙජිස්ට්‍රාර්වරයා විසින් ඒ සමිතිය වෙත ලියාපදිංචි කිරීමේ සහතිකයක් නිකුත් කරනු ලැබිය යුතුය.</p>
<p>ලියාපදිංචි කළ සමිතියක අතුරු ව්‍යවස්ථා සංශෝධනය කිරීම.</p>	<p>08. (1) යම් ලියාපදිංචි කළ සමිතියක් විසින් මේ ප්‍රඥප්තියට හා ඒ යටතේ සාදනු ලැබූ රීති වලට යටත්ව සමිතියේ නම ප්‍රකාශ කරන අතුරු ව්‍යවස්ථාව ඇතුළු සමිතියේ අතුරු ව්‍යවස්ථා සංශෝධනය කළ හැකිය.</p> <p>(2) (අ) ලියාපදිංචි කළ සමිතියක කිසිම අතුරු ව්‍යවස්ථා සංශෝධනයක් ඒ සංශෝධනය මේ ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කරනු ලබන තෙක් වලංගු නොවිය යුතුය. ඒ කාර්යය සඳහා ඒ සංශෝධනයේ පිටපත් දෙකක් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය.</p> <p>(ආ) ලියාපදිංචි සමිතියක අතුරු ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වූ කිසිම සංශෝධනයක් 4(1)(ඇ)(ii) වගන්තියේ සඳහන් වාර්තාවක් සමග ඉදිරිපත් කරනු ලබන්නේ නම් මිසක් ඒ සංශෝධනය ලියාපදිංචි කරනු නොලැබිය යුතුය.</p> <p>(3) අතුරු ව්‍යවස්ථාවල යම් සංශෝධනයක් මේ ප්‍රඥප්තියට හෝ ඒ යටතේ සාදනු ලැබූ රීති වලට පටහැනි නොවන බවට රෙජිස්ට්‍රාර් සැහිමකට පත්වන්නේ නම් , තමා සුදුසු යයි සලකනහොත් ඔහු විසින් ඒ සංශෝධනය ලියාපදිංචි කළ හැකිය.</p> <p>යම් අතුරු ව්‍යවස්ථා සංශෝධනයක් ලියාපදිංචි කිරීම රෙජිස්ට්‍රාර් විසින් ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව අභියාචනයක් ඒ සම්බන්ධයෙන් සාදනු ලැබිය හැකි යම් රීති අනුව අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ හැකි විය යුතුය.</p>

	<p>(4) සමිතියක නාමයක් වෙනස් කරන සංශෝධනයක් ඒ සමිතියේ හෝ එහි යම් සාමාජිකයින්ගේ හෝ කිටපු සාමාජිකයන්ගේ යම් අයිතිවාසිකමක් හෝ බැඳීමක් කෙරෙහි බල නොපෑ යුතු අතර , එවකට පවත්නා යම් නීති කෘතියක් එහි අලුත් නාමය යටතේ ඒ සමිතිය විසින් හෝ සමිතියට විරුද්ධව ඉදිරියටත් පවත්වා ගෙන යනු ලැබිය හැකිය.</p> <p>(5) ලියාපදිංචි කළ සමිතියක අතුරු ව්‍යවස්ථා සංශෝධනයක් රෙජිස්ට්‍රාර් විසින් ලියාපදිංචි කරනු ලබන අවස්ථාවක තමා විසින් සහතික කරන ලද ඒ සංශෝධනයේ පිටපතක් ඔහු විසින් සමිතිය වෙත , නිකුත් කළ යුතුය. ඒ සංශෝධනය යටා පරිදි ලියාපදිංචි කර ඇති බවට ඒ සංශෝධනය සහතික කරනු ලැබූ පිටපත තිරණාත්මක සාක්ෂි විය යුතුය.</p> <p>(6) මේ වගන්තියෙහි “ සංශෝධනය “ යන්නට අලුත් අතුරු ව්‍යවස්ථාවක් සැදීම හා අතුරු ව්‍යවස්ථාවක් වෙනස් කිරීම හෝ පරිවිච්ඡින්න කිරීම ඇතුළත් වේ.</p>
<p>ලියාපදිංචි කළ සමිතිවල වත්කම් හා බැරකම් ඒකාබද්ධ කිරීම බෙදීම හා පැවරීම.</p>	<p>9. (1) ලියාපදිංචි කළ සමිතියක් විසින් කලින් ලබාගත් රෙජිස්ට්‍රාර්ගේ අනුමැතිය ඇතිව සහ ඒ සමිතියේ මහසභා රැස්වීමකට පැමිණ ජන්දය දීමට සුදුසුකම් ඇති සාමාජිකයන්ගෙන් හෝ නියෝජිතයින්ගෙන් තුනෙන් දෙකක වැඩි සංඛ්‍යාවකගේ ජන්දයෙන් සම්මත කර ගනු ලබන යෝජනාවකින් -</p> <p>(අ) සමිතියේ වත්කම් සහ බැරකම් සම්පූර්ණයෙන්ම හෝ ඉන් යම් කොටසක් යම් ලියාපදිංචි කරනු ලැබූ අන්කිසි සමිතියකට පැවරීම ; හෝ</p> <p>(ආ) සමිතිය , සමිති දෙකක් හෝ ඊට වැඩි ගණනක් වශයෙන් බෙදා වෙන්කර ගැනීම ; කළ හැකිය.</p> <p>(2) යම් ලියාපදිංචි කළ සමිති දෙකක් හෝ ඊට වැඩි ගණනක් විසින් කලින් ලබාගත් රෙජිස්ට්‍රාර්ගේ අනුමැතිය ඇතිව සහ එක් එක් සමිතියේ මහා සභා රැස්වීමකට පැමිණ ජන්දය දීමට සුදුසුකම් ඇති සාමාජිකයන්ගෙන් හෝ නියෝජිතයින්ගෙන් තුනෙන් දෙකක වැඩි සංඛ්‍යාවකගේ ජන්දයෙන් සම්මත කර ගනු ලබන යෝජනාවකින් ඒකාබද්ධවී අලුත් සමිතියක් පිහිටුවා ගත හැකිය.</p> <p>(3) (අ) ලියාපදිංචි කළ සමිතියක් විසින් (1) වන උප වගන්තිය හෝ (2) වන උප වගන්තිය යටතේ සම්මත කර ගනු ලබන යෝජනාවක අවස්ථාවෝචිත පරිදි පැවරීම , බෙදා වෙන් කර ගැනීම හෝ ඒකාබද්ධ කිරීම පිළිබඳ සියලු විස්තර අඩංගු විය යුතුය.</p> <p>(ආ) (i) යෝජිත පැවරීමේ , බෙදීමේ හෝ ඒකාබද්ධවීමේ ආර්ථික යෝග්‍යතාවය සම්බන්ධයෙන් නියම කරනු ලබන තැනැත්තෙකුගෙන් හෝ ආයතනයකින් නිර්දේශ කිරීමේ වාර්තාවක් ලබා ගෙන නොමැති නම් ,</p> <p>(ii) ලියාපදිංචි සමිතිය අවස්ථාවෝචිත පරිදි බෙදී ඇත්තේ යම් සමිතිවලටද නැතහොත් ඒකාබද්ධ වී ඇත්තේ යම් සමිති සමගද ඒ සමිතිවල අතුරු ව්‍යවස්ථා , මේ ප්‍රඥප්තියේ හෝ ඒ යටතේ සාදන ලද යම් රීතියක විධිවිධාන වලට අනුකූල නොවන බවට පළ කෙරෙන වාර්තාවක් 4 වන වගන්තියේ කාර්ය සඳහා වූ ආයතනයකින් හෝ නාමෝද්දිෂ්ඨ තැනැත්තන්ගෙන් ලබා ගෙන නොමැති නම්,</p> <p>ස්වකීය වත්කම් හා බැරකම් වෙනත් යම් ලියාපදිංචි සමිතියකට පැවරීමට හෝ එම සමිතිය , සමිති දෙකක (2) ට හෝ වැඩි ගණනකට බෙදීමකට හෝ වෙනත් ලියාපදිංචි සමිතියක් සමග ඒකාබද්ධවීමට රෙජිස්ට්‍රාර් විසින් අනුමැතිය දෙනු නොලැබිය යුතුය.</p> <p>(4) ලියාපදිංචි කළ සමිතියක් විසින් එවැනි යම් යෝජනාවක් සම්මත කර ගනු ලැබූ අවස්ථාවක , ඒ සමිතිය විසින් සමිතියේ සියලු සාමාජිකයින් හා ණයනිමියන් වෙත ලිඛිත දැන්වීමක් කළයුතු අතර , පටහැනි අතුරු ව්‍යවස්ථාව හෝ ගිවිසුමක් ඇතද එය නොතකා යම් සාමාජිකයෙකු හෝ ණයනිමියෙකු වෙත ඒ දැන්වීම භාරදීමේ දිනයෙන් පසු එක් මාසයක කාලය තුළ අවස්ථාවෝචිත පරිදි තම කොටස් , තැන්පතු හෝ ණය මුදල් ඉල්ලා අස්කර ගැනීමට තෝරා ගැනීමේ බලය එම සාමාජිකයාට හෝ ණය නිමියාට තිබිය යුතුය.</p>

	<p>(5) (4) වැනි උප වගන්තියෙහි නියමිතව සඳහන් කාලසීමාව ඇතුළත තම තෝරා ගැනීමේ බලය ක්‍රියාවෙහි නොයොදවන යම් සාමාජිකයෙකු හෝ නියෝජිතයෙකු විසින් යෝජනාවෙහි අඩංගු කරුණු වලට කැමැත්ත දක්වනු ලැබූ ලෙස සැලකිය යුතුය.</p> <p>(6) ලියාපදිංචි කළ සමිතියක් විසින් මේ වගන්තිය යටතේ සම්මත කර ගත් යෝජනාවකට යම් වත්කම් හා බැරකම් පැවරීමක් ඇතුළත් වන අවස්ථාවක , තත් කාලයෙහි බලපවත්නා යම් නීතියකට පටහැනිව කුමක් සඳහන්ව ඇතද එය නොතකා ඒ සම්මත කරගත් යෝජනාව තවදුරටත් තහවුරු කිරීමක් නොමැතිව පැවරීම්ලාභීන් වෙත ඒ වත්කම් හා බැරකම් සතු කිරීමේ ප්‍රමාණවත් පැවරීමක් ලෙස සලකනු ලැබිය යුතුය.</p>
<p>ඇතැම් අවස්ථාවලදී ලියාපදිංචි කළ සමිතිවල ලියාපදිංචි කිරීමේ සහතික අවලංගු කිරීම.</p>	<p>10. (1) ලියාපදිංචි කළ සමිතියක වත්කම් හා බැරකම් සියල්ලම වෙනත් ලියාපදිංචි කළ සමිතියකට 9 වැනි වගන්තියේ විධිවිධාන වලට අනුව පවරනු ලැබූ අවස්ථාවක පළමුව සඳහන් සමිතියේ ලියාපදිංචි කිරීම අවලංගු විය යුතු අතර , ඒ සමිතිය විසුරුවා හරිනු ලැබ ඇති ලෙස සලකනු ලැබිය යුතුවාක් මෙන්ම සංස්ථාවක් වශයෙන් පැවතීමද අවසන් විය යුතුය.</p> <p>(2) ලියාපදිංචි කළ සමිති දෙකක් හෝ ඊට වැඩි ගණනක් 9 වැනි වගන්තියේ විධිවිධාන අනුව අලුත් සමිතියක් වශයෙන් ඒකාබද්ධ කරනු ලැබූ අවස්ථාවක ඒකාබද්ධ කරනු ලැබූ ඒ එක් එක් සමිතියේ ලියාපදිංචි කිරීම අලුත් සමිතිය ලියාපදිංචි කරනු ලැබූ දිනයෙහි අවලංගු විය යුතු අතර , ඒ එක් එක් සමිතිය විසුරුවා හරිනු ලැබ ඇති ලෙස සලකනු ලැබිය යුතුවාක් මෙන්ම සංස්ථාවක් වශයෙන් පැවතීමද අවසන් විය යුතුය.</p> <p>(3) ලියාපදිංචි කළ සමිතියක් 9 වැනි වගන්තියේ විධිවිධාන අනුව සමිති දෙකකට හෝ වැඩි ගණනකට වෙන්ව බෙදී යන අවස්ථාවක ඒ සමිතියේ ලියාපදිංචි කිරීම අලුත් සමිති ලියාපදිංචි කිරීමෙන් පසු අවලංගු විය යුතු අතර , ඒ සමිතිය විසුරුවා හරිනු ලැබ ඇති ලෙස සලකනු ලැබිය යුතුවාක් මෙන්ම සංස්ථාවක් වශයෙන් පැවතීමද අවසන් විය යුතුය.</p>
	<p style="text-align: center;">II වැනි පරිච්ඡේදය</p> <p style="text-align: center;">ලියාපදිංචි කරනු ලැබූ සමිතිවල සාමාජිකයින් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් හා වගකීම්</p>
<p>අයවිය යුතු ගෙවීම් කරනු ලබන තෙක් සාමාජිකයින් විසින් අයිතිවාසිකම් පාවිච්චි නොකළ යුතු බව.</p>	<p>11. (1) සාමාජිකත්වය සම්බන්ධයෙන් රීතිවලින් හෝ අතුරු ව්‍යවස්ථාවලින් නියම කරනු ලැබිය හැකියම් ගෙවීමක් තමා විසින් කරනු ලැබ ඇත්නම් මිස හෝ කරනු ලබන තෙක් නැතහොත් සමිතියෙහි එසේ නියම කරනු ලැබිය හැකි යම් සම්බන්ධතාවක් අත් කරගනු ලැබ ඇත්නම් මිස හෝ අත්කර ගනු ලබන තෙක් ලියාපදිංචි කළ සමිතියක කිසිම සාමාජිකයෙකු විසින් සාමාජිකයකුගේ අයිතිවාසිකම් පාවිච්චි නොකළ යුතුය.</p> <p>සමිතියක සාමාජිකයින්ගේ වගකීම සීමාසහිත වන අවස්ථාවක ලියාපදිංචි සමිතියක් නොවන කිසිම සාමාජිකයෙකු විසින් සමිතියේ කොටස් ප්‍රාග්ධනයෙන් නිමිකර ගත හැකි පංගුව 1/5 ක උපරිමයකට යටත් විය යුතුය.</p> <p>(2) සමිති වෙත (1) වන උප වගන්තියෙහි සඳහන් යම් ගෙවීමක් කරනු ලැබ නැති හෝ ඒ සමිතියෙහි ඒ උප වගන්තියෙහි සඳහන් යම් සම්බන්ධතාවයක් අත්කර ගෙන නැති අවස්ථාවක ඒ සාමාජිකයාගෙන් (1) වන උප වගන්තියේ සඳහන් ඒ ගෙවීම හෝ ඒ සම්බන්ධතාවය සම්බන්ධයෙන් අයවිය යුතු මුදලක් වි අලෙවි මණ්ඩලයේ අනු නියෝජිතයෙකු වශයෙන් යම් උපලේඛන ගත කෘෂිකාර්මික නිෂ්පාදනයක් මිලට ගැනීම සම්බන්ධයෙන් ඒ සාමාජිකයාට සමිතියෙන් ගෙවිය යුතු යම් මුදලකින් සමිතිය විසින් අඩුකර ගැනීම නීත්‍යානුකූල විය යුතුය.</p>

<p>කොටස් මිලට ගැනීම සහ ගෙවීමේ ආකාරය.</p>	<p>11 (අ) (i) සාමාජිකයෙකු විසින් යම් කොටසක් මිලදී ගැනීම සඳහා ගෙවීම රුපියල් දහයක මුලික ගෙවීමකින් ආරම්භ කළ හැකි අතර , ඒ මුලික ගෙවීමේ දින සිට එක් වර්ෂයක් ඇතුළත ඒ වාරිකය ගෙවීම රුපියල් සියයකට වැඩි කරනු ලැබිය යුතුය. අවම වටිනාකම කැමැත්ත පරිදි වැඩි කරනු ලැබිය හැකිය. කොටසක සම්පූර්ණ වටිනාකම එක් වාරිකයකින් ගෙවනු ලැබිය හැකිය.</p> <p>එසේ වුවද , බඳවා ගැනීමේ දින සිට එක් වර්ෂයක කාලයක් ඉකුත් වන තෙක් හා එක කොටසක්වත් සම්පූර්ණ වටිනාකම ගෙවා නිම කරන තෙක් ජන්දය දීමේ අයිතිය හා ධුර දැරීමේ අයිතිය ඇතුළත් පූර්ණ සාමාජික අයිතිවාසිකම් කිසිම සාමාජිකයෙකු විසින් භුක්ති නොවිඳිය යුතුය. එතෙකුදු වුවත් , මෙම ප්‍රඥප්තියේ 4(1)(අ) හා 4(1) (ආ) සහ 5(1) හා 5(2) වගන්ති වලින් අනුදන් පරිපාටිය යටතේ සමිතියක් අලුතින් ලියාපදිංචි කිරීමට රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉල්ලුම් කරන පුද්ගලයන් සඳහා මෙය බල නොපැවැත්විය යුතුය.</p> <p>(ii) එසේ වුවද , ලියාපදිංචි පාසල් සමුපකාර සමිතියක් සම්බන්ධයෙන් හා ලියාපදිංචි කළ සමුපකාර සමිති සාමාජිකයන් වන සමිති සම්බන්ධයෙන් වූ කළ ඉහත 11 (අ) (1) වගන්තියට ඉතිරිකිරීමට ඇති අතුරු වගන්තියේ විධිවිධාන බල නොපැවැත්විය යුතුය.</p>
<p>ජන්දය දීමේ සුදුසුකම්.</p>	<p>11 (ආ) පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව පමණක් ලියාපදිංචි සමිතියක ඕනෑම රැස්වීමකදී ජන්දය දීමට සහ නිලයකට තෝරා පත්කර ගැනීමට සාමාජිකයෙකුට හිමිකම් ඇත්තේය.</p>
<p>නුසුදුසුකම්</p>	<p>11 (ඇ) පාර්ලිමේන්තුවේ පළාත් සභාවක , මහ නගර සභාවක , නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙකු වන කිසිම තැනැත්තෙකු ලියාපදිංචි සමුපකාර සමිතියක කාරක සභාවේ සාමාජිකයෙකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ තව දුරටත් එලෙස ධුරය දැරීමට සුදුස්සෙක් නොවන්නේය.</p>
<p>සභාපතිවරයා ලෙස තෝරා පත්කිරීම සඳහා නුසුදුසුකම්.</p>	<p>11 (ඈ) යම් තැනැත්තෙක් , තෝරා පත්කර ගන්නා දිනයේදී , සාමාජිකත්වය ලියාපදිංචි සමිතිවලින් සමන්විත වන වෙනත් යම් ලියාපදිංචි සමිතියක සභාපතිව සිටින්නේ නම් ඒ තැනැත්තා සාමාජිකත්වය ලියාපදිංචි සමිතිවලින් සමන්විත වන පළමු සඳහන් සමිතියේ පරමාර්ථ වලට සමාන නොවන පරමාර්ථ ඇත්තා වූ ලියාපදිංචි සමිතියක සභාපති ලෙස තෝරා පත් කර ගනු ලැබීමට නුසුදුස්සෙකු වන්නේය.</p>
<p>ද්විතිය හා තෘතිය සමිතියක් නියෝජනය කිරීමට නුසුදුසුකම්.</p>	<p>11 (ඉ) ස්වකීය සාමාජිකයින් වශයෙන් ලියාපදිංචි කළ සමිතිවලින් , සමන්විත සමිතියක් සම්බන්ධයෙන් වූ කළ ජන්දය දීමේ කාර්යය සහ සාමාජික සමිති නියෝජනය කිරීම සඳහා මෙම ප්‍රඥප්තියේ 16(2) වගන්තියේ විධිවිධාන අනුව පත් කරනු ලබන නියෝජිතයෙකු එකී මුලික සමිතියේ කාරක සභිකයෙකු වශයෙන් සිටීම නතරවීමත් සමගම එකී මුලික සමිතිය වෙනුවෙන් සාමාජික සමිති වලින් සමන්විත සමිතියක් නියෝජනය කිරීම නීත්‍යානුකූල නොවිය යුතුය.</p>
<p>ආශ්‍රිත සමාජිකයින්.</p>	<p>12 (1) ලියාපදිංචි කළ සමිතියක් විසින් අතුරු ව්‍යවස්ථාවට අනුකූලව ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා ගිවිසුමකට එළඹෙන කවර හෝ පුද්ගලයෙකු ආශ්‍රිත සාමාජිකයෙකු වශයෙන් ඇතුළත් කර ගත හැකිය.</p> <p>(2) ආශ්‍රිත සාමාජිකයෙකුට සමිතියේ වත්කම්වල හෝ ලාභවල කවර ආකාරයේ වූ හෝ කොටසකට , හෝ සමිතියේ කටයුතු කරගෙන යෑමෙහිලා යම් ජන්ද බලයකට හිමිකම් නොලැබිය යුතුය.</p> <p>(3) ඉහත (02) උප වගන්තියේ විධිවිධාන වලට සලස්වා ඇති පරිදි හැර ආශ්‍රිත සාමාජිකයෙකුට සමිතියේ අතුරු ව්‍යවස්ථාවලින් නියමිතව සඳහන් කරනු ලැබිය හැකි , සාමාජිකයකුගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් තිබිය යුතු අතර සාමාජිකයෙකුගේ යම් වගකීම් වලට ඔහු යටත් විය යුතුය.</p>

<p>බාලවයස්කරුවන් වන සාමාජිකයින් විසින් සමග ඇති කර ගනු ලබන ගිවිසුම්.</p>	<p>13 යම් ලියාපදිංචි කළ සමිතියක සාමාජිකයෙකු වශයෙන් යථා පරිදි ඇතුළත් කර ගනු ලැබූ යම් තැනැත්තෙකුගේ බාල වයස හෝ ඔහු නිසි වයසට නොපැමිණීම මේ ප්‍රඥප්තිය යටතේ හෝ මේ ප්‍රඥප්තිය යටතේ සාදන ලද රීති යටතේ ඔහු විසින් ලියා අත්සන් කරනු ලැබීම අවශ්‍ය නීත්‍යානුකූල ලේඛනයක් ලියා අත්සන් කිරීමට හෝ දෙනු ලැබීම අවශ්‍ය නිදහස් කිරීමක් වීමට ඔහුට බාධාවක් නොවිය යුතුය. තවද , එවැනි යම් තැනැත්තෙකු විසින් සමිතියක් සමග ඇති කර ගනු ලැබූ යම් ගිවිසුමක් අවලංගු කිරීම සඳහා හෝ මග හරිනු පිණිස ඒ කරණු හේතුවක් නොවිය යුතුය.</p> <p>එමෙන්ම එවැනි යම් තැනැත්තෙකු විසින් ප්‍රධාන පාර්ශවකරුවකු හෝ ඇපකරුවෙකු වශයෙන් සමිතියක් සමග ඇති කර ගත් එවැනි යම් ගිවිසුමක් ඔහුගේ බාල වයසට හෝ නිසි වයසට නොපැමිණීම නොතකා ඒ තැනැත්තා විසින් හෝ ඒ තැනැත්තාට විරුද්ධව නීතිය අනුව ක්‍රියාත්මක කළ හැකි විය යුතුය.</p>
<p>සමිති වල නිලධාරීන් විසින් ඇතිකර ගනු ලබන ගිවිසුම්.</p>	<p>14. ලියාපදිංචි කළ සමිතියක යම් නිලධාරියෙකු පත් කිරීමෙහිලා වූ යම් දෝෂයක් හෝ ඔහු තෝරාපත් කර ගැනීම සඳහා වූ යම් නුසුදුසුකමක් තදනන්තරව සොයා ගැනීම ඒ සමිතිය වෙනුවෙන් ඒ නිලධාරියා විසින් ඇති කර ගනු ලැබූ යම් ගිවිසුමක් අවලංගු කිරීම හෝ මගහැරීම සඳහා හේතුවක් නොවිය යුතුය.</p>
<p>සාමාජිකයන්ගේ ජන්ද</p>	<p>15. යම් මූලික සමිතියක සාමාජිකයෙකුට සමිතියේ කටයුතු පවත්වා ගෙන යාමෙහිලා එක් ජන්දයකට වැඩියෙන් නොතිබිය යුතුය.</p> <p>එසේ වුවද , ජන්ද සම සමච බෙදුනහොත් සභාපතිට තීරණ ජන්දයක් තිබිය යුතුය.</p>
<p>ජන්දය පාවිච්චි කිරීමේ ආකාරය.</p>	<p>16 (1) යම් මූලික සමිතියක සාමාජිකයෙකු විසින් ඒ සමිතියේ යම් රැස්වීමකදී පෞද්ගලිකවම හැර තම ජන්දය පාවිච්චි නොකළ යුතුය.</p> <p>එසේ වුවද , නියෝජිතයින් මාර්ගයෙන් ජන්දව දීමට සමිතියේ අතුරු ව්‍යවස්ථා යටතේ විධි විධාන සලස්වා ඇති අවස්ථාවක සමිතියේ යම් රැස්වීමකදී එසේ ජන්දය දීමට ඉඩ දිය හැකිය.</p> <p>(2) ලියාපදිංචි කළ සමිති , සාමාජිකයින් වශයෙන් සිටින සමිතියක් සම්බන්ධයෙන් වූ කළ ඒ සමිතියේ කටයුතු පවත්වා ගෙන යාමෙහිලා ජන්දය දීමේ කාර්යය සහ සාමාජික සමිති නියෝජනය කිරීමේ කාර්යය සඳහා සුදුස්සෙකු හෝ ඊට වැඩි ගණනක් එකී සාමාජික සමිතියේ කළමනාකරණ මණ්ඩලය විසින් පත් කළ යුතුය.</p>
<p>කොටස් හෝ සම්බන්ධතා පැවරීම පිළිබඳ සීමා.</p>	<p>17 (1) ලියාපදිංචි කළ සමිතියක සාමාජිකයෙකුගේ හෝ සිටිය සාමාජිකයෙකුගේ හෝ මියගිය සාමාජිකයකුගේ හෝ ප්‍රාග්ධනයෙන් කොටස් හෝ වෙනත් සම්බන්ධතා පැවරීම , සතුව සිටිය හැකි වැඩිම ප්‍රමාණය සම්බන්ධයෙන් මේ ප්‍රඥප්තියේ හෝ ඒ යටතේ සාදනු ලැබූ රීති වලින් නියම කරනු ලැබිය හැකි කොන්දේසි වලට යටත්ව විය යුතුය.</p> <p>(2) සීමාරහිත වගකීම් වලින් යුත් ලියාපදිංචි කළ සමිතියක් සම්බන්ධයෙන් වූ විට , කිසිම සාමාජිකයෙකු විසින් -</p> <p>(අ) තමා විසින් යම් කොටසක් හෝ සම්බන්ධතාවයක් එක් අවුරුද්දකට නොඅඩු කාලයක් දරන ලද්දේ නම් ; හා</p> <p>(ආ) සමිතිය වෙත හෝ සමිතියේ සාමාජිකයෙකු වෙත හෝ සාමාජිකත්වය සඳහා වූ ඉල්ලුම් පත්‍රය කාරක සභාව විසින් පිළිගනු ලැබ සිටින තැනැත්තෙකු වෙත පැවරීම කරනු ලබන්නේ නම් ,</p> <p>මිස තමා විසින් දරනු ලබන සමිතියේ ප්‍රාග්ධනයෙන් යම් කොටසක් හෝ සම්බන්ධතාවක් හෝ එහි යම් කොටසක් නොපැවරිය යුතුය.</p>
	<p style="text-align: center;">III වැනි පරිච්ඡේදය</p> <p style="text-align: center;">ලියාපදිංචි කළ සමිති වල අයිතිවාසිකම් , බැඳීම් හා වරප්‍රසාද</p>

<p>සමිති ලිපිනය.</p>	<p>18. දැන්වීම් හා ලිපි යවනු ලැබිය හැකි ලිපිනයක් සෑම ලියාපදිංචි කළ සමිතියකට තිබිය යුතු අතර , ඒ ලිපිනය සම්බන්ධයෙන් යම් වෙනසක් ඇතිවීමෙන් පසු දින හතක් ඇතුළත ඒ වෙනස රෙජිස්ට්‍රාර් වෙත දැන්විය යුතුය.</p>
<p>ප්‍රඥප්තිය රීති , අතුරු ව්‍යවස්ථා යනාදියෙහි පිටපතක් පරීක්ෂා කර බැලීමට විවෘතව තිබිය යුතුය.</p>	<p>19. (1) ලියාපදිංචි කළ සෑම සමිතියක්ම විසින් මේ ප්‍රඥප්තියේ හා ඒ යටතේ සාදනු ලැබූ රීතිවල හා සමිතියේ අතුරු ව්‍යවස්ථාවල පිටපත් 01 ක්ද සමිතියේ සාමාජිකයන්ගේ නාමලේඛනයක්ද , ගාස්තු ගෙවීමක් නොමැතිව සියළු යුක්ති සහගත වේලාවලදී පරීක්ෂාකර බැලීම සඳහා සමිතියේ ලියාපදිංචි කරන ලද ලිපිනය දරන ස්ථානයෙහි තැබිය යුතුය.</p> <p>(2) මෙම ලේඛනයේ පහත සඳහන් තොරතුරු ඇතුළත් විය යුතුය :-</p> <p>(අ) සෑම සාමාජිකයාගේම නම , ලිපිනය සහ රැකියාව ;</p> <p>(ආ) සාමාජිකයෙකු වශයෙන් ලේඛනගත කරන ලද දිනය ;</p> <p>(ඇ) සාමාජිකත්වය අනිමි වූ දිනය ;</p> <p>(ඈ) සාමාජිකත්වය අනිමිවීමට හේතුවූ කරුණු.</p>
	<p style="text-align: center;">IV වැනි පරිච්ඡේදය</p> <p style="text-align: center;">ලියාපදිංචි කළ සමිති සතු වරප්‍රසාද</p>
<p>සමිති සංස්ථා විය යුතු බව.</p>	<p>20. සමිතියක් ලියාපදිංචි කිරීම හේතු කොට ගෙන , එය ලියාපදිංචි කරනු ලැබූ නාමය යටතේ , අවිච්ඡින්න පරම්පරාවක් හා පොදු මුද්‍රාවක් ඇති හා දේපල සතුව සිටීමේ දී , ගිවිසුම් වලට ඇතුළත් වීමේ දී නඩු හා වෙනත් නීති කෘතෘ පැවරීමේ හා ඒවා සම්බන්ධයෙන් නිදහසට කරුණු කීමේ දී සමිතිය පිහිටුවීමේ කාර්ය සඳහා අවශ්‍ය සියලු දේවල් කිරීමේ දී බලය සහිත සංස්ථාවක් විය යුතුය.</p>

යට හෝ සමිතිය මාර්ගයෙන්
ද්‍රව්‍ය විකිණීම.

21. (1) කෘෂිකාර්මික හෝ සත්ව පාලනමය ද්‍රව්‍ය හෝ යම් කර්මාන්තයක නිෂ්පාදනය වන
යම් භාණ්ඩයක් විකිණීම එක් පරමාර්ථයක් වශයෙන් ඇති ලියාපදිංචි කළ සමිතියක්
විසින් -

(අ) එවැනි යම් දෙයක් නිෂ්පාදනය කරන සමිතියේ සෑම සාමාජිකයකු විසින් ඒ ද්‍රව්‍ය
සම්පූර්ණයෙන් හෝ එහි යම් නිශ්චිත කොටසක් , සමානුපාතයක් හෝ වර්ගයක්
සමිතියට හෝ සමිතිය මාර්ගයෙන් විකිණිය යුතු බවට ; හා

(ආ) අතුරු ව්‍යවස්ථා හෝ ගිවිසුම් කඩ කිරීමේ වරදට වරදකරු ලෙස රීති වලින් නියම
කළ හැකි ආකාරයෙන් ඔප්පු කරනු ලැබූ හෝ තිත්දු කරනු ලැබූ සාමාජිකයකු විසින් රීති
වලින් හෝ සමිතියේ අතුරු ව්‍යවස්ථා වලින් නියම කරනු ලැබිය හැකි යම් ආකාරයකින්
නිශ්චය කරනු ලබන හෝ තක්සේරු කරනු ලබන මුදලක් ප්‍රමාණ කළ අලාභය වශයෙන්
සමිතියට ගෙවිය යුතු බවට ;

සමිතියේ අතුරු ව්‍යවස්ථාවල විධිවිධාන සැලැස්වීම හෝ එහි සාමාජිකයින් සමග
ගිවිසුමකට ඇතුළුවීම කළ හැකිය.

(2) ලියාපදිංචි කළ සමිතියක් විසින් (1) වැනි උප වගන්තිය යටතේ ඇති කරගත්
ගිවිසුමකින් ඒ ගිවිසුමට අදාළ වන , නිෂ්පාදිත හෝ නිෂ්පාදනය කරනු ලැබීමට ආසන්න
සියළු ද්‍රව්‍යයන් කෙරෙහි සමිතියේ වාසියට පළමු බැඳීමක් ඇති විය යුතුය.

(3) (1) වැනි උප වගන්තිය යටතේ වූ ගිවිසුමකින් උද්ගතවන යම් නීති කෘතයකදී ඒ
ගිවිසුම ව්‍යාපාර තහනමක් වශයෙන් වූ ගිවිසුමක් යන්න නිදහසට කරුණක්
නොවිය යුතුය.

(4) ලියාපදිංචි කළ සමිතියක සාමාජිකයකු ඒ සමිතියේ සාමාජිකයෙකුවීමට පෙර තම
ද්‍රව්‍ය වෙනයම් තැනැත්තෙකුට භාරදීමට ගිවිස ගෙන සිටීමේ හේතුව කරණ
කොටගෙන ඒ ද්‍රව්‍ය ලියාපදිංචි කළ සමිතියට භාරදීමට ඔහු අපොහොසත් වූයේ
නම් ඒ නිෂ්පාදන සමිතියට භාරදීමට තමාට නියම කෙරෙන ඒ සමිතියේ යම් අතුරු
ව්‍යවස්ථාවක් ඒ සාමාජිකයා විසින් කඩකරනු ලැබූ ලෙස නොසැලකිය යුතුය.

(5) ලියාපදිංචි කළ සමිතියක සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කරන සෑම තැනැත්තෙකුම
විසින් , යම් ද්‍රව්‍යයක් වෙනයම් තැනැත්තෙකුට භාරදීම සඳහා තමා ඇති කරගත්
සියළු ගිවිසුම් පිළිබඳ විස්තර තම ඉල්ලුම් පත්‍රයෙහි එළිදරව් කරන ලෙස නියම
කරනු ලැබුවහොත් , එසේ කළ යුතුය.

සෑම අවස්ථාවලදී ලියාපදිංචි කළ සමිතියක් මාර්ගයෙන් නිෂ්පාදන අභිවර්ධනයෙන් විකිණීම.

22. (1) ලියාපදිංචි කළ යම් සමිතියක් සම්බන්ධයෙන් වූ විට ඒ සමිතියේ සාමාජිකයින් හෝ එහි යම් කොටසක් පළාතේ එහි යම් දිස්ත්‍රික්කයක හෝ ප්‍රදේශයක යම් භාණ්ඩයක් නිපදවන්නන් බවට අමාත්‍යවරයා සැකිමකට පත්වන අවස්ථාවක බස්නාහිර පළාතේ පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයා විසින් තමාගේ අභිමතය පරිදි පළාතෙහි හෝ එහි යම් දිස්ත්‍රික්ක හෝ ප්‍රදේශයක , ඒ භාණ්ඩය පිළිබඳ එක් එක් නිපදවන්නාට ඒ නිපදවන්නා ඒ සමිතියේ සාමාජිකයකු වුවද ; නොවුවද ඒ නිපදවන්නා විසින් නිෂ්පාදනය කරනු ලබන ඒ භාණ්ඩයෙහි සම්පූර්ණ ප්‍රමාණයෙන් ඔහුගේම ප්‍රයෝජනයට හෝ පාරිභෝජනයට අවශ්‍ය නොවන කොටස් ඒ සමිතියට හෝ සමිතිය මාර්ගයෙන් විකුණන ලෙස විධාන කල හැකිය.

(2) බස්නාහිර පළාතේ පළාත් සභාවේ සමුපකාර විෂය භාර අමාත්‍යවරයා විසින් (1) වැනි උප වගන්තිය යටතේ කරනු ලැබූ සෑම ආඥාවක්ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු අතර , ඒ ආඥාවෙහි ඒ භාණ්ඩය , ආඥාව ක්‍රියාත්මක විය යුතු ප්‍රදේශය , ඒ භාණ්ඩ නිපදවන්නාට ගෙවිය යුත්තේ කවර පදනමක් මතද යන වග නියමිතව සඳහන් කළ යුතුය.

(3) සෑම ආඥාවක් එය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන දින ක්‍රියාත්මක විය යුතු අතර (5) වැනි උප වගන්තියේ විධිවිධාන වලට යටත්ව එය පරිච්ඡින්න කරනු ලබන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුය.

(4) සෑම ආඥාවක්ම ක්‍රියාත්මක වීමෙන් පසු හැකි ඉක්මණින් අනුමැතිය සඳහා බස්නාහිර පළාතේ පළාත් සභාව වෙත ඉදිරිපත් කළ යුතුය.

(5) බස්නාහිර පළාතේ පළාත් සභාව විසින් අනුමත කිරීම ප්‍රතික්ෂේප කරනු ලබන සෑම ආඥාවක්ම පරිච්ඡින්න කරනු ලැබූ ලෙස සළකනු ලැබිය යුතු අතර , එය යටතේ කලින් කරන ලද හෝ කරනු ලැබීමට ඉඩදෙන ලද කිසිවක වලංගු භාවයට භාහිකර නොවිය යුතුය. ආඥාවක් පරිච්ඡින්න කරනු ලැබූ ලෙස සැලකෙන දිනය ඒ ආඥාව අනුමත කිරීම බස්නාහිර පළාතේ පළාත් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන දිනය විය යුතු අතර , ඒ දිනය ගැසට් පත්‍රයෙහි නිවේදනය කරනු ලැබිය යුතු ය.

(6) (අ) බස්නාහිර පළාතේ පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන ආඥාවකින් (ඒ ආඥාව මින්මතු " සංශෝධනය කිරීමේ ආඥාව " යනුවෙන් සඳහන් කරනු ලැබේ)(1) වන උප වගන්තිය යටතේ කලින් කරන ලද යම් ආඥාවක් ඕනෑම අවස්ථාවක වෙනස් කළ හැකිය. සෑම සංශෝධනය කිරීමේ ආඥාවක්ම එය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන දින ක්‍රියාත්මක විය යුතුය.

(ආ) සංශෝධනය කිරීමේ ආඥාවකින් වෙනස් කරනු ලබන (1) වැනි උප වගන්තිය යටතේ කරන ලද ආඥාවක් එසේ වෙනස් නොකරන ලද්දේ නම් ක්‍රියාත්මක විය හැකිව තිබූ කාල පරිච්ඡේදය තුළ එසේ වෙනස් කරනු ලැබූ පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු අතර ඊට වැඩි කාලයක් එය ක්‍රියාත්මක නොවිය යුතුය.

(ඇ) සෑම සංශෝධනය කිරීමේ ආඥාවක්ම අනුමැතිය සඳහා බස්නාහිර පළාතේ පළාත් සභාව වෙත ඉදිරිපත් කළ යුතුය.

එසේ වුවද (1) වැනි උප වගන්තිය යටතේ කරන ලද ආඥාවන් (4) වැනි උප වගන්තිය යටතේ බස්නාහිර පළාතේ පළාත් සභාව විසින් අනුමත කරනු ලැබීමට පෙර සංශෝධනය කිරීමේ ආඥාවකින් හෝ ආඥා වැඩි ගණනකින් වෙනස් කරනු ලැබූ අවස්ථාවක ඒ ආඥාව ඒ උප වගන්තිය යටතේ අනුමැතිය සඳහා බස්නාහිර පළාතේ පළාත් සභාව වෙත ඉදිරිපත් කළ විට ඒ සංශෝධනය කිරීමේ ආඥාවෙන් හෝ ආඥා වලින් ඇති කරන ලද සියළු වෙනස් කිරීම් එහි අන්තර්ගත කරනු ලැබිය යුතු අතර , එවැනි අවස්ථාවකදී එවැනි සංශෝධනය කිරීමේ ආඥාවක් වෙන් වෙන් වශයෙන් පළාත් සභාව වෙත ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවිය යුතුය.

	<p>(ඇ) අනුමැතිය සඳහා බස්නාහිර පළාතේ පළාත් සභාව ඉදිරියට ගෙන එනු ලැබූ යම් සංශෝධනය කිරීමේ ආඥාවක් බස්නාහිර පළාතේ පළාත් සභාව විසින් අනුමත කිරීම ප්‍රතික්ෂේප කිරීම ඒ සංශෝධනය කිරීමේ ආඥාව පරිච්චින්න කරනු ලැබීමක් ලෙස සැලකිය යුතු අතර , (1) වැනි උප වගන්තියට යටතේ කරනු ලැබූ ආඥාව ඒ පරිච්චින්න කිරීමේ දිනයේ සිට ඒ සංශෝධනය කිරීමේ ආඥාව කරනු නොලැබුවාක් මෙන් අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු ය.</p> <p>(ඉ) (1) වැනි උප වගන්තිය යටතේ කලින් කරන ලද යම් ආඥාවක් බස්නාහිර පළාතේ පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයා විසින් යම් විටෙක පරිච්චින්න කළ හැකිය. එවැනි යම් ආඥාවක් පරිච්චින්න කිරීමේ නිවේදනය ගැසට් පත්‍රයෙහි පළකළ යුතු අතර ඒ ආඥාව පළකිරීමේ දින සිට පරිච්චින්න කරන ලද ලෙස සලකනු ලැබිය යුතු ය.</p> <p>(7) සෑම ආඥාවක්ම පළාතේ පළාත් සභාව විසින් අනුමත කරනු ලැබූ විට එය මෙහිලා පනවනු ලැබුවක් මෙන් වලංගු හා බල සහිත විය යුතු ය.</p> <p>(8) මේ වගන්තිය යටතේ ගැසට් පත්‍රයෙහි පළකිරීමට නියමිත සෑම නිවේදනයක්ම බස්නාහිර පළාතේ පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයාගේ අත්සන යටතේ පළකළ යුතුය.</p> <p>(9) මේ වගන්තිය යටතේ කරන ලද යම් ආඥාවක විධිවිධාන අන්කිසි ලිඛිත නීතියක විධිවිධාන සමග නොගැලපීම හෝ ගැටීම නොතකා ඒ ආඥාව බලපවත්වන කාල පරිච්ඡේදය තුළ ඒ අන් ලිඛිත නීතිය අහිබවා ඒ විධිවිධාන බලපැවැත්විය යුතු ය.</p> <p>(10) තමා සාමාජිකයෙකු නොවන ලියාපදිංචි කළ සමිතියකට සමිතියක් මාර්ගයෙන් යම් භාණ්ඩයක් විකුණන ලෙස (1) වැනි උප වගන්තිය යටතේ ආඥාවකින් විධාන කරනු ලැබූ සෑම නිපදවන්නෙකුම ඒ විධානය අනුව වූ එවැනි යම් විකිණීමක් සම්බන්ධයෙන් හා ඒ විකිණීමෙන් උද්ගතවන යම් කරුණක් හෝ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඔහු ඒ සමිතියේ සාමාජිකයෙකුට සිටියේ නම් යටත් විය හැකිව තිබූ කොන්දේසි හා බැඳීමිඵලට ම යටත් විය යුතු ය.</p> <p>(11) (1) වැනි උප වගන්තිය යටතේ ආඥාවක් කරන ලද්දේ යම් නිපදවන්නකු සම්බන්ධයෙන් ද ඒ නිපදවන්නා වූ ද ලියාපදිංචි කරනු ලැබූ සමිතියේ සාමාජිකයෙකු නොවන්නාවූ ද යම් නිපදවන්නකු විසින් ඒ සමිතියේ සාමාජිකයෙකු ලෙස ඇතුළත්වීම සඳහා ඉල්ලුම් කරනු ලබන අවස්ථාවක සමිතිය විසින් -</p> <p>(අ) ඔහු එසේ කැමති වන්නේ නම් , ඔහුගේ ගිණුමට සමිතියට ලැබුණු හෝ සමිතිය විසින් දරනු ලබන යම් අරමුදල්වලින් සාමාජිකත්වය සඳහා වූ දයක මුදල සම්පූර්ණයෙන්ම හෝ ඉන් යම් කොටසක් කපා ගත යුතුය ;</p> <p>(ආ) ඉහත කී පරිදි යම් කපා ගැනීමකට යටත්ව ඒ දයක මුදල සම්පූර්ණයෙන්ම ගෙවීමෙන් පසු ඔහු සාමාජිකයෙකු වශයෙන් ඇතුළත් කළ යුතුය.</p>
<p>ගිවිසුම් කඩකිරීමට අන්‍යයන් පොළඹ වන තැනැත්තන්.</p>	<p>23. (1) වෙන යම් තැනැත්තෙකු විසින් නිෂ්පාදනය කරන ලද යම් භාණ්ඩයක් ලියාපදිංචි කළ සමිතියකට හෝ සමිතිය මාර්ගයෙන් විකිණීමට ඒ වෙනත් තැනැත්තා 21 වැනි වගන්තිය යටතේ ගිවිසගෙන සිටින හෝ 22 වැනි වගන්තිය යටතේ වූ ආඥාවකින් බැඳී සිටින බව දැන සිටිය දී හෝ ඒ පිළිබඳ දැන්වීමක් ලැබ ඇතිව සිටිය දී අවස්ථාවෝචිත පරිදි ඒ ගිවිසුම කඩකරමින් හෝ ඒ ආඥාවට පටහැනිව ඒ භාණ්ඩය විකිණීමට හෝ භාරදීමට ඒ වෙනත් තැනැත්තා පොළොඹවන හෝ කැමති කරවා ගන්නා යම් තැනැත්තෙකු වරදකට වරදකරු විය යුතු අතර , මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියෙහි පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් එක් දහසකට නොවැඩි දඩයකට යටත් විය යුතුය.</p>

	<p>(2) (1) වැනි උප වගන්තිය යටතේ වරදකට වරදකරු කරනු ලැබූ තැනැත්තා සංස්ථාවක් වන අවස්ථාවක , ඒ වරද කරන විට ඒ සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු හෝ නිලධාරියෙකුට සිටි සෑම තැනැත්තෙකුම , ඒ වරද සිදු කරන ලද්දේ තමා නොදැනුවත්ව හෝ ඒ වරද සිදු කිරීම වැළැක්වීම සඳහා නිසි සියළු උද්යෝගයෙන් තමා ක්‍රියා කළ බව ඔහු විසින් ඔප්පු කරනු ලැබුවහොත් මිස ඒ වරදට වරදකරු ලෙස සලකනු ලැබිය යුතුය.</p> <p>(3) 21 වන , 22 වන සහ 23 වන වගන්තිවල සඳහන් වන අයුරින් භාණ්ඩ මිලදී ගැනීමේ දී හා බෙදා හැරීමේ දී විෂයභාර ගරු අමාත්‍යවරයාගේ අභිමතය පරිදි යනුවෙන් සඳහන් වන අවස්ථාවල දී එසේ අභිමතය ක්‍රියාත්මක කරනු ලැබිය යුත්තේ රටේ හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් වූ අවස්ථාවක දී හෝ බස්නාහිර පළාත තුළ එවැනි හදිසි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ යයි විෂයභාර අමාත්‍යවරයා සැකිමට පත්වන අවස්ථාවලදී අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධව මිලදී ගැනීම් හා බෙදාහැරීම් සම්බන්ධයෙන් පමණි.</p>
<p>යම් සාමාජිකයෙකුට අයත් වගා , කෘෂි ද්‍රව්‍ය , ගවයන් , උපකරණ , අමුද්‍රව්‍ය හා නිෂ්පාදිත භාණ්ඩ සම්බන්ධයෙන් ලියාපදිංචි කළ සම්භවයක අයිතිවාසිකම්.</p>	<p>24. ණයකරුවෙකුගේ දේපළ සම්බන්ධයෙන් ජනරජයේ හෝ පළාත් සභාවේ ප්‍රමුඛතා නිමිකමකට හා කුලී හෝ කුලී වශයෙන් අයකර ගත හැකි යම් මුදලක් සම්බන්ධයෙන් ඉඩම් නිමියෙකුගේ කැප අයිතියකට හෝ නිමිකම් කියාපෑමකට සහ නිශ්චල දේපළ සම්බන්ධයෙන් එහි කලින් ලියාපදිංචි කරන ලද යම් බැඳීමකට යටත්ව -</p> <p>(අ) යම් සාමාජිකයෙකු හෝ කලින් සිටි සාමාජිකයෙකු විසින් ලියාපදිංචි කළ සම්භවයකට ගෙවිය යුතු යම් ණයක් හෝ සපුරා නොමැති ඉල්ලීමක් -</p> <p>(1) ඒ සාමාජිකයා හෝ කලින් සිටි සාමාජිකයා විසින් සම්භවයෙන් ගත් ණය මුදලකින් සම්පූර්ණයෙන් ම හෝ කොටසක් වැඩු වගාවක් හෝ එසේ ලබාගත් වෙනත් කෘෂි ද්‍රව්‍යයක් හෝ කෙරෙහි පළමු බැඳීමක් විය යුතු ය;</p> <p>(2) සම්භවය විසින් සාමාජිකයෙකුට හෝ කලින් සිටි සාමාජිකයෙකුට දෙන ලද මුදලක් හෝ භාණ්ඩ වලින් වූ යම් ණයකින් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඔහුට සපයන ලද හෝ ඔහු විසින් මිලට ගනු ලැබූ යම් ගවයන් , ගවයන් සඳහා වූ ආහාර , කෘෂි කාර්මික හෝ කාර්මික උපකරණ නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය දැනුම්දීමක් නොමැතිව සද්භාවයෙන් මිලට ගන්නා ගැණුම්වලට හෝ පැවැරුම්ලාභියෙකුගේ නිමිකම් කෙරෙහි බල නොපෑ යුතු ය : තවද ,</p> <p>(3) වි අලෙවි මණ්ඩලයේ අනු නියෝජිතයෙකු වශයෙන් යම් උප ලේඛනගත කෘෂි නිෂ්පාදන මිලට ගැනීම සම්බන්ධයෙන් ඒ සාමාජිකයාට සම්භවයෙන් අයවිය යුතු යම් මුදලක් කෙරෙහි පළමු බැඳීමක් විය යුතු ය.</p> <p>(ආ) ගෙවල් කුලිය , කොටස් , ණය මුදල් හෝ ගැණුම් මුදල් සම්බන්ධයෙන් යම් සාමාජිකයෙකු හෝ කලින් සිටි සාමාජිකයෙකු විසින් නිවාස සම්භවයකට ගෙවිය යුතු යම් සපුරා නොමැති ඉල්ලීම් හෝ නොගෙවා ඇති ගාස්තු හෝ සම්භවයට ගෙවිය යුතු යම් වෙනයම් අයිතිවාසිකම් හෝ මුදල් සම්භවයේ නිශ්චල දේපළ පිළිබඳ ඔහුගේ සම්බන්ධතාව කෙරෙහි පළමු බැඳීමක් විය යුතු ය.</p>
<p>සාමාජිකයන්ගේ කොටස් හෝ සම්බන්ධතාව කෙරෙහි බැඳීම් හා නිලවි කිරීම.</p>	<p>25. සාමාජිකයෙකුගෙන් කලින් සිටි සාමාජිකයෙකුගෙන් හෝ මියගිය සාමාජිකයෙකුගේ බුදලයෙන් -</p> <p>(අ) සම්භවයට අයවිය යුතු යම් ණයක් ;</p> <p>(ආ) අන්කිසි ලියාපදිංචි කළ සම්භවයකට අයවිය යුතු යම් ණයක් ; හෝ</p> <p>(ඇ) යම් ලියාපදිංචි කළ සම්භවයක ඇවරකරුට අයවිය යුතු යම් මුදලක් :</p>

	<p>පියවීම සඳහා , ඒ සාමාජිකයාගේ , කලින් සිටි සාමාජිකයාගේ හෝ මියගිය සාමාජිකයාගේ ප්‍රාග්ධනයෙහි කොටසක් හෝ වෙනත් සම්බන්ධතා හා තැන්පතු කෙරෙහි ද, සාමාජිකයාට හෝ කලින් සිටි සාමාජිකයාට හෝ මියගිය සාමාජිකයාගේ බුදාලයට ගෙවිය යුතු යම් ලාභාංශයක් , ප්‍රසාද මුදලක් හෝ ලාභ කෙරෙහිද ලියාපදිංචි කළ සමිතියකට බැඳීමක් තිබිය යුතු අතර සාමාජිකයෙකුට හෝ කලින් සිටි සාමාජිකයෙකුට හෝ මියගිය සාමාජිකයෙකුගේ බුදාලයකට බැර කෙරෙන හෝ ගෙවිය යුතු යම් මුදලක් නිලව කිරීම හෝ චවැනි ණයක් හෝ මුදලක් ගෙවීමෙහිලා හෝ ගෙවීම සම්බන්ධයෙන් අවස්ථාවොචිත පරිදි ඒ අන් සමිතියට හෝ අවරකරුට ගෙවීම ඒ ලියාපදිංචි කළ සමිතිය විසින් කළ හැකිය.</p>
<p>කොටස් , දයක මුදල් හා වෙනත් සම්බන්ධතා තහනම් කිරීමට හෝ විකිණීමට යටත් නොවන බව.</p>	<p>26. 25 වන වගන්තියේ විධිවාධානවලට යටත්ව , ලියාපදිංචි කළ සමිතියක ප්‍රාග්ධනයෙහි සාමාජිකයෙකුගේ කොටස , දයක මුදල හෝ වෙනත් සම්බන්ධතා ඒ සාමාජිකයා විසින් ඇති කර ගන්නා ලද යම් ණයක් හෝ වගකීමක් සම්බන්ධයෙන් අධිකරණයක යම් තීන්දු ප්‍රකාශයක් හෝ ආඥාවක් යටතේ තහනමට ගැනීමට හෝ විකිණීමට යටත් නොවිය යුතුය. එසේ බුන්වත්වීමේදී පත්කරනු ලබන ඔහුගේ පැවැරුම් ලාභියාට හෝ සිවිල් නඩු විධාන සංග්‍රහයෙහි L වැනි පරිච්ඡේදය යටතේ පත්කරනු ලබන භාරගන්නෙකුට ඒ කොටසට , දයක මුදලට හෝ වෙනත් සම්බන්ධතාවට කිසිදු නිමිකමක් හෝ ඒ සම්බන්ධයෙන් නිමිකම් කියාපෑමේ කිසිම අයිතියක් නොතිබිය යුතුය.</p>
<p>සාමාජිකයා මියගිය විට සම්බන්ධතා පැවරීම.</p>	<p>27. (1) සාමාජිකයෙකු මියගිය විට ලියාපදිංචි කළ සමිතියක් විසින් ඒ මියගිය සාමාජිකයාගේ කොටස් හෝ වෙනත් සම්බන්ධතා ඒ වෙනුවෙන් සාදනු ලබන රීති අනුව නම් කරනු ලැබූ තැනැත්තෙකුට , හෝ එසේ නම් කරනු ලැබූ කිසිම තැනැත්තෙකු නොසිටි නම් මියගිය සාමාජිකයාගේ නිත්‍යානුකූල උරුමකරු , හෝ නියෝජිතයා ලෙස කාරක සභාවට පෙනීසාහැකි වෙන යම් තැනැත්තෙකුට පැවරිය හැකිය. නැතහොත් රීති හෝ අතුරු ව්‍යවස්ථා අනුව නියමය කරනු ලැබූ ඒ සාමාජිකයාගේ කොටස් හෝ වෙනත් සම්බන්ධතාවේ වටිනාකමට සමාන මුදලක් නම් කළ තැනැත්තාට උරුමකරුට හෝ නිත්‍යානුකූල නියෝජිතයාට ගෙවිය හැකිය.</p> <p>එසේ වුවද ,</p> <p>(අ) සීමාරහිත වගකීම්වලින් යුත් සමිතියක් සම්බන්ධයෙන් වූ විට අවස්ථාවොචිත පරිදි ඒ නම් කරනු ලැබූ තැනැත්තා , උරුමකරු හෝ නිත්‍යානුකූල නියෝජිතයා විසින් මියගිය සාමාජිකයාගේ කොටස හෝ වෙනත් සම්බන්ධතාව සම්බන්ධයෙන් ඉහත කී පරිදි නියමය කරනු ලැබූ වටිනාකම සමිතිය විසින් ගෙවන ලෙස ඉල්ලා සිටිය හැකිය.</p> <p>(ආ) සීමා සහිත වගකීම්වලින් යුත් සමිතියක් සම්බන්ධයෙන් වූ විට සමිතිය විසින් මියගිය සාමාජිකයාගේ කොටස හෝ වෙනත් සම්බන්ධතා , සමිතියේ සාමාජිකත්වය සඳහා රීති හා අතුරු ව්‍යවස්ථාව අනුව සුදුසුකම් ලත් අවස්ථාවොචිත පරිදි ඒ නම්කළ තැනැත්තා , උරුමකරු හෝ නිත්‍යානුකූල නියෝජිතයා වෙත හෝ මියගිය තැනැත්තාගේ මරණයෙන් පසු හය මාසයක් ඇතුළත ඔහු විසින් කරනු ලබන ඉල්ලීමේ නියමිතව සඳහන් කරනු ලැබූ එසේ සුදුසුකම් ලත් වෙන යම් තැනැත්තෙකු වෙත පැවරිය හැකිය.</p> <p>(2) ලියාපදිංචි කළ සමිතියක සාමාජිකයෙකු විසින් ඒ ලියාපදිංචි සමිතියට ගෙවිය යුතු වෙනත් සියලු මුදල් අවස්ථාවොචිත පරිදි ඒ නම්කළ තැනැත්තා උරුමකරු හෝ නිත්‍යානුකූල නියෝජිතයා වෙත ගෙවිය යුතුය.</p> <p>(3) ලියාපදිංචි කළ සමිතියක් විසින් මේ වගන්තියේ විධිවාධාන අනුව කරන ලද සියලුම පැවරීම් හා ගෙවීම් වෙත යම් තැනැත්තෙකු විසින් සමිතියට ඉදිරිපත් කරනු ලබන යම් ඉල්ලීමකට විරුද්ධව වලංගු හා බලසහිත විය යුතුය.</p>
<p>බාලවයස්කරුවකු විසින් හෝ ඔහු වෙනුවෙන් කරනු ලබන තැන්පතු.</p>	<p>28. (1) ලියාපදිංචි කළ සමිතියක් විසින් බාලවයස්කරුවන්ගෙන් හෝ ඔවුන්ගේ අර්ථලාභය සඳහා තැන්පතු භාරගත හැකි අතර , ඒ තැන්පතු සම්බන්ධයෙන් ගෙවිය යුතු විය හැකි පොලිය බාල වයස්කරුවන්ට ලියාපදිංචි කළ සමිතියක් විසින් ගෙවීම නිත්‍යානුකූල විය යුතුය. බාලවයස්කරුවකු විසින් කරන ලද යම් තැන්පත් කිරීමක් ඊට එකතු වූ පොලියත් සමඟ ඒ බාලවයස්කරුවාගේ ප්‍රයෝජනය සඳහා ඒ බාල වයස්කරුවාගේ භාරකරු වෙත ගෙවනු ලැබිය හැකිය.</p>

	<p>(2) මේ වගන්තිය යටතේ සමිතියක් විසින් යම් බාලවයස්කරුවකුට හෝ භාරකරුවකුට ගෙවන ලද මුදල් සඳහා ඔහුගෙන් ලබාගන්නා ලද පහක් ඒ මුදල් සම්බන්ධයෙන් ඒ සමිතියේ වගකීම ඉටුකල බවට ප්‍රමාණවත් නිදහස් කිරීමක් විය යුතුය.</p>
<p>සමිතියේ ණය සම්බන්ධයෙන් නිවස සාමාජිකයා හා මියගිය සාමාජිකයාගේ බුදුලය බැඳී ඇති බව.</p>	<p>29. (1) නිවස සාමාජිකයකු , සාමාජිකයකු ව සිටීම කෙළවර වූ දින පැවැතියාවූ ලියාපදිංචි කළ සමිතියක ණය සම්බන්ධයෙන් ඔහුගේ බැඳීම ඒ දින සිට ගණන් බලනු ඇවුරුදු දෙකක කාලපරිච්ඡේදයක් තුළ අඛණ්ඩව පැවතිය යුතුය.</p> <p>(2) සාමාජිකයකු මියගිය දින සිට ගණන් බලනු ඇවුරුදු දෙකක කාලපරිච්ඡේදයක් තුළ ඔහුගේ බුදුලය , ඔහු මියගිය දින පැවති සමිතියේ ණය සම්බන්ධයෙන් බැඳී තිබිය යුතුය.</p>
<p>සාමාජිකයින්ගේ නාම ලේඛනය.</p>	<p>30. යම් ලියාපදිංචි කළ සමිතියක් විසින් පවත්වාගෙන යනු ලබන සාමාජිකයන්ගේ යම් නාමලේඛනයක් හෝ ලැයිස්තුවක් එහි සටහන් කරන ලද පහත සඳහන් විස්තරවලින් යම් විස්තරයක් පිළිබඳව බැඳු බැල්මට පිළිගත හැකි සාක්ෂි තිබිය යුතුය.</p> <p>(අ) සාමාජිකයකු වශයෙන් යම් තැන්පත්කරුගේ නම ඒ නාමලේඛනයෙහි හෝ ලැයිස්තුවෙහි සටහන් කරන ලද දිනය ;</p> <p>(ආ) එබඳු යම් තැන්පත්කරු සාමාජිකයකුට සිටීම නතර කළ දිනය.</p>
<p>සමිතියේ පොත්වල සටහන් ඔප්පු කිරීම.</p>	<p>31. (1) ලියාපදිංචි කළ සමිතියක් ගනුදෙනු කිරීමෙහිදී විධිමත් ලෙස තබන ලද පොතක වූ යම් සටහනක පිටපතක් ඊට වලින් නියම කරනු ලැබිය හැකි යම් ආකාරයකින් සහතික කරනු ලැබුවේ නම් ඒ සටහන පැවති බවට බැඳු බැල්මට පිළිගත හැකි සාක්ෂියක් ලෙස යම් සිවිල් හෝ අපරාධ නීති කෘත්‍යකදී පිළිගත යුතුය. තවද , ඒ මුල් සටහන පිළිගනු ලබන සෑම අවස්ථාවකදීම හා පිළිගනු ලබන ප්‍රමාණයටම ඒ පිටපතෙහි සටහන් කරන ලද කරුණු , ගනුදෙනු හා ගණන් පිළිබඳ සාක්ෂි වශයෙන් පිළිගනු ලැබිය යුතුය.</p> <p>(2) ලියාපදිංචි කළ සමිතියක් පාර්ශවකරුවකු නොවන යම් නීති කාර්යකදී (1) වැනි උප වගන්තිය යටතේ ඔප්පු කළ හැකි කරුණු අඩංගු සමිතියේ පොත්වලින් යම් පොතක් ඉදිරිපත් කරන ලෙස හෝ එහි සටහන් කරන ලද යම් කරුණු , ගනුදෙනු හෝ ගණන් ඔප්පු කිරීම පිණිස සාක්ෂිකරුවකු වශයෙන් පෙනී සිටීම ලෙස , අධිකරණය විසින් විශේෂ හේතු කරණකොට ගෙන එසේ කිරීමට විධිවිධාන කරනහොත් මිස , ඒ සමිතියේ කිසිම නිලධාරියකුට බල නොකළ යුතුය.</p>
<p>සමිතියක් විසින් ඔබපන වශයෙන් සුරැකුම්පත් තැන්පත් කිරීම.</p>	<p>32. තත් කාලයෙහි බලපවත්වන ලිඛිත නීතියක් හෝ වෙනත් නීතියක් නොතකා ලියාපදිංචි කළ සමිතියක් විසින් -</p> <p>(අ) සාමාන්‍ය ගිණුම් තුලනයක් සඳහා ඇපය වශයෙන් ඒ සමිතිය සතු යම් සුරැකුම්පත් ඔබපනය කළ හැකිය.</p> <p>තවද ,</p> <p>(ආ) සමිතිය වෙත නිකුත් කරනු ලැබූ දැන්වීමක් අවසන් වන දිනයෙහි මුදල් ගෙවීම නොකරන ලද්දේ , නම් අධිකරණය වෙත නොගොස් ඒ සුරැකුම්පත් වලින් යමක් හෝ ඒ සියල්ලම විකුණා එයින් ලැබෙන මුදල් ඒ ගිණුම් තුලනයට බැර කරන ලෙස ණයනිමියාට බලය පැවරිය හැකිය.</p>
<p>දේපල අත් කර ගැනීමේ හා විකිණීමේ අයිතිය.</p>	<p>33. (i) ලියාපදිංචි කළ සමිතියක් විසින් එහි පරමාර්ථවලට සම්බන්ධ යම් කාර්යක් සඳහා පහත සඳහන් විධි විධාන වලට යටත්ව ඉඩම් , ගොඩනැගිලි හෝ වෙනත් වංචල හෝ නිශ්චල දේපල මිලට ගැනීමෙන් , තැගි වශයෙන් හෝ වෙනත් ආකාරයකින් අත් කර ගැනීම හා බද්දට ගැනීම හෝ විකිණීම , උකස් කිරීම , බද්දට දීම , නුවමාරු කිරීම හෝ වෙනත් ආකාරයකින් බැහැර කිරීම කළ හැකිය.</p>

	<p>(ii) (අ) ලියාපදිංචි කළ සමිතියකට වෙළඳ බඩු තොග හැර රුපියල් එක් ලක්ෂයකට වැඩි වටිනාකමක් ඇති කිසිදු වංචල දේපළක් මහා සභාවේ අනුමැතිය හා රෙජිස්ට්‍රාර්ගේ පූර්ව අනුමැතිය ලියවිල්ලකින් ලබා නොගෙන අත්කර ගැනීම හෝ විකිණීම කළ නොහැකිය.</p> <p>(ආ) ලියාපදිංචි කළ සමිතියක් විසින් , මහ සභාවේ අනුමැතිය හා රෙජිස්ට්‍රාර්ගේ පූර්ව අනුමැතිය ලියවිල්ලකින් ලබා ගෙන ඉඩම් , ගොඩනැගිලි හෝ වෙනත් නිශ්චල දේපළක් මිලයට ගැනීමෙන් , තැනි වගයෙන් හෝ වෙනත් ආකාරයකින් අත්කර ගැනීම , බද්දට ගැනීම හා ගොඩනැගිලි ඉදිකිරීම හෝ විකිණීම , උකස් කිරීම , බද්දට දීම , හුවමාරු කිරීම හෝ වෙනත් ආකාරයකින් බැහැර කිරීම කළ හැකිය.</p>
<p>ඉඩම් හා ගොඩනැගිලි අභිචාර්යයෙන් අත් කර ගැනීම.</p>	<p>34. (1) ලියාපදිංචි කළ සමිතියක පරමාර්ථවලට සම්බන්ධ යම් කාර්යයක් සඳහා යම් ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් අවශ්‍ය වන අවස්ථාවක ඒ කාර්යය පොදු කාර්යයක් ලෙස සලකනු ලැබිය යුතු අතර , ආණ්ඩුව විසින් හෝ පළාත් සභාව විසින් ඒ සමිතිය සඳහා ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ ඒ ඉඩම හෝ ගොඩනැගිල්ල අත් කර ගත හැකිය.</p> <p>(2) ලියාපදිංචි කළ සමිතියක් සඳහා ආණ්ඩුව විසින් හෝ පළාත් සභාව විසින් ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ යම් ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් අත්කර ගත යුතු අවස්ථාවක ඒ සමිතිය විසින් ඒ ඉඩම හෝ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඒ පනතේ 38 වැනි වගන්තිය යටතේ ආඥාවක් කරනු ලැබීමට ඒ ඉඩම හෝ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දිය වගයෙන් ඒ පනත යටතේ නිශ්චය කරනු ලැබූ මුදල හා අත්කර ගැනීමේ කටයුතුවලදී ආණ්ඩුව විසින් හෝ පළාත් සභාව විසින් දරනු ලබන වියදම්ද ආණ්ඩුවට හා පළාත් සභාවට ගෙවිය යුතුය.</p> <p>එසේ වුවද , ඒ පනත යටතේ වන්දි මුදල නිශ්චය කිරීමට පෙර යම් හදිසි කාර්යයක් හේතු කොට ගෙන යම් ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් අත්කර ගැනීම අවශ්‍ය වන අවස්ථාවක , ඒ ඉඩම හෝ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දිය වගයෙන් නිශ්චය කරනු ලැබිය හැකි යයි අත්කර ගැනීමේ නිලධාරියා අදහස් කරන යම් මුදලක් ඒ ආඥාව කිරීමට පෙර ඒ සමිතිය විසින් ආණ්ඩුවට හා පළාත් සභාවට ගෙවිය යුතු අතර , ඉතුරු මුදලක් ඇතොත් ඒ ඉතුරු මුදල ඒ පනත යටතේ වන්දි මුදල නිශ්චය කරනු ලැබීමෙන් පසු ගෙවිය යුතුය.</p>
	<p style="text-align: center;">V වැනි පරිච්ඡේදය</p> <p style="text-align: center;">අතුරු ව්‍යවස්ථාවලට අදාළ සාමාන්‍ය විධිවිධාන</p>
<p>සමිතියක අතුරු ව්‍යවස්ථාවලින් සාමාජිකයන් බැඳෙන බව.</p>	<p>35. (1) ලියාපදිංචි කළ සමිතියක සෑම අතුරු ව්‍යවස්ථාවකින්ම එම අතුරු ව්‍යවස්ථාව ලියාපදිංචි කරනු ලැබීමෙන් පසු ඒ සමිතියේ එක් එක් සාමාජිකයා විසින් එම අතුරු ව්‍යවස්ථාවේ විධි විධාන පිළිපැදීමට එක් එක් සාමාජිකයා දුන් පොරොන්දුවක් එම අතුරු ව්‍යවස්ථාවට ඇතුළත් වූයේ නම් , කෙරෙන ප්‍රමාණයටම සමිතිය ද එහි සාමාජිකයින්ද බැඳී සිටිය යුතුය.</p> <p>(2) ලියාපදිංචි කළ සමිතියක අතුරු ව්‍යවස්ථාවක අර්ථ නිරූපනය සම්බන්ධයෙන් පැන නගින යම් ආරවුලක් තීරණය කිරීම සඳහා රෙජිස්ට්‍රාර් වෙත යොමු කළ යුතු අතර , ඒ සම්බන්ධයෙන් ඔහුගේ තීරණය නිතරානුකූලව අවසානාත්මක හා තීරණාත්මක විය යුතුය.</p>
<p>ව්‍යාපාර තහනම් කරන අතුරු ව්‍යවස්ථාව සෑදීමේ බලය.</p>	<p>36. අතුරු ව්‍යවස්ථාව සෑදීමට යම් රීතියකින් බලය පැවරුණු යම් කරුණක් සම්බන්ධයෙන් ලියාපදිංචි කළ සමිතියක් විසින් සාදන ලද කිසිම අතුරු ව්‍යවස්ථාවක් එය ව්‍යාපාර තහනම් කිරීමේ ගිවිසුමක් යන හේතුව පිට පමණක් කිසිම අධිකරණයකදී ප්‍රශ්න නොකළ යුතුය.</p>

<p>සාමාජිකයින්ට දඩ නිය කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා සෑදීමේ බලය.</p>	<p>37. ලියාපදිංචි කළ සමිතියක් විසින් සාදන ලද අතුරු ව්‍යවස්ථාවලින් සමිතියේ අතුරු ව්‍යවස්ථාව කඩ කිරීම සම්බන්ධයෙන් එහි සාමාජිකයන්ට දඩ නියමකිරීම සඳහා රීති වලට යටත්ව විධිවිධාන සැලැස්විය හැකිය.</p> <p>එසේ වුවද ,</p> <p>(අ) සමිතිය විසින් ඒ දඩය නියම කිරීමට අදහස් කරන බව හා ඊට හේතු ඔහු වෙත ලියවිල්ලකින් දැනුම් දී ඇත්නම් මිස , හා</p> <p>(ආ) රීතිවලින් නියම කරනු ලැබිය හැකි කාලයක් තුළ හා ආකාරයකින් ඒ දඩය නියම කිරීමට විරුද්ධව ප්‍රමාණවත් හේතු දැක්වීමට ඔහු අපොහොසත් වී ඇත්නම් මිස</p> <p>කිසිම සාමාජිකයෙකුට ඒ දඩය නියම නොකළ යුතුය.</p>
	<p style="text-align: center;">VI වැනි පරිච්ඡේදය</p> <p style="text-align: center;">ලියාපදිංචි කළ සමිතිවල දේපළ හා අරමුදල්</p>
<p>ලියාපදිංචි කළ සමිතිවලින් දෙනු ලබන ණය.</p>	<p>38. (1) ලියාපදිංචි කළ සමිතියක් විසින් සාමාජිකයින් නොවන කිසිම තැනැත්තෙකුට යම් ණය මුදලක් නොදිය යුතුය.</p> <p>එසේ වුවද , ලියාපදිංචි සමිතියක මහා සභාවේ අනුමැතිය ඇතිව සහ මහ සභාව විසින් නියම කරනු ලබන යම් කොන්දේසි මත , ලියාපදිංචි සමිතියක් විසින් වෙනත් ලියාපදිංචි සමිතියකට ණය ප්‍රදානය කළ හැකිය. නැතහොත් ආශ්‍රිත සාමාජිකයෙකුට ණයට බඩු සැපයිය හැකිය.</p> <p>(2) " ස්වකීය මහාසභාවේ අනුමැතිය ඇතිව හැර ලියාපදිංචි සමිතියක් විසින් , කෘෂිකාර්මික නිෂ්පාදන නොවන යම් වංචල දේපලක ඇපය මත මුදල් ණයට දෙනු නොලැබිය යුතුය. "</p>
<p>ලියාපදිංචි කළ සමිති විසින් භාරගනු ලබන තැන්පතු හා ණය මුදල්.</p>	<p>39. (1) ලියාපදිංචි කළ සමිතියක් විසින් රීති වලින් හෝ අතුරු ව්‍යවස්ථාවලින් නියම කරනු ලැබිය හැකි ප්‍රමාණයකට හා එසේ නියම කරනු ලැබිය හැකි ප්‍රමාණයකට හා එසේ නියම කරනු ලැබිය හැකි කොන්දේසි යටතේ පමණක් සාමාජිකයින් නොවන තැනැත්තන්ගෙන් තැන්පතු හා ණය මුදල් භාරගත යුතුය.</p> <p>(2) ලියාපදිංචි කළ සමිතියකට යම් නියවල හෝ වංචල දේපලක උකස පිට බැංකුවක් විසින් ණය මුදලක් දෙන ලද අවස්ථාවක ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ඒ උකස ලියාපදිංචි කිරීමේ දිනයට පෙර එම ආඥා පනත යටතේ යථා පරිදි ලියාපදිංචි කරන ලද්දවු එම දේපලට බලපාන්නාවූද , උකසක හෝ එසේ ලියාපදිංචි කරන ලද උකසකින් ආරක්ෂිත එසේ බලපාන්නාවූ ගෙවීමට බැඳී සිටිමත් හැර එම දේපලට බලපාන්නාවූ ඒ ලියාපදිංචි කරන ලද සමිතියේ කවර වූ හෝ අන් සෑම ණයකට හෝ එසේ බලපාන්නාවූ සෑම උකසකට හෝ ගෙවීමකට බැඳී සිටිමකට ඉහළින් ප්‍රමුඛස්ථානය ඇතිව ඒ උකස ලියාපදිංචි කිරීමේ දිනයෙහි සිට හා ඉන්පසු ඒ උකස යටතේ වූ මුදල් ගෙවීමට ඒ දේපල බැඳී තිබිය යුතුය.</p>
<p>සාමාජිකයින් නොවන තැනැත්තන් සමග කරනු ලබන වෙනත් ගනුදෙනු සීමා කිරීම.</p>	<p>40. ලියාපදිංචි කළ සමිතියක් විසින් සාමාජිකයින් නොවන තැනැත්තන් සමග කරනු ලබන ගනුදෙනු 38 හා 39 වැනි වගන්ති වල විධිවිධාන සලසා ඇති පරිදි හැර , රීතිවලින් නියම කරනු ලැබිය හැකි තහනම් හා සීමාකිරීම්වලට යටත්ව විය යුතුය.</p>

<p>සමිතියේ අරමුදල් ආයෝජනය කිරීම.</p>	<p>41. (1) ලියාපදිංචි කළ සමිතියක් විසින් භාර ආඥා පනතේ 20 වැනි වගන්තියෙහි නියමිතව සඳහන් දේපළක් පිළිබඳ පළමු උකස් කේතයක් නොවන යම් සුරැකුම් පත්වල හෝ යම් බැංකුකරුවෙකු සමඟ හෝ මේ කාර්යය සඳහා අනුමත කරන ලද බැංකුකරුවෙකු වශයෙන් ක්‍රියා කරන යම් තැනැත්තකු සමඟ හෝ මේ කාර්යය සඳහා අනුමත කරන ලද වෙනයම් ලියාපදිංචි කළ සමිතියක කොටස්වල හෝ ඇපය පිට හෝ රිතිවලින් අවසර දෙන ලද වෙනයම් ආකාරයකින් සමිතියේ අරමුදල් තැන්පත් කිරීම හෝ ආයෝජනය කිරීම කළ හැකිය.</p> <p>(2) මේ ප්‍රඥප්තිය ක්‍රියාත්මකව තිබුණේ නම් වලංගු විය හැකිව තිබූ මේ ප්‍රඥප්තිය ආරම්භවීමට පෙර කරන ලද යම් තැන්පතුවක් හෝ ආයෝජනයක් මෙයින් වලංගු කර ස්ථිර කරනු ලැබේ.</p>
--------------------------------------	--

<p>ලාභ පිළිබඳ සුදුස්සක් කිරීම.</p>	<p>42. (1) ලියාපදිංචි කළ සෑම සමිතියක් විසින් 44 වැනි වගන්තිය යටතේ විගණක විසින් නියමය කරනු ලබන පරිදි යම් මුදල් වර්ෂයක් තුළ එහිවූ ශුද්ධ ලාභවලින් -</p> <p>(අ) ඒ ශුද්ධ ලාභවලින් සියයට විසිපහකට නොඅඩු යම් මුදලක් සමිතියේ නිදන් අරමුදලට / ව්‍යවස්ථාපිත සංවිතයට මාරු කළ යුතුය. එමෙන්ම ;</p> <p>(ආ) රිති යටතේ පිහිටුවන ලද සමුපකාර අරමුදලට ශුද්ධ ලාභවලින් රිති මගින් නියම කරනු ලැබිය හැකි යම් කොටසක් දයක මුදල් වශයෙන් ගෙවිය යුතුය.</p> <p>(2) ශුද්ධ ලාභවල ශේෂය පහත සඳහන් කාර්යයන් සියල්ලම හෝ ඉන් යමක් සඳහා ප්‍රයෝජනයට ගනු ලැබිය හැකිය -</p> <p>(අ) සාමාජිකයින් විසින් ගෙවා නිමකරන ලද කොටස් ප්‍රාග්ධන සම්බන්ධයෙන් රිතිවලින් නියමිත ප්‍රමාණයට නොවැඩි ප්‍රමාණයක් අනුව සාමාජිකයන්ට ලාභාංශ ගෙවීම ;</p> <p>(ආ) සාමාජිකයින් විසින් සමිතිය සමඟ කරන ලද ගනුදෙනුවල වටිනාකම සම්බන්ධයෙන් අතුරු ව්‍යවස්ථාවල නියමිත ප්‍රමාණයට හා ආකාරයකින් ඔවුන්ට ප්‍රතිදාන ගෙවීම ;</p> <p>(ඇ) අතුරු ව්‍යවස්ථාවල නියම කරනු ලැබිය හැකි යම් අරමුදල්වලට දයක මුදල් ගෙවීම ;</p> <p>(ඈ) සමිතියේ සේවකයින්ට ප්‍රසාද මුදල් ගෙවීම ;</p> <p>(ඉ) අතුරු ව්‍යවස්ථාවල නියමිතව සඳහන් කරනු ලැබිය හැකි අන් කිසිවකට කරනු ලබන ගෙවීම් ;</p> <p>(ඊ) යම් සාමාජිය , සංස්කෘතික හෝ විනෝද කාර්යයන් පිණිස හෝ ප්‍රාදේශීය හෝ මහජන ප්‍රයෝජනය සඳහා වූ වෙනයම් අරමුදලක් සඵල කිරීම සඳහා වැයකිරීම පිණිස පොදු සුභසාධක අරමුදලට ශුද්ධ ලාභවලින් සියයට දහයකට නොවැඩි මුදලක් ගෙවීම.</p>
------------------------------------	---

<p>VII වැනි පරිච්ඡේදය</p> <p>ලියාපදිංචි සමිතියක ගිණුම් අයවැය , විගණනය , විභාගය හා පරීක්ෂණය</p>	
---	--

<p>සමිතියේ ගිණුම.</p>	<p>43. (අ) (1) සෑම ලියාපදිංචි සමිතියක්ම , සමිතියේ ආදායම සහ වියදම වත්කම් සහ බැරකම් සහ වෙනත් සියලු ගනුදෙනු පිළිබඳ නිසි ගිණුම් පවත්වාගෙන යාමට සැලැස්විය යුතුය.</p> <p>(2) රෙජිස්ට්‍රාර්වරයා විසින් හෝ ඔහු විසින් බලය දෙන ලද යම් තැනැත්තෙකු විසින් නියම කරනු ලබන පරිදි , සමිතියේ කටයුතුවලට අදාළ ගිණුම් හා සංඛ්‍යාන</p>
-----------------------	--

	<p>පිළිබඳ වාර්ෂික ප්‍රකාශයක් සෑම ලියාපදිංචි කළ සමිතියක් විසින්ම සකස් කරනු ලැබිය යුතුය. ඒ ගිණුම් ප්‍රකාශය , එය අදාළ වන මුදල් වර්ෂය අවසන්වීම මාස තුනක් ඇතුළත රෙජිස්ට්‍රාර්වරයා වෙත හෝ ඔහු විසින් බලය දෙන ලද වෙනත් තැනැත්තා වෙත හෝ ඉදිරිපත් කරනු ලැබිය යුතුය.</p>
<p>අයවැය පිළියෙල කිරීම.</p>	<p>43. (ආ) (1) සෑම ලියාපදිංචි කළ සමිතියක් විසින්ම , සමිතියේ ආදායම් ඉලක්ක පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් , මූල්‍ය සහ මුදල් ආයෝජන , අයවැය ගත කරන ලද ලාභාලාභා ගිණුම , ආදායම් සහ වියදම් ගිණුම් සහ ශේෂපත්‍ර දැක්වෙන අයවැය ලේඛනයක් සෑම මුදල් වර්ෂයක් වෙනුවෙන්ම පිළියෙල කරනු ලැබිය යුතුය.</p> <p>(2) ඒ අයවැය ලේඛනය අදාළ වන මුදල් වර්ෂය ආරම්භවීමට පෙරාතුව වූ මාස දෙකට කලින් එය අනුමැතිය සඳහා සමිතියේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුය.</p> <p>(3) එම අයවැය ලේඛනය අදාළ වන මුදල් වර්ෂය ආරම්භවීමට පෙරාතුව වූ එක් මාසයකට කලින් , ඒ අයවැය ලේඛනයේ පිටපතක් රෙජිස්ට්‍රාර්වරයා වෙත යවනු ලැබිය යුතුය.</p> <p>(4) එම අයවැය ලේඛනය පිළියල කරනු ලැබිය යුතු ආකෘතිය සහ ආකාරය ද , එහි අඩංගු විය යුතු අවම තොරතුරුද , රෙජිස්ට්‍රාර්වරයා විසින් තීරණය කරනු ලබන පරිදි විය යුතුය.</p> <p>(5) ලියාපදිංචි කළ සමිතියක සාමාජික සංඛ්‍යාව සහ එහි ආදායම සහ වියදම සැලකිල්ලට ගෙන මේ වගන්තියේ අවශ්‍යතාවලින් යම් සමිතියක් නිදහස් කිරීම අවස්ථානුකූල යැයි පළාත් සභාවේ විෂයභාර අමාත්‍යවරයා අදහස් කරන අවස්ථාවක විශේෂ හෝ සාමාන්‍ය නියමයක් මගින් යම් සමිතියක් එකී අමාත්‍යවරයා විසින් මේ වගන්තියේ අවශ්‍යතාවලින් නිදහස් කරනු ලැබිය හැකිය.</p> <p>මේ වගන්තියේ විධි විධාන වලින් කිසිවක් අනුව කටයුතු කිරීම ලියාපදිංචි කළ සමිතියක් විසින් පැහැර හරිනු ලබන අවස්ථාවක ඒ සමිතියේ කාරක සභාවේ සෑම සාමාජිකයෙකුම වරදකට වරදකරු වන අතර මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසුව වරදකරුවෙකු කරනු ලැබූ විට රුපියල් දෙදහසක් නොඉක්මවන දඩයකට ඔහු යටත් විය යුතුය.</p> <p>(6) එසේ වුවද , වරදක් කරනු ලැබුවේ තමාගේ අනුදැනීම නොමැතිව බව සහ ඒ වරද කිරීම වැලැක්වීමට නිසි සියලු උද්යෝගයෙන් තමා සෑම විටම ක්‍රියාකල බව ඒ සාමාජිකයා විසින් ඔප්පු කරනු ලැබුවහොත් ඔහු ඒ වරදට වරද කරු නොවන්නේය.</p>
<p>විගණනය.</p>	<p>44. (1) සෑම අවුරුද්දකට වරක්වත් සෑම ලියාපදිංචි කරනු ලැබූ සමිතියකම ගණන් රෙජිස්ට්‍රාර් විසින් විගණනය කිරීම හෝ ඒ වෙනුවෙන් ලියවිල්ලකින් වූ සාමාන්‍ය හෝ විශේෂ නියෝගයක මාර්ගයෙන් ඔහු විසින් බලය පවරනු ලබන යම් තැනැත්තෙකු ලවා විගණනය කරවීම කළ යුතුය. සමුපකාර දෙපාර්තමේන්තුවේ පාලක මණ්ඩලයක් කටයුතු කරන අවස්ථාවකදී දෙපාර්තමේන්තුව විගණනය නොකර බස්නාහිර පළාත් සභාවේ අභ්‍යන්තර විගණන අංශය මගින් විගණනය කරවිය යුතුය.</p> <p>(2) (1) වන උප වගන්තිය යටතේ වූ විගණනයෙහි -</p> <p>(අ) කාලය ඉකුත් වූ ණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ;</p> <p>(ආ) ලියාපදිංචි සමිතිවල වත්කම් සහ බැරකම් පිළිබඳ තක්සේරුවක් හා සත්‍යත්වණයක් ;</p>

(ඇ) නීසි මුදල් පාලනය සහ සමිතියේ කටයුතු සම්බන්ධයෙන් අඛණ්ඩ ඇගයීමක් කිරීමට හැකි කරනු පිණිස තොරතුරු ඉදිරිපත් කිරීම සහතික කිරීමට සංවිධාන ක්‍රම, කාර්ය පටිපාටි , පොත් වාර්තා සහ වෙනත් ලේඛන නීසි ලෙස සහ ප්‍රමාණවත් ලෙස සැලසුම් කරනු ලැබ ඇත්තේද , සහ ඒ ක්‍රම , කාර්ය පටිපාටි පොත් වාර්තා හා වෙනත් ලේඛන වලද සහ ලෙස ක්‍රියාත්මක වන්නේද පිළිබඳ පරීක්ෂණයක් ;

(ඈ) සමිතිය පවත්වාගෙන යාම , මේ ප්‍රඥප්තියේ හෝ ඒ යටතේ සාදන ලද රීති , නියෝග හෝ අතුරු ව්‍යවස්ථාවල විධිවිධානවලට අනුකූල වන්නේද , සමිතියේ කටයුතු පරිපාලනය කිරීම ඒ ප්‍රඥප්තියේ රීතිවල , නියෝගවල හෝ අතුරු ව්‍යවස්ථාවල විධිවිධානවලට අනුකූලව කර ඇත්තේද , යන්න පිළිබඳව පරීක්ෂණයක් ;

(ඉ) අරමුදල උපයෝගී කිරීම කාර්යක්ෂම ලෙස සහ පිරිමැසුම් සහිතව ක්‍රියාත්මක කොට ඇත්තේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ;

(ඊ) ලියාපදිංචි සමිතියට අයත් සහ එහි පාලනය යටතේ ඇති මුදල් සහ දේපළවල ආරක්ෂාව සහතික කිරීම පිණිස සතුටුදායක කාර්ය පටිපාටි සකස්කොට ඇත්තේද යන්න පිළිබඳ පරීක්ෂණයක් ;

(උ) ගිණුම් , මුදල් යෙදවීම සහ තක්සේරු කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධාන්ත කෙරෙහි නීසි අවධානය ඇතිව සැලකිල්ලට භාජනය කොට ඇති කාලසීමාව සම්බන්ධයෙන් සමිතියේ කටයුතු පිළිබඳ සත්‍ය වූ සහ නිවැරදි ගිණුමක් ඉදිරිපත් කිරීම පිණිස විගණනය කරනු ලැබූ ගිණුම් සැලසුම් කොට ඇත්තේද යන්න පිළිබඳ පරීක්ෂණයක් සහ

(ඌ) වෙනත් නියමිත කරුණු , ඇතුළත් විය යුතුය.

(3) (1) වන උපවගන්තිය යටතේ විගණනයක කාර්යයන් සඳහා රෙජිස්ට්‍රාර්ට හෝ ඒ ගණන් විගණනය කිරීම පිණිස ඔහු විසින් බලය පවරනු ලැබූ යම් තැනැත්තකුට ,

(අ) රෙජිස්ට්‍රාර්ගේ හෝ විගණනය සඳහා ඔහු විසින් බලය පවරනු ලැබූ තැනැත්තාගේ මතය අනුව සමිතියේ යම් ගනුදෙනු හෝ එහි කටයුතු පිළිබඳ කළමනාකාරිත්වය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු සැපයිය හැකි කලින් සිටි හෝ දැනට සිටින සමිතියේ යම් නිලධාරියෙකු , නියෝජිතයෙකු , සේවකයෙකු හෝ සාමාජිකයෙකු හෝ වෙනයම් තැනැත්තෙකු කැඳවීමේ ;

(ආ) සමිතියේ කටයුතුවලට අදාළ යම් පොතක් හෝ ලේඛනයක් හෝ සමිතියට අයත් යම් මුදලක් සුරැකුම්පතක් හෝ වෙනත් දේපලක් ඉදිරිපත් කරන ලෙස එය සන්නකව හෝ භාරව සිටින , කලින් සිටි හෝ දැනට සිටින සමිතියේ නිලධාරියකුට , නියෝජිතයෙකුට , සේවකයෙකුට හෝ සාමාජිකයෙකුට හෝ වෙනයම් තැනැත්තෙකුට නියම කිරීමේ ; හා

(ඇ) ඒ විගණනයේදී තමා විසින් වංචාවක් සොයාගනු ලබන අවස්ථාවක සමිතියේ ගණන් පොත් හෝ ලේඛන තම භාරයට ගැනීමේ,

බලය තිබිය යුතුය.

(4) රෙජිස්ට්‍රාර්වරයාට හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් තත් කාර්යය සඳහා සාමාන්‍ය හෝ විශේෂ නියමයක් මගින් ලියවිල්ලකින් බලය දෙනු ලැබූ යම් තැනැත්තෙකුට ලියාපදිංචි කළ සමිතියක් විසින් පවත්වාගෙන යනු ලබන සියළුම පොත් , ලේඛන , ගිණුම් සහ ලියවිලි , සුරැකුම්පත් සහ අනෙක් ඇති මුදල් සියළු අවස්ථාවලදී ලබා ගැනීමට ද , පරීක්ෂා කිරීමටද හිමිකම් තිබිය යුතුය. තවද , ඉහත කී දේ භාරව සිටින හෝ පවත්වා ගෙන යන හෝ සන්නකයෙහි ඇතිව සිටින සෑම තැනැත්තෙකුම ඒවා රෙජිස්ට්‍රාර්වරයාට හෝ ඒ බලය දෙන ලද තැනැත්තාට ඉදිරිපත් කළ යුතුය. නැතහොත් සමිතියේ ගනුදෙනු හා වැඩකටයුතු සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර්වරයා හෝ

	<p>ඒ පරීක්ෂණයේ හෝ විගණනය කරන ඒ බලය දෙන ලද තැනැත්තා විසින් නියම කරනු ලබන තොරතුරු සැපයිය යුතුය.</p> <p>(5) රෙජිස්ට්‍රාර් හා ලියාපදිංචි කළ සමිතියක ගණන් විගණන කිරීම සඳහා ඔහු විසින් බලය පවරනු ලැබූ සෑම තැනැත්තෙකුම දණ්ඩ නීති සංග්‍රහයෙහි අර්ථනුකූලව රාජ්‍ය සේවකයන් ලෙස සලකනු ලැබිය යුතුය.</p> <p>(6) (අ) සමිතියක සංවිධානය හෝ කළමනාකාරිත්වය භාරව සිටින හෝ භාරව සිටි හෝ සමිතියක නිලධාරියකුට හෝ සේවකයකුට සිටින හෝ කවර හෝ අවස්ථාවක සිටි යම් තැනැත්තකු විසින් මේ ප්‍රඥප්තිය යටතේ හෝ වෙනත් යම් නීතියක් යටතේ හෝ පනවනු ලැබූ රීතිවල හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් අනුමත කරන ලද , සමුපකාර සමිතිවලට හෝ මුදල් කාර්ය පටිපාටියට අදාළ රීතිවල නැතහොත් නියෝගවල හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් හෝ සමුපකාර සේවක කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද පොදු විධාන කිසිවක් හෝ සමිතියේ අතුරු ව්‍යවස්ථාවල හෝ සමිතියේ කාරක රීතිවල විධිවිධානයන්ට පටහැනිව යම් ගෙවීමක් කර ඇති බව හෝ සමිතියේ යම් අරමුදල් පාවිච්චිය කර ඇති බව (1) වැනි උප වගන්තිය යටතේ වූ විගණනයක් පැවැත්වෙද්දී හෝ එය අවසානයේ දී සොයා ගතහොත් රෙජිස්ට්‍රාර් විසින් එවැනි සෑම ගෙවීමකටම හා එවැනි සෑම අරමුදල් පාවිච්චි කිරීමකට ම ඉඩ නොදිය යුතු අතර , ඒ නීති විරෝධී ගෙවීම හෝ අරමුදල පාවිච්චි කිරීම කරන හෝ කිරීමට බලය දෙන තැනැත්තාට එය අධිභාර කළ යුතුය. තවද , ඒ තැනැත්තාගේ නොසැලකිල්ල හෝ විෂමචාරය හේතු කොට ගෙන දරන්නට සිදු වූ යම් උණනාවයක් හෝ පාඩුවක් සහ ඒ තැනැත්තා විසින් ගණන් දැක්විය යුතු වූ නමුත් එසේ ගණන් නොදක්වන ලද යම් මුදලක් ඒ තැනැත්තාගෙන් අයකර ගත යුතුය. තවද , ඒ එක් එක් අවස්ථාවේ දී ඒ තැනැත්තාගෙන් අයවිය යුතු මුදල සහතික කොට තම තිරණය ලියවිල්ලකින් ඒ තැනැත්තා වෙත දන්වා යැවිය යුතුය.</p> <p>(ආ) යම් තැනැත්තෙකුට යම් ඉඩදීමක් නොකිරීමට හෝ යම් අධිභාරයක් කිරීමට පෙර රෙජිස්ට්‍රාර් විසින් හෝ ඒ වෙනුවෙන් ලියවිල්ලකින් වූ සාමාන්‍ය හෝ විශේෂ නියෝගයකින් බලය පවරනු ලැබූ යම් තැනැත්තෙකු විසින් සුදුසු යැයි සිතිය හැකි යම් කරුණු සම්බන්ධයෙන් කරුණු කියා සිටීමට හෝ යම් කරුණු ඉදිරිපත් කිරීමට ඒ තැනැත්තාට ඔහු විසින් අවස්ථාවක් දිය යුතු අතර , එවැනි ඉඩනොදීමක් හෝ අධිභාර කිරීමක් කරනු ලැබුවහොත් රෙජිස්ට්‍රාර්ගේ හෝ ඔහු විසින් බලය පවරනු ලැබූ තැනැත්තාගේ තිරණය සඳහා හේතු ඉල්ලා ඔහු වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් පසු ඒ ඉඩ නොදීම හෝ අධිභාර කිරීම සම්බන්ධයෙන් තම තිරණයේ හේතු ලියවිල්ලකින් ඒ තැනැත්තා වෙත සැපයිය යුතුය.</p> <p>(ඇ) රෙජිස්ට්‍රාර් විසින් කරන ලද තිරණයකට අනුකූලව ක්‍රියා නොකරන ලද අවස්ථාවක 66 (2) වැනි වගන්තියේ විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ විය යුතුය.</p>
<p>විගණනයෙහි අඩුපාඩු සමිති වෙත දැක්වීම.</p>	<p>45. (1) ලියාපදිංචි කළ සමිතියක ක්‍රියාකාරිත්වයෙහි යම් අඩුපාඩු 44 වන වගන්තිය යටතේ කරන ලද විගණනයකදී එළිදරව් වුවහොත් , රෙජිස්ට්‍රාර් විසින් ඒ අඩුපාඩු සමිතියේ දැන ගැනීමට හා ඒ සමිතිය අන් සමිතියක සාමාජිකයෙකු නම් ඒ අන් සමිතියේ දැන ගැනීමට ද සැලැස්විය යුතුය.</p> <p>(2) රෙජිස්ට්‍රාර් විසින් එළිදරව් අඩුපාඩු සම්බන්ධයෙන් පිළියම් යෙදීම සඳහා නියෝගයෙහි නියැවිතව සඳහන් කරනු ලැබිය හැකි යම් පියවරක් ඒ නියෝගයෙහි සඳහන් කාලය ඇතුළතදී ගන්නා ලෙස සමිතියට හෝ එහි නිලධාරීන්ට විධාන කෙරෙන නියෝගයක් කළ හැකිය.</p>

විභාගය.

46. (1) සමුපකාර රෙජිස්ට්‍රාර්වරයා සමඟ ලියාපදිංචි වී ඇති සමුපකාර සමිතියක සාමාජික මුදල් හෝ සාමාජික මුදල් නොවන මුදල් අවභාවිතා වන අවස්ථාවල දී රෙජිස්ට්‍රාර් විසින් තම මෙහෙයවීමෙන් , ලියාපදිංචි සමිතියක සංයුතිය , ක්‍රියාකාරීත්වය සහ මුදල් තත්ත්වය පිළිබඳව විභාගයක් පවත්වනු ලැබිය හැකිය. තව ද ඒ සමිතියේ කාරක සභාවේ බහුතරයක් හෝ මහා සභා රැස්වීමකට සහභාගිවීමට අතුරු ව්‍යවස්ථානුකූලව සුදුසුකම් ලබා ඇති සාමාජිකයන් / නියෝජිතයන් / 1/3 කට නොඅඩු සංඛ්‍යාවක් හෝ මුළු සාමාජික සංඛ්‍යාවෙන් 1/3 ක් හෝ සියයක් යන දෙකෙන් අඩු සංඛ්‍යාවක් හෝ ලිඛිතව ඉල්ලා සිටි වට , එවැනි විභාගයක් රෙජිස්ට්‍රාර්වරයා විසින් පවත්වනු ලැබිය යුතුය. එමෙන්ම රෙජිස්ට්‍රාර්වරයා විසින් තත් කාර්යය සඳහා ලිඛිත නියමයක් මගින් බලය ලැබූ යම් තැනැත්තෙකුට ලියාපදිංචි සමිතියක සංයුතිය , ක්‍රියාකාරීත්වය හා මුදල් තත්ත්වය පිළිබඳ විභාගයක් පැවැත්වීමට විධාන කළ හැකිය.

එසේ වුවද මෙහි පළමු වගන්තියේ විධිවිධාන සලස්වා ඇති පරිදි විභාගයක් පැවැත්වීමට හෝ විභාගයක් පැවැත්වීම සඳහා විධාන කිරීමට පෙර , එවැනි විභාගයක් කිරීමට ප්‍රමාණවත් කරුණු ඇද්ද යන්න පිළිබඳව සැකිමකට පත්වීම සඳහා සුදුසු ආකාරයේ පූර්ව පරීක්ෂණයක් පැවැත්වීමට හෝ ඒ සඳහා විධාන කිරීමට රෙජිස්ට්‍රාර්වරයාට බලය තිබිය යුතුය.

(2) (1) වැනි උප වගන්තිය යටතේ විභාගයක කාර්ය සඳහා රෙජිස්ට්‍රාර්ට හෝ විභාගයක් පවත්වන ලෙස ඔහු විසින් බලය බලරනු ලැබූ යම් තැනැත්තෙකුට -

(අ) රෙජිස්ට්‍රාර්වරයාගේ හෝ විභාග කිරීම සඳහා ඔහු විසින් බලය පවරනු ලැබූ තැනැත්තාගේ මතය අනුව සමිතියේ යම් ගනුදෙනුවක් හෝ එහි කටයුතු පිළිබඳ කළමනාකාරීත්වය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු සැපයිය හැකි සමිතියේ කලින් සිටි හෝ දැනට සිටින නිලධාරියෙකු , නියෝජිතයෙකු , සේවකයකු හෝ සාමාජිකයෙකු හෝ වෙනයම් තැනැත්තෙකු කැඳවීමේ ,

(ආ) සමිතියේ කටයුතුවලට අදාළ යම් පොතක් හෝ ලේඛණයක් , හෝ සමිතියට අයත් යම් මුදලක් , සුරැකුම්පතක් හෝ වෙනත් දේපලක් ඉදිරිපත් කරන ලෙස එය සන්නකව හෝ භාරව සිටින , කලින් සිටි හෝ දැනට සිටින සමිතියේ නිලධාරියෙකුට නියෝජිතයකුට , සේවකයෙකුට හෝ සාමාජිකයකුට හෝ වෙනයම් තැනැත්තෙකුට නියම කිරීමේ ,

(ඇ) තමා විසින් විධාන කල හැකි යම් කරුණු නිශ්චිත කිරීම සඳහා සමිතියේ සාමාජිකයින්ගේ මහා සභා රැස්වීමක් තමා විසින් නිශ්චිතව සඳහන් කළ හැකි යම් වේලාවක දී හා ස්ථානයක දී කැඳවීමේ : හා

(ඈ) වංචාවක් හෝ අක්‍රමිකතාවක් තිබෙන බවට විශ්වාස කිරීමට ඒ විභාගය පවත්වන අතරතුරදී ඔහුට හේතු ඇති අවස්ථාවක සමිතියේ ගිණුම් පොත් හෝ ලේඛණ තම භාරයට ගැනීමේ : බලය තිබිය යුතුය.

(3) (2) (ඇ) වගන්තිය යටතේ කැඳවනු ලබන යම් රැස්වීමකට සමිතියේ අතුරු ව්‍යවස්ථා යටතේ කැඳවනු ලබන මහා සභා රැස්වීමක සියලු බලතල තිබිය යුතුය. තවද , ඒ රැස්වීම සඳහා ගණපුරණය තිබිය යුතු නොවීමේ හා මහා සභා රැස්වීමක් කැඳවීමේ දැන්වීමෙහි කාලසීමාව පිළිබඳව අතුරු ව්‍යවස්ථාවල ඇති විධිවිධාන එම රැස්වීමට අදාළ නොවිය යුතු වීමේ විශේෂය හැර ඒ අතුරු ව්‍යවස්ථාවලින් එහි කටයුතු විධිමත් කරනු ලැබිය යුතුය. රෙජිස්ට්‍රාර් විසින් හෝ ඔහු විසින් බලය පවරනු ලැබූ යම් තැනැත්තෙකු විසින් ඒ රැස්වීමේ මූලාසනය දැරිය හැකි නමුදු ඔහුට ජන්දයක් නොතිබිය යුතුය. ජන්දය සමානව බෙදීගිය අවස්ථාවකදී මූලික ජන්දයකට හිමිකම් නොමැති පුද්ගලයෙකුට තීරක ජන්දයක් නොතිබිය යුතු අතර , එය තීන්දුවක් සඳහා ඊළඟ සභාවට ඉදිරිපත් කළ යුතුය.

(4) මේ වගන්තිය යටතේ විභාගයක් පවත්වනු ලැබූ අවස්ථාවක රෙජිස්ට්‍රාර් විසින් ඒ විභාගයේ පූර්වලය සමිතිය වෙත හා ඒ සමිතිය සාමාජිකයකු වන අන් සමිතියක් ඇතහොත් ඒ සමිතිය වෙතද සමිතිය යම්කිසි බැංකුවකට ණය වී ඇත්නම් ඒ බැංකුව වෙතද දැන්විය යුතුය.

(5) රෙජිස්ට්‍රාර්වරයා සහ මේ වගන්තිය යටතේ විභාගයක් පැවැත්වීමට ඔහු විසින් බලය දෙනු ලැබූ සෑම තැනැත්තෙකුම දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථනුකූලව රජයේ සේවකයින් ලෙස සලකනු ලැබිය යුතුය.

සමිතියක පොත් පරීක්ෂා කිරීම හා එහි කටයුතු විමර්ශනය කිරීම.

47. (1) රෙජිස්ට්‍රාර්වරයා විසින් තමාගේ මෙහෙයවීමෙන්ම හෝ ඒ සමිතියේ කාරක සභාවේ බහුතරයකගේ හෝ මහා සභා රැස්වීමකට සහභාගිවීමට අතුරු ව්‍යවස්ථානුකූලව සුදුසුකම් ඇති සාමාජිකයින් / නියෝජිතයින් / 1/3 කගේ හෝ මුළු සාමාජික සංඛ්‍යාවෙන් 1/3 ක් හෝ සියයක් යන දෙකෙන් අඩු සංඛ්‍යාවකගේ හෝ ණය නිමියකුගේ හෝ ලිඛිත ඉල්ලීමක් මත ලියාපදිංචි සමිතියක පොත් පිළිබඳ පරීක්ෂණයක් පවත්වනු ලැබිය හැකිය. නැතහොත් ඒ වෙනුවෙන් ලියවිල්ලකින් වූ සාමාන්‍ය හෝ විශේෂ නියෝගයක් මගින් බලය පවරනු ලබන යම් තැනැත්තෙකුට ඒ පොත් පිළිබඳ පරීක්ෂණය පවත්වන ලෙස විධාන කළ හැකිය.

එසේ වුවද , ඉල්ලුම්කරු යම්කිසි ණයනිමියකු වන්නේ නම් ඔහු විසින් -

(අ) යම් නිශ්චිත මුදලක් ඔහුට ලැබිය යුතු බවත් , ඔහු එය ගෙවන ලෙස ඉල්ලා ඇති බවත් , සාධාරණ කාලයක් ඇතුළතදී ඔහුට එය ලැබී නැති බවත් ඔප්පු කරතොත් , හා

(ආ) යෝජිත පරීක්ෂණයේ ගාස්තු සඳහා රෙජිස්ට්‍රාර්වරයා විසින් නියම කළ හැකි යම් මුදලක් ඇප වශයෙන් රෙජිස්ට්‍රාර් වරයා වෙත තැන්පත් කරනහොත් , මිස ණය නිමියකුගේ ඉල්ලීම පිට එවැනි පොත් පිළිබඳ පරීක්ෂණයක් නොපැවැත් විය යුතුය.

(2) රෙජිස්ට්‍රාර්වරයා විසින් තමාගේ මෙහෙයවීමෙන්ම යම් ලියාපදිංචි කළ සමිතියක කටයුතු විමර්ශනයක් කළ හැකිය. නැතහොත් ඔහු විසින් බලය පවරනු ලැබූ යම් තැනැත්තෙකුට එසේ විමර්ශනය කරන ලෙස විධාන කළ හැකිය.

(3) රෙජිස්ට්‍රාර්වරයා හෝ මේ වගන්තිය යටතේ රෙජිස්ට්‍රාර් විසින් බලය පවරනු ලැබූ යම් තැනැත්තෙකුට -

(අ) ලියාපදිංචි කළ සමිතියක සියලුම පොත් , ගණන් ලියකියවිලි හා සුරැකුම්පත් සෝදිසි කර බැලීමට සෑම විටම ඉඩකඩ තිබිය යුතු අතර , අතේ ඉතුරු මුදල් පරීක්ෂා කර බැලීමට නිමිකම් තිබිය යුතුය. තවද පරීක්ෂණයක් හෝ විමර්ශනයක් පවත්වන තැනැත්තෙකුට අවශ්‍ය විය හැකි සමිතියේ ගනුදෙනු හා ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් තොරතුරු සමිතියේ සෑම නිලධාරියකු හෝ සාමාජිකයකු විසින්ම සැපයිය යුතුය. තවද

(ආ) ඒ පරීක්ෂණයේ දී හෝ විමර්ශනයේ දී තමා විසින් වංචාවන් සොයා ගනු ලබන අවස්ථාවක ඒ සමිතියේ ගණන් පොත් හෝ ලේඛණ තම භාරයට ගැනීමේ බලය තිබිය යුතුය.

(4) එවැනි යම් පරීක්ෂණයක ප්‍රථිඵල -

(අ) රෙජිස්ට්‍රාර්ගේ ඕනෑකම පිට ඒ පරීක්ෂණය පවත්වනු ලැබූ අවස්ථාවක රෙජිස්ට්‍රාර් විසින් සමිතිය වෙතද සමිතිය යම් කිසි බැංකුවකට ණය වී ඇත්නම් ඒ බැංකුව වෙත ද දැන්විය හැකිය . තවද ,

(ආ) ණයනිමියකුගේ ඉල්ලීම පිට ඒ පරීක්ෂණය පවත්වනු ලැබූ අවස්ථාවක රෙජිස්ට්‍රාර් විසින් ණය නිමියා වෙත හා සමිතිය වෙත දැන්විය යුතුය.

(5) ලියාපදිංචි කළ සමිතියක ණයනිමියකුගේ ඉල්ලීම පිට (1) වැනි උප වගන්තිය යටතේ පරීක්ෂණයක් පවත්වනු ලැබූ අවස්ථාවක රෙජිස්ට්‍රාර් විසින් සුදුසු යැයි සිතන පරිදි ඒ පරීක්ෂණයේ ගාස්තු හෝ ඒ ගාස්තු වල යම් කොටසක් සමිතිය හා ණයනිමියා අතර බෙදිය හැකිය.

(6) යම් සමිතියක් හෝ ණය හිමියකු සම්බන්ධයෙන් මේ වගන්තිය යටතේ ගාස්තු වශයෙන් ප්‍රදානය කරනු ලැබූ යම් මුදලක් ඒ සමිතියේ ලියාපදිංචි කළ කාර්යාලය පිහිටි හෝ ණය හිමියා පදිංචි සිටින ස්ථානය පිළිබඳව අධිකරණ බලය ඇති මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලුම් කරනු ලැබූ විට අධිකරණය විසින් පනවනු ලැබූ දඩයක් අයකර ගන්නා ආකාරයෙන් අයකර ගනු ලැබිය හැකිය.

(7) රෙජිස්ට්‍රාර් හා ලියාපදිංචි කළ සමිතියක පොත් පරීක්ෂා කිරීමට හෝ කටයුතු විමර්ශනය කිරීමට ඔහු විසින් බලය බවරනු ලැබූ සෑම තැනැත්තකුම දණ්ඩ නීති සංග්‍රහයෙහි අර්ථනුකූලව රජය සේවකයන් ලෙස සලකනු ලැබිය යුතුය.

(8) මේ වගන්තියේ විධිවිධාන යටතේ පරීක්ෂණයක හෝ විමර්ශනයක කාර්ය සඳහා , රෙජිස්ට්‍රාර්වරයාට හෝ ඔහු විසින් පරීක්ෂණය හෝ විමර්ශනය පැවැත්වීම සඳහා බලය දෙන යම් තැනැත්තෙකුට -

(අ) සමිතියේ ගනුදෙනු කිසිවක් පිළිබඳව හෝ එහි කටයුතු පාලනය කිරීම සම්බන්ධයෙන් හෝ වැදගත්ම තොරතුරු සැපයිය හැකි යයි රෙජිස්ට්‍රාර්වරයා හෝ පරීක්ෂණය පැවැත්වීමට ඔහු විසින් බලය දෙන ලද තැනැත්තා හෝ අදහස් කරන , සමිතියේ කලින් සිටියාවූ හෝ දැනට සිටින්නාවූ නිලධාරියකු අනුයෝජිතයකු , සේවකයෙකු හෝ සාමාජිකයකු නැතහොත් වෙනත් යම් තැනැත්තකු කැඳවීමට ;

(ආ) සමිතියේ කටයුතු වලට අදාළ යම් පොතක , ලේඛණයක , මුදලක , ඇපයක හෝ වෙනත් දේපළක සන්නකය නැතහොත් භාරය දරන සමිතියේ කලින් සිටියා වූ හෝ දැනට සිටින්නා වූ නිලධාරියෙකුට අනුයෝජිතයෙකුට , සේවකයෙකුට , සාමාජිකයෙකුට හෝ වෙනත් තැනැත්තකුට ඒවා ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ;

(ඇ) තමා විසින් විධානය කරනු ලබන කාරණා තීරණය කිරීම පිණිස තමා විසින් නියමය කරනු ලබන වේලාවක සහ ස්ථානයක සමිතියේ සාමාජිකයින්ගේ මහා සභා රැස්වීමක් කැඳවීමට ;

සහ

(ඈ) වංචාවක් හෝ අක්‍රමිකතාවක් තිබෙන බවට එවැනි පරීක්ෂණයකදී හෝ විමර්ශනයක දී විශ්වාස කිරීමට ඔහුට හේතු ඇති අවස්ථාවක , සමිතියේ ගිණුම් පොත් හෝ ලේඛන තම භාරයට ගැනීමට බලය තිබිය යුතුය.

VIII වැනි පරිච්ඡේදය

ලියාපදිංචි කළ සමිතියක නිලධාරීන්ගේ සේවය අත්හිටුවීම හෝ වැඩ තහනම් කිරීම හා නිලධාරීන් ඉවත් කිරීමට සහ ලියාපදිංචි කළ සමිතියක කාරක සභාව විසුරුවා හැරීම හා කාරක සභාවට සහිතයන් නම් කිරීම.

සමිතියක කාරක සභාව විසුරුවා හැරීම හා කාරක සභාවක සාමාජිකයින් ධුරවලින් ඉවත් කිරීම.

48. (අ) (1) 46 වැනි වගන්තිය යටතේ වූ විභාගයකින් හෝ 47 වගන්තිය යටතේ වූ පරීක්ෂණයකින් හෝ විමර්ශනයකින් හෝ පසුව ලියාපදිංචි කළ යම් සමුපකාර සමිතියක කාරක සභාවක් හෝ එකී කාරක සභාවේ යම් සාමාජිකයින් හෝ තම යුතුකම් නිසි ආකාරයෙන් ඉටු නොකරන බව රෙජිස්ට්‍රාර්වරයාගේ මතය වන්නේ නම් එකී කාරක සභාව විසුරුවා හැරීම හෝ එකී කාරක සභාවේ යම් සාමාජිකයන් සිය ධුරවලින් , ඉවත්කිරීම හෝ සම්බන්ධයෙන් විරෝධතා කිසිවක් වෙතොත් ඒ විරෝධතා ලිඛිතව ප්‍රකාශ කරනු පිණිස ඔහු විසින් එකී කාරක සභාවට හෝ එකී කාරක සභාවේ යම් සාමාජිකයින්ට අවස්ථාවක් ලබා දීමෙන් පසු සහ ඔහු විසින් කැඳවනු ලැබූ එම සමිතියේ මහ සභා රැස්වීමකදී ඒ විරෝධතා සලකා බැලීමෙන් පසු ලියවිල්ලකින් වූ නියෝගයක් මගින් ,

(අ) එකී කාරක සභාවේ විසුරුවා හැරීම හෝ එකී කාරක සභාවේ යම් සාමාජිකයින් ධුරවලින් ඉවත් කරනු ලැබිය හැකිය. තවද ,

(අ) මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි පත්කරනු ලබන සුදුසු තැනැත්තෙකු හෝ තැනැත්තන් විසින් සමිතියේ කටයුතු කලමනාකරණය හා පරිපාලනය කල යුතුයයි විධාන කරනු ලැබිය හැකිය. එසේ පත්කරනු ලබන තැනැත්තෙකු හෝ තැනැත්තන් අනිවාර්යයෙන්ම රාජ්‍ය නිලධාරීන් විය යුතුය.

(2) ඉහත (1) (අ) උප වගන්තිය යටතේ විසුරුවා හරිනු ලබන කාරක සභාවේ සාමාජිකයින්ට හා ධුරවලින් ඉවත්කරනු ලැබූ කාරකසභිකයින්ට එසේ විසුරුවා හරිනු ලැබූ හෝ ඉවත් කරනු ලැබූ නියෝගයේ දින සිට නැවත වරක් එකී සමිතියේ හෝ වෙනත් ලියාපදිංචි කළ සමුපකාර සමිතියක ධුරවලට තේරීපත්වීමට හිමිකමක් නොතිබිය යුතුය. නැතහොත් එසේ තේරී පත්වීම නීත්‍යානුකූල නොවිය යුතුය.

(3) මෙම ප්‍රඥප්තියේ 46 වන වගන්තිය යටතේ වූ විභාගයකින් 47වන වගන්තිය යටතේ වූ පරීක්ෂණයකින් හෝ විමර්ශනයකින් පසුව යම් ලියාපදිංචි කළ සමුපකාර සමිතියක හිටපු කාරක සභාවක් , හෝ හිටපු කාරක සභාවක යම් සාමාජිකයෙකු හෝ සිය යුතුකම් නිසියාකාරයෙන් ඉටුකර නොමැති බව රෙජිස්ට්‍රාර්වරයාගේ මතය වන්නේ නම් එවැනි අවස්ථාවන්හිදී එකී කාරක සභාව සම්බන්ධයෙන් හෝ එකී කාරක සභාවක හිටපු සාමාජිකයින් සම්බන්ධයෙන් ඉහත (1) උප වගන්තියේ විධිවිධාන අනුව කටයුතු කිරීමෙන් පසු ලියවිල්ලකින් වූ නියෝගයකින් එකී හිටපු කාරක සභාවට හෝ එහි යම් සාමාජිකයින්ට එකී සමිතියේ හෝ වෙනයම් ලියාපදිංචි කළ සමුපකාර සමිතියක කාරක සභාවකට නැවත වරක් තේරී පත්වීම තහනම් කිරීමට රෙජිස්ට්‍රාර්වරයා විසින් විධාන කරනු ලැබිය හැකිය. එවැනි විධානයකට යටත්වන යම් කිසි තැනැත්තෙකු එකී විධානයෙන් පසුව , යම්කිසි ලියාපදිංචි සමුපකාර සමිතියක කාරක සභාවකට තේරී පත්වීම නීත්‍යානුකූල නොවිය යුතුය.

(4) (1) වැනි උප වගන්තියේ (අ) ඡේදය යටතේ නිකුත් කරනු ලබන විධානයන් යටතේ පත් කරනු ලබන තැනැත්තකුගේ හෝ තැනැත්තන්ගේ නිල කාලය 48 (අ) (1) (අ) වගන්තිය යටතේ ඉවත් කරනු ලැබූ තැනැත්තන්ගේ ඉතිරි නිල කාලයට සීමා විය යුතුය.

එසේ වුවද , යම්කිසි ලියාපදිංචි කළ සමුපකාර සමිතියක අතුරු ව්‍යවස්ථානුකූලව මහා සභාවක් ස්ථාපිත වී නොමැති නම් එවැනි මහා සභාවක් ස්ථාපිතකර කාරක සභාවක් තෝරා පත් කර ගන්නා තුරු එම පත් කරන ලද තැනැත්තෙකුගේ හෝ තැනැත්තන්ගේ නිල කාලය දීර්ඝ කිරීමට කොමසාරිස්ට් හෝ රෙජිස්ට්‍රාර්ට බලය තිබිය යුතුය.

තවද , එවැනි මහා සභාවක් ස්ථාපිත කිරීම සඳහා බාධා වන යම් අතුරු ව්‍යවස්ථා විධිවිධාන වෙතොත් අදාළ විධිවිධානවලින් නිදහස් කර මහා සභාව සංස්ථාපනය කිරීමට අවශ්‍ය නියමයන් කිරීමට රෙජිස්ට්‍රාර්වරයාට බලය තිබිය යුතුය.

(5) රෙජිස්ට්‍රාර් විසින් (1) වැනි උප වගන්තිය යටතේ යම් නියෝගයක් කරනු ලැබූ අවස්ථාවක , ඒ නියෝගයෙන්ම හෝ පසුව වූ නියෝගයකින් ඒ සමිතියේ කටයුතු පාලනය හා පරිපාලනය කිරීමට සුදුසු හා නිසි තැනැත්තෙකු හෝ තැනැත්තන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් පත්කල යුතු අතර , එසේ පත්කරනු ලැබූ යම් තැනැත්තෙකු කලින් කල ඉවත් කිරීම හෝ ඔහු වෙනුවට වෙන තැනැත්තෙකු පත් කිරීම හෝ අතිරේක තැනැත්තන් පත් කිරීම කළ හැකිය.

(6) රෙජිස්ට්‍රාර්ගේ සාමාන්‍ය විධානවලට හා පාලනයට යටත්ව , ලියාපදිංචි කළ සමිතියක කටයුතු පාලනය කිරීම සඳහා යම් වගන්තිය යටතේ පත්කරනු ලැබූ යම් තැනැත්තෙකුට හෝ තැනැත්තන්ට -

(අ) සමිතියේ වත්කම් අයකර ගැනීමේ හා බැඳීමේ ඉටුකිරීමේ ද එහි යහපත සඳහා අවශ්‍ය විය හැකි වෙනයම් පියවරවල් ගැනීමේ ද බලය තිබිය යුතුය : තවද ,

(ආ) සමිතියේ යථා පරිදි සංස්ථාපනයක් කරන ලද කාරක සභාවේ සියලු බලතල , අයිතිවාසිකම් හා වරප්‍රසාද තිබිය යුතු අතර , ක්‍රියාත්මක කරනු ලැබිය හැකිය. තවද ඒ සමිතියේ කටයුතු කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම උදෙසා අවශ්‍ය වන අවස්ථාවක මහා මණ්ඩලය සතු බලතල අතුරින් එසේ අවශ්‍ය වන බලතල ද , ඒ මහා මණ්ඩලය බැහැර කෙරෙන පරිදි තිබිය යුතු අතර , ක්‍රියාත්මක කරනු ලැබිය හැකිය ; තවද

	<p>(7) ලියාපදිංචි කළ සමිතියක කටයුතු පාලනය කිරීම සඳහා මේ වගන්තිය යටතේ පත්කරනු ලැබූ තැනැත්තන් විසින් නීතියට හෝ සමිතියේ අතුරු ව්‍යවස්ථාවලට පටහැනිව කරන ලද යම් ක්‍රියා නිසා සමිතියට විඳිමට සිදු වූ යම් පාඩුවක් සඳහා ඔවුන් සාමූහිකව හා වෙන් වෙන්ව වගකිව යුතුය.</p> <p>(8) ලියාපදිංචි කළ සමිතියක කටයුතු පාලනය කිරීම සඳහා මේ වගන්තිය යටතේ රෙජිස්ට්‍රාර් විසින් පත්කරන ලද යම් තැනැත්තකුට හෝ තැනැත්තන්ට ගෙවිය යුතු පාරිශ්‍රමිකය ඔහු විසින් නියම කළ හැකිය. ඒ පාරිශ්‍රමිකය හා ඒ සමිතියේ කළමනාකාරිත්වයෙහිලා දරන්නට සිදුවන වෙනත් වියදම් ඇතොත් ඒ වියදම් ද එහි මුදල්වලින් ගෙවිය යුතුය.</p> <p>(9) ලියාපදිංචි කළ සමිතියක කටයුතු පාලනය කිරීම සඳහා මේ වගන්තිය යටතේ පත්කරනු ලැබ (1) වැනි උප වගන්තියේ (ආ) ඡේදය යටතේ වූ විධානය බලපැවැත්වීම නතරවන දිනයට පෙරාතුව වූ දිනයෙහි ධුරය දරමින් සිටින තැනැත්තා හෝ තැනැත්තන් විසින් එකී දිනයට පෙර සමිතියේ අතුරු ව්‍යවස්ථා අනුව අලුත් කාරක සභාවක් පත්කිරීමට කටයුතු පිළියෙල කිරීම ඔහුගේ හෝ ඔවුන්ගේ යුතුකම විය යුතුය.</p> <p>(10) 46 වන වගන්තිය යටතේ වූ විභාගයක් හෝ 47 වන වගන්තිය යටතේ වූ පරීක්ෂණයක් නැතහොත් විමර්ශනයක් නිම කිරීමට පෙර කාරක සභාවට විරුද්ධව මූලික පරීක්ෂණයකින් වෝදනාවක් තහවුරු වී ඇතැයි රෙජිස්ට්‍රාර්වරයාගේ මතය වේ නම් ඒ කාරක සභාව මාස හයක කාලසීමාවක් සඳහා අත්හිටුවීමටද , සමිතියේ වැඩ කටයුතු කළමනාකරණය කිරීම සහ පරිපාලනය කිරීම පිණිස අන්තර් කාලීන මණ්ඩලයක් පත් කිරීමට ද ඔහුට බලය තිබිය යුතුය. ඒ කාරක සභාව අත්හිටුවනු ලැබූ දින සිට මාස හයක කාල සීමාවක් ඇතුළත ඒ විභාගය හෝ පරීක්ෂණය හෝ විමර්ශනය රෙජිස්ට්‍රාර්වරයා විසින් නිම කළ යුතු අතර , ඒ කාරක සභාව (1) වැනි උපවගන්තිය යටතේ විසුරුවා හැරීම සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගනු ලැබිය යුතුය.</p>
<p>වැටුප් ලබන නිලධාරීන්ගේ සේවය අත්හිටුවීම හෝ වැඩ තහනම් කිරීම හා වැටුප් ලබන නිලධාරීන් ඉවත් කිරීම යනාදිය.</p>	<p>48 (ආ) (1) 46 වැනි වගන්තිය යටතේ වූ විභාගයකින් හෝ 47 වැනි වගන්තිය යටතේ වූ පරීක්ෂණයකින් නැතහොත් විමර්ශනයකින් හෝ පසුව යම් ලියාපදිංචි කළ සමිතියක යම් නිලධාරියෙකු හෝ සේවා නියුක්තියෙකු තම කාර්යය නිසි ආකාරයෙන් ඉටු නොකරන බව හෝ කාර්යක්ෂම ලෙස තම කාර්යය ඉටු කිරීමට නුසුදුසු බව නැතහොත් අන්‍යාකාරයකින් නොහැකි බව රෙජිස්ට්‍රාර්වරයාගේ මතය වුවහොත් මේ ප්‍රඥප්තියෙහි හෝ පළාත් සභාවේ 1994 අංක 1 දරන සමුපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තියේ හෝ වෙනත් යම් නීතියක පටහැනිව කුමක් සඳහන් වුවද , සිය විරෝධතා දැක්වීමට එම නිලධාරියාට හෝ සේවා නියුක්තියාට අවස්ථාවක් දීමෙන් පසුව අවශ්‍ය විභාගය අවසන් වනතුරු ඔහු විසින් ලියවිල්ලකින් වූ නියෝගයක් මගින් අවස්ථාවෝචිත පරිදි ඒ නිලධාරියාගේ හෝ සේවා නියුක්තියාගේ සේවය අත්හිටුවීම හෝ වැඩ තහනම් කිරීම කළ හැකි අතර , ඒ විභාගයෙන් පසුව එම නිලධාරියා හෝ සේවා නියුක්තියා ධුරයෙන් ඉවත් කළ හැකිය.</p> <p>එසේ වුවද , මේ උප වගන්තිය යටතේ කරන ලද ඉවත් කිරීමේ නියෝගයකින් අතෘප්තියට පත් යම් සේවා නියුක්තියෙකු විසින් දින 30 ක කාලයක් ඇතුළත පළාත් සභාවේ 1994 අංක 01 දරන ප්‍රඥප්තිය යටතේ පිහිටුවන ලද සමුපකාර සේවක කොමිෂන් සභාව වෙත ඊට විරුද්ධ අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. තවද , ඒ කොමිෂන් සභාවේ තීරණය අවසානාත්මක වන්නේය.</p> <p>(2) (1) වැනි උපවගන්තිය යටතේ යම් නිලධාරියෙකු හෝ සේවා නියුක්තියෙකු ඉවත් කරනු ලැබ ඇත්නම් , ඒ ඉවත් කිරීමේ නියෝගය සමුපකාර සේවක කොමිෂන් සභාව විසින් ස්ථිර කොට ඇත්නම් නැතහොත් දින 30 ක කාලයක් ඇතුළත ඒ නියෝගයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කර නොමැත්තුවුවද , අවස්ථාවක වෙනත් නිලධාරියෙකු හෝ සේවා නියුක්තියෙකු අවස්ථාවෝචිත පරිදි තෝරා පත්කර ගැනීම හෝ පත් කිරීම සම්බන්ධයෙන් අදාළ වන විධිවිධාන අනුව කරනු ලැබිය හැකිය.</p>
<p>කාරක සභාවකට සාමාජිකයින් නම් කිරීම.</p>	<p>48 (ඇ) රජයේ අරමුදල් වලින් ක්‍රියාත්මක වන ලියාපදිංචි සමිතියක කටයුතු කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහතික කර ගැනීමේ කාර්යය සඳහා හෝ ඒ සමිතියට ආණ්ඩුවෙන් කරන ලද ආයෝජන හෝ මුදලින් නැතහොත් භාණ්ඩ වලින් දෙන ලද අත්තිකාරම් හෝ ආරක්ෂා කිරීමේ කාර්යය සඳහා ඒ ලියාපදිංචි සමිතියේ</p>

	<p>කාරක සභාවට සාමාජිකයන් වශයෙන් යම් තැනැත්තන් සංඛ්‍යාවක් නම් කිරීමට අවශ්‍ය බව හෝ අවස්ථාවෝචිත බව රෙජිස්ට්‍රාර්වරයාගේ මතය වන අවස්ථාවක , මෙම ප්‍රඥප්තියේ හෝ වෙනත් යම් නීතියක හෝ ඒ සමිතියේ අතුරු ව්‍යවස්ථාවල හෝ කුමක් සඳහන්ව තිබුණද , ඔහු විසින් ඔහුගේ මතය අනුව අවශ්‍ය හෝ අවස්ථාවෝචිත පරිදි ඒ ලියාපදිංචි සමිතියේ කාරක සභාවේ සාමාජිකයින් වශයෙන් යම් තැනැත්තන් සංඛ්‍යාවක් නම් කළ හැකිය. තවද එම නම් කළ තැනැත්තන් අතුරින් ඒ සමිතියේ සභාපති හා උප සභාපති තනතුරු සඳහා තැනැත්තන්ද නම් කළ හැකිය.</p> <p>එසේ වුවද , එසේ නම් කරන සාමාජික සංඛ්‍යාව ඒ කාරක සභාවේ මුළු සාමාජික සංඛ්‍යාවෙන් හරි අඩකට වඩා අඩු විය යුතුය.</p>
	<p style="text-align: center;">IX වන පරිච්ඡේදය</p> <p style="text-align: center;">ලියාපදිංචි කළ සමිතියක් විසුරුවා හැරීම</p>
<p>විසුරුවා හැරීම.</p>	<p>49. (1) 46 වැනි වගන්තිය යටතේ වූ විභාගයකින් පසු හෝ 47 වන වගන්තිය යටතේ වූ පරීක්ෂණයකින් නැතහොත් විමර්ශනයකින් පසු ලියාපදිංචි කළ සමිතියක සාමාජිකයන්ගෙන් හතරෙන් තුන් කොටසක් විසින් එය විසුරුවා හැරීම සඳහා කරනු ලබන ඉල්ලීමක් ලැබීමෙන් පසු තම විරෝධතා ඉදිරිපත් කිරීමට සමිතියට සහ ඒ සමිතියේ නායකිමියන්ට අවස්ථාවක් ලබාදීමෙන් පසු , ඒ සමිතිය විසුරුවා හැරිය යුතු යැයි රෙජිස්ට්‍රාර්වරයා අදහස් කරයි නම් , ඔහු විසින් තම අත්සන යටතේ වූ නියෝගයක් මගින් , ඒ සමිතියේ ලියාපදිංචිය අවලංගු කරනු ලැබිය හැකිය.</p> <p>(2) ලියාපදිංචි කළ සමිතියක යම් සාමාජිකයෙකු විසින් හෝ යම් නායකිමියෙකු විසින් (1) වැනි උප වගන්තිය යටතේ වූ නියෝගයක දිනයේ සිට මාස දෙකක් ඇතුළත ඒ නියෝගයට විරුද්ධව පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයා වෙත ආයාචනා කළ හැකිය.</p> <p>(3) සමිතියක ලියාපදිංචිය අවලංගු කරමින් නියෝගයක් නිකුත් කිරීමේ දින සිට මාස දෙකක් ඇතුළත කිසිම ආයාචනයක් ඉදිපත් කරනු නොලැබූ අවස්ථාවක ඒ නියෝගය ඒ කාලය ගතවූ විට ක්‍රියාත්මක විය යුතුය. මාස දෙකක් ඇතුළත ආයාචනයක් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවක නියෝගය ස්ථිර කරනු ලබන තෙක් ඒ නියෝගය බල නොපැවැත්විය යුතුය.</p> <p>(4) සමිතියක ලියාපදිංචිය රෙජිස්ට්‍රාර් විසින් (1) වැනි උප වගන්තිය යටතේ අවලංගු කරනු ලබන අවස්ථාවක , සමිතියේ ලියාපදිංචිය අවලංගු කිරීමේ නියෝගය ක්‍රියාත්මක වන තෙක් හෝ ආයාචනයකදී පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයා විසින් ඒ නියෝගය අවලංගු කරනු ලබන තෙක් සමිතියේ පොත් , ලේඛන හා වෙනත් දේපළ භාරව සිටීමට හා ඒ සමිතියේ කටයුතු පාලනය කිරීම සඳහා එක් තැනැත්තෙකු හෝ තැනැත්තන් වැඩි ගණනක් රෙජිස්ට්‍රාර් විසින් පත්කළ හැකිය.</p> <p>ඒ තැනැත්තා හෝ තැනැත්තන් පත්කරනු ලැබූ විට සමිතියේ කාරක සභාව විසින් හෝ සමිතියේ පොත් , ලේඛන හා වෙනත් දේපළ භාරව සිටින වෙනයම් තැනැත්තෙකු විසින් ඒ පොත් , ලේඛන හෝ දේපළ පළමු සඳහන් තැනැත්තා හෝ තැනැත්තන් වෙත භාරදිය යුතු අතර , ලියාපදිංචිය අවලංගු කිරීමේ නියෝගය ක්‍රියාත්මක වන තුරු හෝ පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයා විසින් ආයාචනයකදී ඒ නියෝග අවලංගු කරනු ලබන තෙක් ඒ කාරක සභාව අක්‍රිය විය යුතුය.</p>
<p>සමිතියක ලියාපදිංචිය අවලංගු කිරීම.</p>	<p>50. යම් ලියාපදිංචි කළ සමිතියක ලියාපදිංචිය -</p> <p>(අ) සමිතිය යටත් පිරිසෙයින් සාමාජිකයින් විසිදෙනෙකුගෙන්වත් සමන්විත විය යුතු බව ඒ සමිතිය ලියාපදිංචි කිරීමේ කොන්දේසියක් වන අවස්ථාවක ඒ සමිතියේ සාමාජික සංඛ්‍යාව විස්සකට අඩුවී ඇත්නම් හෝ ,</p>

	<p>(අ) සමිතිය ලියාපදිංචි කළ දින සිට අවුරුදු එකක කාල පරිච්ඡේදයක් තුළ ඒ ලියාපදිංචි කළ සමිතිය වැඩ ආරම්භ කොට නැත්නම් මේ හෝ මේ වගන්තිය යටතේ අවලංගු කිරීමේ නියෝගය පැනවීමේ දිනයට පෙර අවුරුදු දෙකක කාල පරිච්ඡේදයක් තුළ අක්‍රියව තිබුණේ නම් හෝ ,</p> <p>(ඈ) ඒ සමිතිය ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය අවම සාමාජික සංඛ්‍යාව පිළිබඳව වූ කොන්දේසියේ සඳහන් අවම ගණනට වඩා සාමාජික සංඛ්‍යාව අඩුවී ඇත්නම් හෝ ,</p> <p>රෙජිස්ට්‍රාර් විසින් ලියවිල්ලකින් වූ නියෝගයක් මගින් අවලංගු කල හැකිය.</p>
<p>ලියාපදිංචි අවලංගු කිරීමේ බලපෑම.</p>	<p>51. ලියාපදිංචි කළ සමිතියක ලියාපදිංචිය 49 වන වගන්තිය හෝ 50 වැනි වගන්තිය යටතේ වූ නියෝගයකින් අවලංගු කරනු ලැබූ අවස්ථාවක මෙහි මින්මතු වී සුරැවලා හැරීමේ දිනය වශයෙන් සඳහන් කෙරෙන ඒ නියෝගය ක්‍රියාත්මක වන දින සිට ඒ සමිතිය සංස්ථාවක් ලෙස පැවතීම නතරවිය යුතුය.</p> <p>එසේ වුවද , මේ ප්‍රඥප්තියේ හෝ යම් ප්‍රඥප්තියක් යටතේ සමිතිය වෙත පැවරුණු යම් වරප්‍රසාද රෙජිස්ට්‍රාර් විසින් සමිතිය සඳහා පත්කරනු ලැබූ යම් ඇවරකරුවෙකු හෝ ඇවරකරුවන් වෙත පවරනු ලැබූ ලෙස සැලකිය යුතුය.</p>
<p>සමිතියක ලියාපදිංචිය අවලංගු කිරීමෙන් පසු ඇවර කිරීම.</p>	<p>52. 49 වන වගන්තිය හෝ 50 වැනි වගන්තිය යටතේ සමිතියක ලියාපදිංචිය අවලංගු කරනු ලැබූ අවස්ථාවක ඒ සමිතියේ ඇවරකරු හෝ ඇවරකරුවන් වශයෙන් එක් තැනැත්තෙකු හෝ තැනැත්තන් වැඩි ගණනක් රෙජිස්ට්‍රාර් විසින් පත්කළ හැකිය.</p> <p>අවස්ථාවෝචිත පරිදි 49 වැනි වගන්තිය යටතේ අවලංගු කිරීමේ නියෝග ක්‍රියාත්මක වන දිනයේ සමිතියේ සියලුම දේපල ඇවරකරු හෝ ඇවරකරුවන් වෙත පවරනු ලැබිය යුතුය.</p>
<p>ඇවරකරුගේ බලතල.</p>	<p>53. (1) 52 වැනි වගන්තිය යටතේ පත් කරන ලද ඇවරකරුට රෙජිස්ට්‍රාර්ගේ මග පෙන්වීම හා පාලනයට හා 54 වැනි වගන්තිය යටතේ වූ නියෝගයන් මගින් රෙජිස්ට්‍රාර් විසින් නියමකරනු ලබන යම් සීමාකිරීම් වලට යටත්ව , පහත සඳහන් කටයුතු කිරීමේ බලය තිබිය යුතුය.</p> <p>(අ) සමිතියේ වත්කම්වලට සමිතියේ සාමාජිකයන් හා නිටපු සාමාජිකයින් විසින් ගෙවිය යුතු හෝ සමිතියේ මියගිය සාමාජිකයන්ගේ බුදුල්වලින් ලැබිය යුතු දයක මුදල් කලින් කල නියවය කිරීම :</p> <p>(ආ) නිමකම් කියාපෑම සමිතියේ පොත්වල එතෙක් සටහන්වී නැති ණයනිමියන් විසින් සිය නිමකම් කියාපෑම් ඇතුළත් කරවා ගැනීම සඳහා ඒවා ඉදිරිපත් කළ යුත්තේ හෝ ඒ නිමකම් කියාපෑම ඔවුන් විසින් තහවුරු කරනු ලැබීමට පෙර කෙරෙන වත්කම් බෙදදීමෙන් ඒ ණයනිමියන් අත්හරිනු ලැබිය යුත්තේ යම් දිනයකට පෙර ද ඒ දිනය ප්‍රකාශනයකින් හෝ දැන්වීමකින් නියම කිරීම :</p> <p>(ඇ) ණයනිමියන් අතර උද්ගතවන ප්‍රමුඛත්වය පිළිබඳව යම් ප්‍රශ්නයක් මෙම ප්‍රඥප්තියේ විධිවිධානවලට අනුකූලව තීරණය කිරීම:</p> <p>(ඈ) 58 වැනි වගන්තියෙහි සඳහන් යම් විස්තරයක් යම් ආරවුලක් (සමිතිය සම්බන්ධයෙන් එහිවූ සඳහන් කිරීම් ඇවරකරු සම්බන්ධයෙන් වූ සඳහන් කිරීම් ලෙස තේරුම් ගෙන) ඒ වගන්තිය යටතේ බේරුම් කිරීම සඳහා යොමු කිරීම හා සමිතිය වෙනුවෙන් තමාගේ නමින් හෝ ධුරයෙන් සිවිල් නඩු හා වෙනත් නීති පැවරීම හා නීති කෘතෘවලදී ප්‍රතිවාද ඉදිපත් කිරීම :</p> <p>(ඉ) ඇවර කිරීමේ ගාස්තු කවර පුද්ගලයන් විසින් හා කවර ප්‍රමාණවලින් දැරිය යුතු ද යන්න තීරණය කිරීම :</p>

	<p>(ඊ) සමිතිය ගණන් බේරා වසා දැමීමේදී අවශ්‍ය වියහැකි වත්කම් එකතු කොට බෙදදීම සම්බන්ධයෙන් විධාන කිරීම :</p> <p>(උ) රෙජිස්ට්‍රාර්ගේ අනුමැතිය කලින් ලැබ ඇතිතේ නම් සමිතිය විසින් හෝ සමිතියට විරුද්ධව ඉදිරිපත් කරනු ලැබූ හිමිකම් කියාපෑම් සමථයකට පත්කිරීම :</p> <p>(ඌ) ඇවර කිරීමේ නිසි ලෙස පැවැත්වීම සඳහා අවශ්‍ය විය හැකි සාමාජිකයන්ගේ මහා සභා රැස්වීම කැඳවීම :</p> <p>(එ) සමිතියේ පොත් , ලේඛන හා වත්කම් තම සන්තකයට ගැනීම :</p> <p>(ඒ) සමිතියේ දේපළ විකිණීම හා ඇවර කිරීම සම්බන්ධයෙන් රැස්කරන ලද සියලු මුදල් රෙජිස්ට්‍රාර්වරයා විසින් විධාන කරනු ලබන යම් ආකාරයකින් තැන්පත් කිරීම :</p> <p>(ඔ) වැඩදැයි ලෙස ගණන් බේරා වසා දැමීම සඳහා අවශ්‍ය විය හැකි තාක් දුරට සමිතියේ කටයුතු පවත්වාගෙන යාම, එසේ වුවද ණයදෙන සමිතියක ඇවරකරුට යම් ණය මුදලක් නිකුත් කිරීම සඳහා මෙහි අඩංගු කිසිවකින් හිමිකම් නොලැබිය යුතුය. තවද ,</p> <p>(ඔ) රෙජිස්ට්‍රාර් විසින් වත්කම් බෙදීමේ යෝජනා ක්‍රමයක් අනුමත කරනු ලැබූ විට සමිතියේ වත්කම් පහසු ආකාරයකින් බෙදාදීම සඳහා කටයුතු පිළියෙල කිරීම.</p> <p>(2) 49 වැනි වගන්තිය හෝ 50 වැනි වගන්තිය යටතේ ලියාපදිංචිය අවලංගු කරනු ලැබූ සමිතියක යම් සාමාජිකයකු හෝ කලින් සිටි සාමාජිකයෙකු විසින් යම් ණයක් ගෙවීමට ඇති හා ඒ තැනැත්තා ඒ අවලංගු කිරීමේ දිනයෙන් පසු මේ ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කළ අන් කිසි සමිතියක සාමාජිකයෙකු වන අවස්ථාවක 52 වැනි වගන්තිය යටතේ පත් කරන ලද පළමු සඳහන් සමිතියේ ඇවරකරුට රෙජිස්ට්‍රාර්ගේ මහපෙත්වීම් හා පාලනයට සහ 54 වැනි වගන්තිය යටතේ වූ නියෝගයක් මඟින් රෙජිස්ට්‍රාර් විසින් නියමකරනු ලබන වෙනයම් සීමා කිරීම් වලටද යටත්ව ඒ තැනැත්තාට ඒ අන් සමිතියේ අයවිය යුතු මුදලෙන් ඒ ණයට වැඩි නොවන මුදලක් ඒ සාමාජිකයාගෙන් ඒ අන් සමිතියට අයවිය යුතු ණයක් වුවාක් මෙන් අය කොට ඒ මුදල ඇවරකරු වෙත යවන ලෙස ඒ අන් සමිතියට නියම කිරීමේ බලය තිබිය යුතුය.</p> <p>(3) මේ ප්‍රඥප්තිය යටතේ පත්කරන ලද යම් ඇවරකරුවෙකුට ඒ වෙනුවෙන් සාදනු ලැබිය හැකි රීතිවලට යටත්ව මේ වගන්තියේ කාර්යයන් කරගෙන යාම පිණිස යම් බලතල අවශ්‍ය වන ප්‍රමාණයට දිසා අධිකරණයක් සම්බන්ධයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ විධිවිධාන සලස්වා ඇති මාර්ගයෙන්ම හා (අවශ්‍ය විය හැකි පමණින්) ඒ ආකාරයටම පාර්ශවකරුවන් හා සාක්ෂිකරුවන් කැඳවීමට හා පැමිණා සිටීමට ඔවුන්ට බල කිරීමටත් , ලේඛන ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට බලකිරීමටත් , බලය තිබිය යුතුය.</p>
<p>ඇවරකිරීම පාලනය කිරීමට රෙජිස්ට්‍රාර් සතු බලතල.</p>	<p>54. (1) ඇවරකරු රෙජිස්ට්‍රාර්ගේ පාලනයට හා විධානයට යටත්ව සිය බලතල ක්‍රියාවේ යෙදවිය යුතු අතර -</p> <p>(අ) ඇවරකරුවෙකු විසින් කරනු ලබන යම් නියෝගයකින් පරිච්ඡින්න කොට හෝ වෙනස් කොට අවශ්‍ය කවර හෝ අලුත් නියෝගයක් කිරීම ද :</p> <p>(ආ) ඇවරකරුවෙකු ධුරයෙන් ඉවත් කිරීම ද :</p> <p>(ඇ) සමිතියේ සියලුම පොත් , ලේඛන හා වත්කම් ඉදිරිපත් කරන ලෙස නියම කිරීම ද :</p>

	<p>(අ) 53 වන වගන්තිය යටතේ වූ ඇවරකරුගේ බලතල ලියවිල්ලකින් වූ නියෝගයකින් සීමා කිරීමද ;</p> <p>(ඉ) ගණන් ඉදිරිපත් කරන ලෙස ඇවරකරුට තම අභිමතය පරිදි නියම කිරීමද ;</p> <p>(ඊ) ඇවරකරුගේ ගණන් විගණනය කරවා ගැනීම හා සමිතියේ වත්කම් බෙදදීමට බලය පැවරීමද ;</p> <p>(උ) ඇවරකරුට පාරිශ්‍රමික ගෙවීමට නියෝග කිරීම : හෝ</p> <p>(ඌ) ඇවරකරු හා තෘතීය පාර්ශවකරුවකු හා අතර පවතින වූ (53 (1)(අ) වැනි වගන්තිය යටතේ බේරුම් කිරීමට යොමු කළ හැකි ආරවුලක් නොවන) යම් ආරවුලක් ඒ පිළිබඳව බේරුම්කරු දෙන තීරණයෙන් බැඳී සිටීමට ඒ පාර්ශවකරු ලියවිල්ලකින් කැමැත්ත ප්‍රකාශ කරතහොත් බේරුම් කිරීම සඳහා යොමු කිරීමද ,</p> <p>රෙජිස්ට්‍රාර් විසින් කළ හැකිය.</p> <p>(2) “සමුපකාර අරමුදල ” යනුවෙන් හැඳින්වෙන අරමුදලක් පිහිටුවනු ලැබිය යුතු අතර , ඇවරකරු විසින් රැස්කරනු ලබන සියලු මුදල් ඒ අරමුදලට බැර කළ යුතුය. තවද , ඒ අරමුදල රීතිවලට අනුකූලව රෙජිස්ට්‍රාර්වරයා විසින් ක්‍රියාත්මක කළ යුතුය.</p>
<p>නියෝග ක්‍රියාත්මක කිරීම.</p>	<p>55. (1) 54 වැනි වගන්තිය යටතේ තමා වෙත යොමු කරනු ලැබූ යම් කරුණක් සම්බන්ධයෙන් වූ බේරුම්කරුගේ තීරණයෙන් පාර්ශවකරුවන් බැඳී සිටිය යුතු අතර , ඒ වගන්තිය යටතේ රෙජිස්ට්‍රාර් විසින් කරනු ලැබූ නියෝගයකින් ක්‍රියාත්මක කරන ආකාරයට ඒ තීරණය ක්‍රියාත්මක කළ හැකි විය යුතුය.</p> <p>(2) බේරුම්කරුවෙකු විසින් හෝ රෙජිස්ට්‍රාර් විසින් 53 වැනි වගන්තිය හෝ 54 වැනි වගන්තිය යටතේ කරනු ලැබූ නියෝගයක් කිසිම සිවිල් අධිකරණයකදී ප්‍රශ්න නොකළ යුතු අතර , ඒ සමිතියේ ලියාපදිංචි කරන ලද කාර්යාලය පිහිටි ස්ථානය සම්බන්ධයෙන් අධිකරණ බලය ඇති යම් සිවිල් අධිකරණයක් විසින් ඒ අධිකරණයේ තීන්දු ප්‍රකාශයක් ක්‍රියාත්මක කරන ආකාරයෙන් ඒ නියෝගය ක්‍රියාත්මක කළ යුතුය.</p> <p>එසේ වුවද , ලියාපදිංචිය අවලංගු කරනු ලැබූ සමිතියක ණයනිමියකු වන යම් බැංකුවකට , යම් ඇවරකරුවෙකු හෝ රෙජිස්ට්‍රාර් විසින් 53 වැනි වගන්තිය හෝ 54 වැනි වගන්තිය යටතේ කරන ලද නියෝගයකට විරුද්ධව ඒ ඇවරකරුගේ හෝ රෙජිස්ට්‍රාර්ගේ නියෝගයේ දිනයේ සිට මාස දෙකක් ඇතුළත බස්නාහිර පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයා වෙත ආයාචනා කිරීමට හිමිකම් තිබිය යුතුය.</p> <p>(3) 53 වැනි වගන්තිය හෝ 54 වැනි වගන්තිය යටතේ ඇවරකරුවෙකු විසින් හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් නියෝගයක් කිරීමෙන් පසු මාස දෙකක් ඇතුළත පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයා වෙත කිසිම ආයාචනයක් ඉදිරිපත් කරනු නොලැබූ අවස්ථාවක ඒ ඇවරකරුගේ හෝ රෙජිස්ට්‍රාර්ගේ එම නියෝගය එම කාලපරිච්ඡේදය ගතවීමෙන් පසු බලපැවැත්විය යුතුය. මාස දෙකක් ඇතුළත පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයා වෙත ආයාචනයක් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවක අමාත්‍යවරයා විසින් ස්ථිර කරනු ලබන තෙක් ඇවරකරුගේ හෝ රෙජිස්ට්‍රාර්ගේ නියෝගය බලනොපැවැත්විය යුතුය.</p>
<p>සිවිල් අධිකරණයක අධිකරණ බලය සීමා කිරීම.</p>	<p>56. මෙහි පෙරාතුව ප්‍රකාශිතවම විධිවිධාන සැලසුණු ප්‍රමාණයට හැර මේ ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කළ සමිතියක් විසුරුවා හැරීමට අදාළ යම් කරුණක් සම්බන්ධයෙන් කිසිම සිවිල් අධිකරණයකට කිසිම අධිකරණ බලයක් නොතිබිය යුතුය.</p>

ඇවර කිරීම අවසන් කිරීම.

57. (1) ලියාපදිංචි අවලංගු කරන ලද සමිතියක් ඇවර කිරීමේදී සංචිත අරමුදල ඇතුළු අරමුදල් 39(2) වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව ප්‍රථමකොට ඇවර කිරීමේ ගාස්තුව සඳහාද , ඊළඟට ආණ්ඩුවේ ණය , ආණ්ඩුව ඇපවූ ණය හා පළාත් සභාවේ ණය හා පළාත් සභාව ඇප වූ ණය ආපසු ගෙවීම් සඳහා ද , ඉක්බිතිව සමිතියේ වෙනත් වගකීම් ඉටුකිරීම පිණිසද , ඉක්බිතිව කොටස් ප්‍රාග්ධන ගෙවීම පිණිසද , ඉතික්බිතිව සමිතියේ අතුරු ව්‍යවස්ථාවලින් අවසර ලැබෙන්නේ නම් , ලාභ බෙදනු නොලැබූ යම් කාලපරිච්ඡේදයක් සඳහා අවුරුද්දකට සියයට හයකට නොවැඩි ප්‍රමාණයකින් ලාභාංශයක් ගෙවීම සඳහාද , ලාභ පිළිබඳව සුදස්සක් කරනු නොලැබූ යම් කාල පරිච්ඡේදයක් වෙනුවෙන් , ඒ කාලපරිච්ඡේදය විසුරුවා හැරීමේ දිනයට පෙරාතුවම වූ අවස්ථාවක සාමාජිකයන්ට ප්‍රතිදනයක් ගෙවීම සඳහාද යෙදවිය යුතුය.

(2) සමිතියක ඇවර කිරීම අවසන් කරනු ලැබූ හා ඒ සමිතියේ යම් ණය කිමියකු විසින් , වත්කම් බෙදදීමේ යෝජනා ක්‍රමය යටතේ තමාට අයවිය යුතු දේ සම්බන්ධයෙන් කිමිකම් කියාපෑමක් ඉදිරිපත් කරනු නොලැබූ හෝ ඒ දෙය ඔහුට නොලැබූ විට ඇවර කිරීම අවසන් කිරීමේ දැන්වීම ගැසට් පත්‍රයේ පළකළ යුතුය. තවද ඒ සමිතියේ අරමුදල් සම්බන්ධයෙන් වූ යම් කිමිකම් කියාපෑමක් පිලිබඳව කිසිම නඩුවක් එය ඒ දැන්වීම ගැසට් පත්‍රයේ පළකිරීමේ දින සිට මාස තුනක් ඇතුළත ආරම්භ වන්නේ නම් මිස පවත්වාගෙන නොයා යුතුය.

(3) (1) වැනි උප වගන්තියෙහි නියමිතව සඳහන් කාර්යයන් සඳහා සහ (2) වැනි උප වගන්තිය යටතේ නඩුවක් පවරනු ලැබූ යම් කිමිකම් කියාපෑම ගෙවීම සඳහා මුදල් යෙදීමෙන් පසු ඉතිරි වන යම් අතිරික්තයක් ඒ සමිතිය විසුරුවා හැරීමේ දිනයෙහි එහි නිලධාරියන්ට සිටි තැනැත්තන් විසින් රෙජිස්ට්‍රාර්ගේ අනුමැතියට යටත්ව තෝරාගත හැකි යම් ප්‍රාදේශීය හෝ මහජනෝපාකාර අරමුණක් සඳහා යෙදිය හැකිය.

සමිතිය ඇවර කිරීමේ දිනයෙන් පසු මාස තුනක් ඇතුළත රෙජිස්ට්‍රාර් විසින් අනුමත කරනු ලැබූ ඉහත කී අරමුණක් තෝරා ගැනීම ඒ තැනැත්තන් පැහැර හැරියහොත් රෙජිස්ට්‍රාර් විසින් අතිරික්තය බැංකුවක හෝ ලියාපදිංචි කළ සමිතියක තැන්පත් කල යුතුය.

එසේ තැන්පත් කළ අතිරික්තය මේ ප්‍රභූජනියේ කාර්යයන් සඳහා පිහිටුවනු ලැබිය හැකි අතිරික්ත අරමුදලකට ගෙවනු ලැබිය හැකිය. ඊහි වලින් විධිවිධාන සලස්වනු ලැබිය හැකි යම් කාර්යයන් සඳහා එසේ විධිවිධාන සලස්වනු ලැබිය හැකි ආකාරයකින් ඒ අතිරික්ත අරමුදලින් මුදල් වියදම් කිරීම රෙජිස්ට්‍රාර්ගේ අනුමතය පරිදි කළ හැකිය.

එසේ වුවද අතිරික්තයට එකතු වන යම් පොලියක් සමුපකාර අරමුදලට ගෙවනු ලැබිය හැකිය.

X වැනි පරිච්ඡේදය
ආරවුල්

ආරවුල් සමචයකට පත්කිරීම.

58. (1) ලියාපදිංචි කළ සමිතියක ව්‍යාපාරයකට සම්බන්ධ යම් ආරවුලක් -

(අ) සාමාජිකයන් , නිටපු සාමාජිකයන් සහ සාමාජිකයන් , නිටපු සාමාජිකයන් , මිය ගිය සාමාජිකයන් මගින් කිමිකම් කියාපාන තැනැත්තන් අතර හෝ සමිතියේ අතිත හෝ වර්තමාන නිලධාරීන් හෝ සේවකයින් අතර , හෝ මියගිය නිලධාරීන්ගේ හෝ සේවකයන්ගේ උරුමකරුවන්ගේ හෝ නිත්‍යානුකූල නියෝජිතයන් අතර : හෝ

(ආ) සාමාජිකයකු , නිටපු සාමාජිකයකු හෝ සාමාජිකයකු , නිටපු සාමාජිකයකු හෝ මිය ගිය සාමාජිකයකු මගින් කිමිකම් කියාපාන තැනැත්තෙකු හා සමිතිය , එහි කාරක සභාව හෝ එහි අතිත හෝ වර්තමාන යම්

නිලධාරියකු හෝ සේවකයකු හෝ මියගිය යම් නිලධාරියෙකු හෝ සේවකයකුගේ යම් උරුමකරුවෙකු හෝ නීත්‍යානුකූල නියෝජිතයෙකු අතර : හෝ

(ඇ) සමිතිය හෝ කාරක සභාව හා සමිතියේ අතීත හෝ වර්තමාන යම් නිලධාරියෙකු හෝ සේවකයකු යම් මියගිය නිලධාරියකුගේ හෝ සේවකයෙකුගේ යම් උරුමකරුවෙකු හෝ නීත්‍යානුකූල නියෝජිතයෙකු අතර : හෝ

(ඈ) සමිතියේ හෝ එහි කාරක සභාව : සහ

(i) ව්‍යාපාරය හෝ ඉන් කොටසක් ඒ සමිතියට පවරනු ලැබූ වෙනයම් සමිතියක සාමාජිකයෙකුට හෝ නිලධාරියෙකුට හෝ සේවකයකුට සිටි යම් තැනැත්තෙකු

(ii) (1) අනු ජේදයෙහි සඳහන් සමිතියේ සාමාජිකයෙකු හෝ හිටපු සාමාජිකයෙකු හෝ මියගිය සාමාජිකයෙකු මගින් නිමිකම් කියාපාන යම් තැනැත්තෙකු :

(iii) (1) අනු ජේදයෙහි සඳහන් සමිතියේ යම් නිලධාරියෙකුගේ හෝ සේවකයකුගේ උරුමකරුවෙකු හෝ නීත්‍යානුකූල නියෝජිතයෙකු වන යම් තැනැත්තෙකු අතර : හෝ

(ඉ) සමිතිය හා ලියාපදිංචි කළ අන් කිසි සමිතියක් අතර ,

උද්ගතවන්නේ නම් , තීරණය සඳහා ඒ ආරවුල රෙජිස්ට්‍රාර් වෙත යොමු කරනු ලැබිය යුතුය.

අතීත හෝ වර්තමාන සාමාජිකයකුගෙන් , නිලධාරියකුගෙන් හෝ සේවකයෙකුගෙන් හෝ මියගිය සාමාජිකයෙකුගේ , නිලධාරියෙකුගේ හෝ සේවකයෙකුගේ යම් නම් කළ තැනැත්තෙකුගෙන් , උරුමකරුවෙකුගෙන් හෝ නීත්‍යානුකූල නියෝජිතයෙකුගෙන් ,

ලියාපදිංචි සමිතියකට අයවිය යුතු යම් ණයක් , ඉල්ලීමක් හෝ අලාභයක් සඳහා ඒ සමිතිය විසින් ඉදිරිපත් කරනු ලැබූ නිමිකම් පෑමක් , හෝ

ලියාපදිංචි සමිතියකින් , එහි අතීත හෝ වර්තමාන නිලධාරියකුගෙන් , සේවකයෙකුගෙන් හෝ සාමාජිකයෙකුගෙන් : සාමාජිකයෙකුට , හෝ ලියාපදිංචි කළ සමිතියකින් , එහි මියගිය සාමාජිකයෙකුගේ , නිලධාරියෙකුගේ හෝ සේවකයෙකුගේ යම් නම් කළ තැනැත්තෙකුට , උරුමකරුවෙකුට හෝ නීත්‍යානුකූල නියෝජිතයෙකුට හෝ

අයවිය යුතු යම් ණයක් , ඉල්ලීමක් හෝ අලාභයක් සඳහා ඉදිරිපත් කරනු ලැබූ නිමිකම් පෑමක් , ඒ ණය හෝ අලාභය පිළිගත යුතු වුවද , නොවුවද මේ උපවගන්තියේ අර්ථානුකූලව සමිතියේ ව්‍යාපාරයකට අදාළ ආරවුලක් ලෙස සලකනු ලැබිය යුතුය.

(2) රෙජිස්ට්‍රාර් විසින් (1) වැනි උප වගන්තිය යටතේ යොමු කිරීමක් ලැබීමෙන් පසු -

(අ) තමා විසින්ම ඒ ආරවුල් සම්බන්ධයෙන් තීරණය කළ හැකිය : නැතහොත්

(ආ) ඒ පිළිබඳව සුදුස්සක් කිරීම සඳහා බේරුම්කරුවෙකු හෝ බේරුම්කරුවන් වෙත යොමු කළ හැකිය.

	<p>(3) බේරුම්කරුවෙකුගේ හෝ බේරුම්කරුවන්ගේ තිත්දුවෙන් අතෘප්තියට පත් යම් පාර්ශවකරුවන් විසින් , එකී තිත්දුවට විරුද්ධව රෙජිස්ට්‍රාර්වරයා වෙත ආයාචනයක් කළ හැකිය. එවැනි ආයාචනයක් ඊට හේතුද සමග ලිඛිතව එකී තිත්දුව දෙන ලද දින සිට (සති අන්ත හා ප්‍රසිද්ධ නිවාඩු දිනයන් හැර) දින 60 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය. තවද , තිත්දුව දෙන ලද්දේ යම් පාර්ශවකරු විරුද්ධවද , ඒ පාර්ශවකරු විසින් ආයාචනයක් කරන කල රු. 50/- ක් ද ඒ තිත්දු කරන ලද මුදලෙන් 10% ක් ද යන දෙකෙන් වැඩි ප්‍රමාණය එකී ආයාචනය සඳහා තැන්පත් මුදලක් වශයෙන් ඒ ආයාචනය සමග ඉදිරිපත් කළ යුතුය. ආයාචනය කරන්නේ යම් මුදලක් ඉල්ලා සිටින පාර්ශවකරුවෙකු විසින් නම් රු. 50/- ක් ද ඒ ඉල්ලා සිටින මුදලෙන් 10% ක් ද යන ප්‍රමාණ දෙකෙන් වැඩි ප්‍රමාණය එකී ආයාචනය සඳහා තැන්පත් මුදලක් වශයෙන් ඒ ආයාචනය සමග ඉදිරිපත් කළ යුතුය.</p> <p>එසේ වුවද, ඉහත කී ආයාචනා තැන්පත් මුදල රු. 10,000/- ක් ඉක්ම වන්නේ නම් , තැන්පත් කළ යුතු ආයාචනා තැන්පතේ උපරිම වටිනාකම රු. 10,000/- කට සීමා විය යුතු අතර , එම ප්‍රමාණය ඉහත කී විධිවිධාන අනුව නියමිත ආයාචනා තැන්පත් ලෙස පිළිගත යුතුය.</p> <p>(4) (3) වැනි උපවගන්තිය යටතේ රෙජිස්ට්‍රාර් වෙත යම් ආයාචනයක් ඉදිරිපත් කරනු ලැබූ කිසියම් පාර්ශවකරුවෙකුට , ඒ පාර්ශවකරු විසින්ම හෝ යම් නියෝජිතයෙකු මාර්ගයෙන් රෙජිස්ට්‍රාර් ඉදිරියෙහි පෙනී සිටි ඒ ආයාචනය සම්බන්ධයෙන් කරුණු කියා සිටීමට හිමිකම් නොතිබිය යුතුය.</p> <p>(5) (2) වැනි උපවගන්තිය යටතේ හෝ (3) වැනි උප වගන්තිය යටතේ වූ ආයාචනයකදී රෙජිස්ට්‍රාර්ගේ තීරණය අවසානාත්මක විය යුතු අතර ඒ පිළිබඳව කිසිම සිවිල් අධිකරණයකදී ප්‍රශ්න නොකළ යුතුය.</p> <p>(6) (2) වැනි උපවගන්තිය බේරුම්කරුවෙකුගේ හෝ බේරුම්කරුවන්ගේ තිත්දු සම්බන්ධයෙන් (3) වැනි උපවගන්තිය යටතේ රෙජිස්ට්‍රාර් වෙත කිසිම ආයාචනයක් යොමු කරනු නොලබන්නේ නම් හෝ එබඳු යම් ආයාචනයක් අත්හරිනු ලබන්නේ නම් , හෝ ඉල්ලා අස්කර ගනු ලබන්නේ නම් ඒ තිත්දුව අවසානාත්මක විය යුතු අතර , ඒ පිළිබඳව කිසිම සිවිල් අධිකරණයකදී ප්‍රශ්න නොකළ යුතුය.</p> <p>(7) මේ වගන්තිය යටතේ ආරවුලක විෂය වන යම් හිමිකම් කියාපෑමක් සම්බන්ධයෙන් කාලසීමා ආඥා පනතේ විධිවිධාන අදාළ නොවිය යුතුය.</p> <p>(8) මේ වගන්තිය යටතේ රෙජිස්ට්‍රාර් වෙත යොමු කරනු ලැබූ ආරවුලක් ලියාපදිංචි කළ සම්භවයක ව්‍යාපාරයට අදාළ ආරවුලක්ද යන්න පිළිබඳව යම් ප්‍රශ්නයක් උද්ගත වුවහොත් ඒ සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර්ගේ තීරණය අවසානාත්මක විය යුතු අතර , ඒ පිළිබඳව කිසිම සිවිල් අධිකරණයකදී ප්‍රශ්න නොකළ යුතුය.</p> <p>(9) මේ වගන්තියෙහි “ සාමාජිකයා “ යන්නට ආශ්‍රිත සාමාජිකයෙක්ද ඇතුළත්වේ.</p>
<p>තීරණයක් හෝ තිත්දුවක් ක්‍රියාත්මක කිරීම.</p>	<p>59. (1) 58 වන වගන්තිය යටතේ රෙජිස්ට්‍රාර් වෙත යොමු කරනු ලැබූ ආරවුලක් හෝ ආයාචනයක් සම්බන්ධයෙන් ඔහුගේ තීරණයකින් (මේ වගන්තියේ මින් මතු එය “ තීරණයක් “ යනුවෙන් හඳුන්වනු ලැබේ.) හෝ ඒ වගන්තිය යටතේ බේරුම්කරුවෙකු වෙත යොමු කරනු ලැබූ ආරවුලක් පිළිබඳවත් , ඒ වගන්තිය යටතේ රෙජිස්ට්‍රාර් වෙත යථා පරිදි ආයාචනයක් ඉදිරිපත් කරනු නොලැබුත් , මේ වගන්තියේ මින්මතු “ තිත්දුවක් “ යනුවෙන් හඳුන්වනු ලබන තිත්දුවකින් කෙරෙන නිගමනය ඒ ආරවුලේ පාර්ශවකරුවකුගෙන් , ඒ ආරවුලේ අනෙක් පාර්ශවකරුට මුදලක් අයවිය යුතු බව වූත් , ඒ මුදල ඊට සම්බන්ධ ගාස්තු හා පොලි ඇතොත් ඒවා සමඟ නොගෙවා ඇත්තා වූත් , අවස්ථාවක රෙජිස්ට්‍රාර් විසින් , ඒ මුදල අයවිය යුත්තේ යම් පාර්ශවකරුවෙකුගෙන්ද මේ වගන්තියේ මින් මතු “ පැහැරහරින්නා “ යනුවෙන් හඳුන්වනු ලබන ඒ පාර්ශවකරු සම්බන්ධයෙන් ,</p> <p>(අ) ගාස්තු හා පොලි සමඟ ඒ මුදල පිළිබඳ විස්තර හා ඒ පැහැර</p>

හරින්නාගේ නම අඩංගු සහතිකයක් දිසාපතිවරයෙකු , සහකාර දිසාපතිවරයෙකු , පිස්කල් හෝ නියෝජ්‍ය පිස්කල් වෙත නිකුත් කිරීම : හෝ

(අ) ගාස්තුව හා පොලී ඇතොත් ඒ පොලියද සමඟ ඒ මුදල පිළිබඳ විස්තර හා පැහැර හරින්නාගේ නම අඩංගු සහතිකයක් ඒ පැහැර හරින්නා පදිංචිව සිටින හෝ පැහැර හරින්නාට අයත් යම් වංචල හෝ නිශ්චල දේපලක් පිහිටි යම් දිස්ත්‍රික්කයක අධිකරණ බලය ඇති දිසා අධිකරණයක් වෙත නිකුත් කිරීම : හෝ

(ඇ) ගාස්තුව හා පොලී ඇතොත් ඒ පොලියද සමඟ අයවිය යුතු මුදල පිළිබඳ විස්තර හා පැහැර හරින්නාගේ නම සහ අන්තිමට දැනගත් ඔහුගේ ව්‍යාපාරික හෝ පදිංචි ස්ථානය අඩංගු සහතිකයක් ඒ ස්ථානයේ පිහිටි කොට්ඨාශයෙහි අධිකරණ බලය ඇති මහේස්ත්‍රාත්වරයෙකු වෙත නිකුත් කිරීම :

කළ හැකිය.

(2) (අ) රෙජිස්ට්‍රාර් විසින් (1) වැනි උපවගන්තියේ (අ) ඡේදය යටතේ දිසාපතිවරයෙකු , සහකාර දිසාපතිවරයෙකු , පිස්කල් හෝ නියෝජ්‍ය පිස්කල් වෙත සහතිකයක් නිකුත් කරනු ලබන අවස්ථාවක පැහැර හරින්නාගේ වංචල දේපළ තහනමට ගෙන විකුණා ගාස්තු හා පොලී සමඟ ඒ මුදල අයකර ගැනීමට සැලැස්වීමට ඒ නිලධාරියාට මෙයින් බලය පවරා තියම කරනු ලැබේ.

(ආ) ඒ නිලධාරියා විසින් ඒ වෙනුවෙන් ඉතාමත්ම අවස්ථානුකූල යයි සලකනු ලබන යම් ආකාරයකින් එකී තහනමට ගැනීම ක්‍රියාත්මක කළ යුතු අතර , එසේ තහනමට , ගත් සෑම දේපළක්ම පැහැර හරින්නා විසින් ගාස්තු හා වියදම් ගෙවීමට යටත්ව දින පහක් තබා ගත යුතුය. පැහැර හරින්නා විසින් ගාස්තු හා පොලිය සහිතව අය විය යුතු ඒ මුදලද ඒ දේපළ තහනමට ගෙන තබා ගැනීමේ වියදම් හා වැය බර ද එකී දින පහක් ඇතුළත නොගෙවන්නේ නම් , අවස්ථාවෝචිත පරිදි , දිසාපති , සහකාර දිසාපති , පිස්කල් හෝ නියෝජ්‍ය පිස්කල් විසින් එකී දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබීමට සැලැස්විය යුතුය.

- (ඇ) ඒ විකිණීමෙන් ලැබෙන්නාවූ මුදල -
 - (i) පළමුකොට , ඒ දේපළ තහනමට ගැනීම , තබා ගැනීම හා විකිණීම පිළිබඳව වූ වියදම් හා ගාස්තු ගෙවීමටද
 - (ii) දෙවනුව , ගාස්තු හා පොලිය සමඟ අයවිය යුතු මුදල් පියවීමටද , යෙදිය යුතු අතර , යම් ශේෂයක් ඇතොත් තහනමට ගත් දේපළ අයිතිකරු වෙත එය ගෙවිය යුතුය.

(3) (1) වැනි උපවගන්තියේ (ආ) ඡේදය යටතේ දිසා අධිකරණයක් වෙත සහතිකයක් නිකුත් කරනු ලැබූ අවස්ථාවක එය ලැබීමෙන් පසු ඒ අධිකරණය විසින් ඒ පැහැර හරින්නා ගේ සියළුම වංචල හෝ නිශ්චල දේපළ හෝ ඉන් යමක් හෝ ඒ මුදල අයකර ගැනීම සඳහා පිස්කල් විසින් අවශ්‍ය යයි සැලකිය හැකි ඉන් යම් කොටසක් තහනමට ගෙන විකුණන ලෙස පිස්කල්ට බලය පැවරෙන හා නියම කෙරෙන දේපළ තහනම් ඇස්කිසියක් පිස්කල් වෙත නිකුත් කරන ලෙස විධාන කළ යුතුය. ඒ තහනමට ගෙන විකිණීම කෙරෙහි සහ ඊට අදාළව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 226 වන වගන්තියේ සිට 297 වන වගන්තිය දක්වා වූ වගන්තිවල විධිවිධාන අවශ්‍ය වෙනස්කිරීම් සහිතව අදාළ විය යුතුය.

	<p>(4) (1) වැනි උපවගන්තියේ (ඇ) ඡේදය යටතේ මහේස්ත්‍රාත්වරයෙකු වෙත සහතිකයක් නිකුත් කරනු ලැබූ අවස්ථාවක , මුදල් අයකර ගැනීම සඳහා පැහැර හරින්නාට විරුද්ධව වැඩිදුරටත් ක්‍රියා නොකළ යුත්තේ මන්දැයි හේතු දැක්වීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් ඒ පැහැර හරින්නා තමා ඉදිරියට කැඳවිය යුතු අතර , ප්‍රමාණවත් හේතු ඔහු විසින් නොදක්වන ලද්දේ නම් බන්ධනාගාර ගත කිරීමෙන් දුඩුවම් කළ නොහැකි වුවද දඩයකින් පමණක් දුඩුවම් කළ හැකි වරදකට ඒ පැහැර හරින්නන් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් කරන ලද දණ්ඩන නියමයකින් නියම කෙරුණු දඩයක් ලෙස ඒ මුදල සලකනු ලැබිය යුතුය. එවිට 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 291 වැනි වගන්තියේ (එහි (1) වැනි උප වගන්තියේ (අ) හා (ඇ) ඡේද හැර) විධිවිධාන අදාළ විය යුතු අතර , ඒ දණ්ඩන නියමය කරන අවස්ථාවේදී ඒ වගන්තියේ විධිවිධාන අනුව මහේස්ත්‍රාත්වරයා විසින් කළ හැකිව තිබූ යම් විධානයක් ඔහු විසින් කළ හැකිය. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 291 වන වගන්තිය අනුව නියම කරනු ලැබූ දඩය පැහැර හැරීමෙහිලා බන්ධනාගාර ගත කිරීමේ කාලයට දණ්ඩන නියමයක් කරනු ලැබූ යම් පැහැර හරින්නෙකු 59 (1) (ඇ) වගන්තියේ නියමිත සහතිකයෙහි සඳහන් යම් මුදල් ප්‍රමාණයක් ගෙවීමෙන් නිදහස් කරනු නොලැබිය යුතුය.</p> <p>(5) රෙජිස්ට්‍රාර් මේ වගන්තිය යටතේ සහතිකයක් නිකුත් කරන අවස්ථාවක ඒ පිළිබඳ නිවේදනයක් පෞද්ගලිකව භාරදීමෙන් ලියාපදිංචිකළ තැපැලෙන් හෝ විදුලි පණිවිඩ මාර්ගයෙන් යැවීමෙන් පැහැර හරින්නා වෙත නිකුත් කළ යුතුය. එහෙත් පැහැර හරින්නා ඒ නිවේදනය නොලැබීම හේතු කොට ගෙන මේ වගන්තිය යටතේ වූ නීති කෘතෘ අවලංගු නොවිය යුතුය.</p> <p>(6) මේ වගන්තිය යටතේ වූ යම් නීති කෘතෘවලදී රෙජිස්ට්‍රාර්ගේ සහතිකයෙහි වූ යම් ප්‍රකාශයක නිවැරදි භාවය සලකා බැලීමට , පරීක්ෂා කිරීමට හෝ ඒ පිළිබඳව තීරණය කිරීමට යම් දිසා අධිකරණයකට හෝ මහේස්ත්‍රාත්වරයෙකුට මේ වගන්තියේ කිසිවක් බලය නොලැබිය යුතුය. නොහොත් නියම නොවිය යුතුය.</p> <p>(7) (3) වැනි උප වගන්තිය යටතේ විකිණීමෙන් ලත් යම් මුදලක් හා (4) වැනි උප වගන්තිය යටතේ ගෙවන ලද හෝ අයකරන ලද යම් මුදලක් අවස්ථාවෝචිත පරිදි දිසා අධිකරණය හෝ මහේස්ත්‍රාත්වරයා විසින් රෙජිස්ට්‍රාර්වරයා වෙත යැවිය යුතුය. රෙජිස්ට්‍රාර් විසින් ඒ මුදල සම්බන්ධයෙන් අදාළ තීරණය හෝ තින්දුව අනුව සුසුස්සක් කළ යුතුය.</p>
<p>වෙනත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් විසින් තීරණය කළ යුතු බව.</p>	<p>60. (1) ලියාපදිංචි කළ සම්භවයක සාමාජිකත්වය සඳහා යම් තැනැත්තෙකු විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත්‍රයක් ඒ සම්භවය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අවස්ථාවක ඒ ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව ඒ තැනැත්තා විසින් රෙජිස්ට්‍රාර් වෙත ආයාචනය කළ හැකිය. ඒ ආයාචනය සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර්ගේ තීරණය අවසානාත්මක විය යුතු අතර , එය පිළිපැදීමට සම්භවය බැඳී සිටිය යුතුය.</p> <p>(2) ලියාපදිංචි කළ සම්භවයක සාමාජිකයෙකු ඒ සම්භවයේ ධුරයකට යටා පරිදි තෝරා පත්කර ගන්නා ලද්දේ ද යන්න සම්බන්ධයෙන් හෝ සාමාජිකයෙකු ඒ සම්භවයේ සාමාජිකයෙකුව හෝ නිලධරයෙකුව සිටීම නතර වූයේද යන්න සම්බන්ධයෙන් හෝ සම්භවයේ යම් මහ සභා රැස්වීමක් වලංගු ලෙස පවත්වනු ලැබුවේද යන්න සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් උද්ගතවන අවස්ථාවක ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් විසින් තීරණය කළ යුතු අතර , ඔහුගේ තීරණය අවසානාත්මක විය යුතුය.</p>
	<p style="text-align: center;">XI වැනි පරිච්ඡේදය</p> <p style="text-align: center;">රීති</p>
<p>රීති.</p>	<p>61. (1) මේ ප්‍රඥප්තියේ ප්‍රතිපත්ති හා විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ බල ගැන්වීමේ කාර්යය සඳහා අවශ්‍ය විය හැකි සියළු රීති පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයා විසින් සැදිය හැකිය.</p> <p>(2) විශේෂයෙන්ම හා (1) වැනි උප වගන්තියෙන් පැවැරුණු බලතලවල</p>

සාමාන්‍යත්වයට හානියක් නොමැතිව ඒ රීතිවලින් -

- (අ) සමිතියක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ දී අනුගමනය කළ යුතු කොන්දේසි හා ඒ ඉල්ලුම් කිරීම පිළිබඳ කාර්ය පටිපාටිය නියම කළ හැකිය :
- (ආ) සාමාජිකයන් වශයෙන් ඇතුළත්වීම සඳහා ඉල්ලුම් කරන හෝ සාමාජිකයින් වශයෙන් ඇතුළත් කරගනු ලැබූ තැනැත්තන් විසින් අනුගමනය කළ යුතු කොන්දේසි නියම කළ හැකි අතර , කලින් කල සාමාජිකයන් තෝරා පත්කර ගැනීම හා ඇතුළු කර ගැනීම හා සාමාජිකත්වයේ අයිතිවාසිකම් පාවිච්චි කිරීමට පෙර කළ යුතු ගෙවීම් හා ලබා ගත යුතු සම්බන්ධතා සඳහා විධිවිධාන සැලැස්විය හැකිය :
- (ඇ) සාමාජිකයන් ඉල්ලා අස්වීම හා නෙරපීම සඳහා ද ඉල්ලා අස්වන හෝ නෙරපනු ලබන සාමාජිකයන්ට කළ යුතු ගෙවීම් සඳහා ද හිටපු සාමාජිකයන්ගේ වගකීම් සඳහා ද විධිවිධාන සැලැස්විය හැකිය :
- (ඈ) ලියාපදිංචි කළ සමිතියක සාමාජික සංඛ්‍යාව ඒ සමිතිය විසින් සීමා කළ හැකි ප්‍රමාණය නියම කළ හැකිය :
- (ඉ) මියගිය සාමාජිකයෙකුගේ සම්බන්ධතාවයේ වටිනාකම නිශ්චය කළ යුතු ආකාරය සඳහා ද ඒ සම්බන්ධතාවයේ වටිනාකම ගෙවිය හැකි හෝ පැවරිය හැකි තැනැත්තෙකු නම් කිරීම සඳහා ද විධිවිධාන සැලැස්විය හැකිය :
- (ඊ) 11 වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව , සාමාජිකයෙක් සතුව තිබිය හැකි ලියාපදිංචි කළ සමිතියක ප්‍රාග්ධනයේ වැඩිම කොටස් ගණන හෝ පංගුව නියම කළ හැකිය :
- (උ) ණය හෝ මුදල් ණයවර සඳහා ඉල්ලුම් කරන සාමාජිකයින් විසින් කළ යුතු ගෙවීම් , අනුගමනය කළ යුතු කොන්දේසි හා ලියා අත්සන් කළ යුතු බැඳුම්කරවල , නීත්‍යානුකූල ලේඛනවල හෝ වෙනත් ලේඛනවල ආකෘති , දිය හැකි ණයවල හෝ ප්‍රදනය කළ හැකි ණයවරවල කාල සීමාව , තනි සාමාජිකයින්ට පනවනු ලැබිය හැකි උපරිම මුදල හා ඔවුන් සම්බන්ධයෙන් ඉඩදෙනු ලැබිය හැකි වැඩිම ණයවර නියම කළ හැකිය :
- (ඌ) සීමා රහිත වගකීම් වලින් යුත් සමිතියක සාමාජිකයින්ට ලාභ බෙදා දිය හැක්කේ යම් කොන්දේසි වලට යටත්ව ද ඒ කොන්දේසි හා සමිති විසින් ගෙවිය හැකි ලාභාංශ පිලිබඳව උපරිම ප්‍රමාණය නියම කළ හැකිය :
- (එ) කොටස් මගින් හෝ සෘණ පත්‍ර මගින් හෝ වෙනයම් ආකාරයකින් අරමුදල් ලබාගත හැකි ආකාරය හා තැන්පතු සම්බන්ධයෙන් ගෙවිය හැකි පොලී ප්‍රමාණය විධිමත් කළ හැකිය :
- (ඒ) සාමාජිකයන්ගේ මහා සභා රැස්වීම් සඳහා ද ඒ රැස්වීම්වල කාර්ය පටිපාටිය සඳහාද රැස්වීම්වල දී පාවිච්චි කළ යුතු බලතල සඳහා ද විධිවිධාන සැලැස්විය හැකිය :
- (ඔ) ලියාපදිංචි කළ සමිතියක සාමාජිකයකු , කළමනාකරන කාරක සභාවේ හෝ ප්‍රාදේශීය හෝ ශාඛා කාරක සභාවක සාමාජිකයෙකු ලෙස තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් වූ නුසුදුසුකම් නියම කිරීම :

(ඕ) කාරක සභාවල සාමාජිකයන් හා වෙනත් නිලධාරීන් පත්කිරීම ඔවුන්ගේ සේවය අත්හිටුවීම හා ඔවුන් ඉවත් කිරීම සඳහා ද කාරක සභා රැස්වීම්වල කාර්ය පටිපාටිය සඳහා ද කාරක සභාව හා වෙනත් නිලධාරීන් විසින් පාවිච්චි කළ යුතු බලතල හා ඉටුකළ යුතු යුතුකම් සඳහා ද විධිවිධාන සැලැස්විය හැකිය :

(ක) සමිතියක් විසින් අතුරු ව්‍යවස්ථා සැදිය හැකි හෝ සැදිය යුතු කරුණු සහ අතුරු ව්‍යවස්ථා සැදීමේ දී , වෙනස් කිරීමේ දී හා පරිවිජින්න කිරීමේදී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය ඒ අතුරු ව්‍යවස්ථා පැනවීමට වෙනස් කිරීමට හෝ පරිවිජින්න කිරීමට පෙර සපුරාලිය යුතු කොන්දේසි නියම කළ හැකිය :

(ග) ලියාපදිංචි කළ හැකි සමිතියක් විසින් තැබිය යුතු ගණන් හා පොත් සහ ලියාපදිංචි කළ සමිතියක වත්කම් හා බැරකම් පෙන්නුම් කරන ගේෂ පත්‍රයක් කලින් කල පළකිරීමට නියම කළ හැකිය :

(ච) ලියාපදිංචි කළ සමිතිවල ගණන් විගණන කිරීම සඳහා සහ ඒ විගණනය සඳහා ගෙවිය යුතු යම් ගාස්තු ඇතොත් ඒ ගාස්තු ගෙවීම සඳහා විධිවිධාන සැලැස්වීමද පවත්නා සමිති විගණනය කිරීම , ඒවා පරිපාලනය කිරීම සහ ඒවාට සහාය දීම සඳහා ද සමුපකාර ප්‍රචාරක කටයුතු සඳහා ද සමුපකාර අධ්‍යාපනය හා පුහුණුව සඳහා ද පාවිච්චි කිරීම පිණිස සමුපකාර අරමුදල යනුවෙන් හඳුන්වනු ලබන අරමුදලකට සියළුම ලියාපදිංචි කළ සමිති වලින් හෝ එවැනි යම් සමිතිවලින් දයක මුදල් අය කිරීමට විධිවිධාන සැලැස්වීම ද ඒ අරමුදල් පරිපාලනය සඳහා විධිවිධාන සැලැස්වීමද කළ හැකිය :

(ජ) ලියාපදිංචි කරන ලද සමිති වලින් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතු වාර වාර්තා සහ ඒ වාර වාර්තා ඉදිරිපත් කළ යුතු තැනැත්තන් හා ආකාරය නියම කළ හැකිය :

(ට) ලියාපදිංචි කළ සමිති සතු පොත්වල ඇතුළත් ව ඇති සටහන්වල පිටපත් සහතික කළ හැකි තැනැත්තන් හා ආකාරය සඳහා විධිවිධාන සැලැස්විය හැකිය :

(ඩ) සාමාජිකයන්ගේ නාමලේඛනයක් සහ සාමාජිකයන්ගේ වගකීම් කොටස්වලින් සීමාසහිත වූ අවස්ථාවක කොටස් පිළිබඳ නාම ලේඛනයක් සකස් කොට පවත්වාගෙන යාම සඳහා ද විධිවිධාන සැලැස්විය හැකිය :

(ණ) සංචිත අරමුදල් ඇතිකොට පවත්වාගෙන යාම හා ඒ අරමුදල් යෙදිය හැකි පරමාර්ථ සඳහා ද ලියාපදිංචි කළ සමිතියක පාලනය යටතේ ඇති යම් අරමුදල් ආයෝජනය කිරීම සඳහා ද විධිවිධාන සැලැස්විය හැකිය :

(ත) සමිතියක් වෙත හෝ ඒ මාර්ගයෙන් දූව්‍ය විකිණීමට අදාළ යම් අතුරු ව්‍යවස්ථාවක් හෝ ගිවිසුමක් කඩකිරීමක් පිළිබඳ යම් ප්‍රශ්නයක් නිශ්චය කළ හැකි ආකාරය හා එබඳු යම් කඩ කිරීමක් නිසා වූ ප්‍රමාණය කළ අලාභය නිශ්චය කළ හැකි හෝ තක්සේරු කළ හැකි ආකාරය නියම කළ හැකිය :

(ද) බේරුම්කරුවෙකු හෝ බේරුම්කරුවන් පත්කිරීමේ ක්‍රමය හා රෙජිස්ට්‍රාර් හෝ ඒ බේරුම්කරු හෝ බේරුම්කරුවන් ඉදිරියෙහි පැවැත්වෙන කෘත්‍යයන්හි දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය හා රෙජිස්ට්‍රාර්ගේ තීරණය හෝ බේරුම්කරුවන්ගේ තීන්දු ක්‍රියාත්මක කළ යුතු ආකාරය නියම කළ හැකිය :

(න) ආණ්ඩුවෙන් හෝ පළාත් සභාවෙන් මුදල් ආධාර සඳහා ඉල්ලුම් කරන ලියාපදිංචි කළ සමිතියක් විසින් පිළිපැදිය යුතු කොන්දේසි නියම කළ හැකිය :

	<p>(ප) රෙජිස්ට්‍රාර් විසින් කරන ලද නියෝගවලට විරුද්ධව අමාත්‍යවරයා වෙත ආයාචනයක් ඉදිරිපත් කළ හැකි විය යුතු වූද , මේ ප්‍රඥප්තිය යටතේ ප්‍රකාශිතවම විධිවිධාන සලස්වා නැත්තා වූද , කරුණු නිශ්චය කළ හැකිය :</p> <p>(ඔ) 52 වැනි වගන්තිය යටතේ පත්කරනු ලැබූ ඇවරකරුවෙකු විසින් අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය හා ඒ බේරුම්කරුගේ නියෝගවලට විරුද්ධව ආයාචනා ඉදිරිපත් කළ හැකි විය යුතු අවස්ථා නියම කළ හැකිය :</p> <p>(ම) 57 වැනි වගන්තියෙහි සඳහන් අතිරික්ත අරමුදලක් පිහිටුවා පවත්වාගෙන යාම සඳහා විධිවිධාන සැලැස්වීම හා ඒ අරමුදලේ මුදල් විියදම් කළහැකි ආකාරය හා කාර්යයන් නියම කිරීම කළ හැකිය.</p> <p>(ය) මේ ප්‍රඥප්තිය යටතේ හෝ ඒ යටතේ සාදනු ලැබූ රීති යටතේ ආයාචනා ඉදිරිපත් කිරීම , ඇසීම හා ඒ පිළිබඳ සුදුස්සක් කිරීම සම්බන්ධයෙන් , පාවිච්චි කළ යුතු ආකෘති , ගෙවිය යුතු ගාස්තු පිළිපැදිය යුතු කාර්ය පටිපාටිය හා ඒවාට සම්බන්ධ හෝ අනුභාගික වෙනත් සියළු කරුණු නියම කිරීම කළ හැකිය.</p> <p>(3) පළාත් සභාව විසින් අනුමත කරනු ලැබුවේ නම් මිසක කිසිම රීතියක් බල නොපැවැත්විය යුතුය. ඒ අනුමතිය පිළිබඳ නිවේදනය ගැසට් පත්‍රයෙහි පළකරනු ලැබිය යුතුය.</p> <p>(4) (3) වැනි උප වගන්තියෙන් නියමිත නිවේදනය ගැසට් පත්‍රයේ පළකරනු ලැබීමෙන් පසු සෑම රීතියක් ම මෙහි පනවනු ලැබුවාක් මෙන් වලංගු බලසහිත විය යුතුය.</p>
	<p style="text-align: center;">XII වැනි පරිච්ඡේදය</p> <p style="text-align: center;">ආණ්ඩුවට අයවිය යුතු ණය</p>
<p>ආණ්ඩුවට සහ පළාත් සභාවට අයවිය යුතු මුදල් අයකර ගැනීම.</p>	<p>62. (1) ලියාපදිංචි කළ සමිතියක් හෝ ලියාපදිංචි කළ සමිතියක යම් නිලධාරියෙකුගෙන් හෝ සාමාජිකයකුගෙන් හෝ එහි නිටපු සාමාජිකයෙකුගෙන් එම තත්ත්වයෙන් ආණ්ඩුවේ ණය , පළාත් සභාවේ ණය හා ආණ්ඩුව ඇප වූ ණය හා පළාත් සභාව ඇප වූ ණය වෙනුවෙන් අයවිය යුතු මුදල් හා ආණ්ඩුව හෝ පළාත් සභාව විසින් ප්‍රදනය කරන ලද යම් මුදලක්ද ඇතුළත්ව ආණ්ඩුවට හා පළාත් සභාවට අයවිය යුතු සියලු මුදල් , ජනරජයට අයවිය යුතු ණය අයකර ගැනීම සඳහා ආණ්ඩුවේ ණයකරු ආඥාපනත යටතේ විධිවිධාන සලස්වා ඇති ආකාරයෙන්ම අයකර ගනු ලැබිය හැකි අතර , 39(2) වැනි වගන්තියේ විධිවිධාන වලට යටත්ව අත්කිසි තැනැත්තෙකුට හෝ තැනැත්තන්ට අයවිය යුතු මුදල්වලට ඉහලින් ඒවාට ප්‍රමුඛත්වය ලැබිය යුතුය.</p> <p>(2) ලියාපදිංචි කළ සමිතියකින් ආණ්ඩුවට හා පළාත් සභාවට අයවිය යුතුව (1) වැනි වගන්තිය යටතේ අයකර ගත හැකි මුදල් පළමුව සමිතියේ දේපලවලින් අයකර ගත හැකිය. දෙවනුව සාමාජිකයන්ගේ වගකීම් සීමාකරනු ලැබූ ලියාපදිංචි කළ සමිතියක් සම්බන්ධයෙන් වූ විට සාමාජිකයන්ගේ වගකීමේ සීමාවට යටත්ව සාමාජිකයන්ගේ ද තෙවනුව අන් සමිති සම්බන්ධයෙන් වූ විට සාමාජිකයන්ගෙන් ද අයකර ගත හැකිය.</p>
	<p style="text-align: center;">XIII වැනි පරිච්ඡේදය</p> <p style="text-align: center;">විවිධ කරුණු</p>
<p>ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්වූ නියමයන්ගෙන් යම් සමිතියක් නිදහස් කිරීමට අමාත්‍යවරයා සතු විශේෂ බලය.</p>	<p>63. මේ ප්‍රඥප්තියෙහි කුමක් සඳහන්ව ඇත ද එය නොතකා පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයා විසින් එක් එක් අවස්ථාවෙහි විශේෂ ආඥාවකින් හා ඔහු විසින් නියමකළ හැකි යම් කොන්දේසිවලට යටත්ව , ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මේ ප්‍රඥප්තියේ වූ නියමයන්ගෙන් යම් නියමයකින් යම් සමිතියක් නිදහස් කළ හැකිය.</p>

<p>මේ පනතේ විධිවිධානවලින් , සමිති නිදහස් කිරීමට අමාත්‍යවරයා සතු විශේෂ බලය.</p>	<p>64. පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයා විසින් සාමාන්‍ය හෝ විශේෂ ආඥාවක් මාර්ගයෙන් මේ ප්‍රඥප්තියේ විධිවිධානවල යම් විධිවිධානයකින් ලියාපදිංචි කළ යම් සමිතියක් හෝ සමිති පංතියක් නිදහස් කිරීම , හෝ ආඥාවෙහි නියමිතව සඳහන් කරනු ලැබිය හැකි යම් දිනක සිට හෝ යම් වෙනස්කිරීම් සහිතව ඒ විධිවිධාන යම් සමිතියකට හෝ සමිති පංතියකට අදාළ විය යුතු යයි විධාන කිරීම කළ හැකිය.</p>
<p>“ සමුපකාර ” යන වචනයේ පාවිච්චිය සීමා කිරීම.</p>	<p>65. (1) “ එක්සත් සහකාර ” යන වචන හෝ “ සමුපකාර ” යන වචනය හෝ දෙමළ භාෂාවෙන් “ අයිකිකිය ” (Éæ°°°æðÁ) යන වචනය හෝ “ කුට්ටුරු ” (æði°i÷Ò) යන වචනය හෝ ඉංග්‍රීසි භාෂාවෙන් “ කෝපරේටිව් ” (co-operative) යන වචනය කොටසක් වන යම් නාමයක් හෝ අභිධානයක් යටතේ වෙළඳම් කිරීම හෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම ලියාපදිංචි කළ සමිතියක් නොවන කිසිම තැනැත්තෙකු විසින් පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව නොකළ යුතුය.</p> <p>එසේ වුවද 1921 සැප්තැම්බර් මස විසි දෙවැනි දිනට පෙර යම් තැනැත්තෙකු විසින් වෙළඳමක් කරගෙන යන ලද්දේ හෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලද්දේ යම් නාමයක් හෝ අභිධානයක් යටතේද ඒ තැනැත්තා විසින් හෝ ඔහුගේ සම්බන්ධතාවයෙහි අනුප්‍රාප්තිකයා විසින් ඒ නාමය හෝ අභිධානය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් හෝ මේ වගන්තියේ කිසිවක් අදාළ නොවිය යුතුය.</p> <p>(2) මේ වගන්තියේ විධිවිධාන කඩකරන කවර තැනැත්තකු වුවද , මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් පවත්වනු ලබන ලදු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් පන්සියය දක්වා විය හැකි දඩයකට හා වරද අඩණ්ඩුව පවත්වා ගෙන යනු ලබන අවස්ථාවක්වූ විට ඒ වරදට වරදකරු කරනු ලැබීමෙන් පසු තව දුරටත් ඒ වරද කරගෙන යනු ලබන එක් එක් දිනය සඳහා රුපියල් පනහක අතිරේක දඩයකටද යටත් විය යුතුය.</p>
<p>සමිතියකට ලැබිය යුතු මුදල් ආපසු ගෙවීමකට හෝ අන් දේපලක් ආපසු භාරදීමට රෙජිස්ට්‍රාර් විසින් නියමකළ හැකි බව.</p>	<p>66. (1) ලියාපදිංචි කළ සමිතියක් සම්බන්ධයෙන් 44 වැනි වගන්තිය යටතේ විගණනයකදී හෝ 46 වැනි වගන්තිය යටතේ විභාගයකදී හෝ 47 වැනි වගන්තිය යටතේ පොත් පරීක්ෂා කිරීමකදී හෝ විමර්ෂණයකදී හෝ ගණන් බේරා වසා දැමීමේදී ඒ සමිතිය සංවිධානය කිරීමෙහිලා හෝ එහි කළමනාකාරිත්වයෙහිලා සහභාගි වූ මේ ප්‍රඥප්තියෙහි හෝ වෙනත් පනතක විධිවිධාන වලට හෝ ඒ යටතේ සාදන රීති වලට හෝ නියෝගවලට නැතහොත් සමිතියේ අතුරු ව්‍යවස්ථාවලට හෝ කාරක රීති වලට හෝ රෙජිස්ට්‍රාර් වරයා විසින් අනුමත කරන ලද මුදල් කාර්යය පරිපාටියට හෝ රෙජිස්ට්‍රාර්වරයා හෝ සමුපකාර සේවක කොමිෂන් සභාව හෝ විසින් නිකුත් කරන ලද යම් පොදු විධිවිධාන වලට පටහැනිව සමිතියේ අරමුදල් ප්‍රයෝජනයට ගත් යම් තැනැත්තෙකුගෙන් හෝ තැනැත්තන් කණ්ඩායමකින් හෝ ඒ සමිතියේ හිටපු හෝ දැනට සිටින යම් නිලධාරියෙකුගෙන් හෝ සේවකයෙකුගෙන් ඒ සමිතියට යම් මුදලක් හෝ අන් දේපලක් ලැබිය යුතු බව පෙනෙන අවස්ථාවක අවස්ථාවෝචිත පරිදි රෙජිස්ට්‍රාර් විසින් තමාගේ ඕනෑකම පිට හෝ සමිතියේ කාරක සභාවේ හෝ ඇවරකරුගේ හෝ යම් ණය නිමියෙකුගේ හෝ දයකයකුගේ ඉල්ලීම පිට ඒ තැනැත්තාගේ හෝ තැනැත්තන් කණ්ඩායමේ හෝ නිලධාරියන්ගේ හෝ සේවකයන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂා කර ,</p> <p>(අ) ඒ මුදල හෝ එහි කොටසක් රෙජිස්ට්‍රාර් විසින් සුදුසු යයි අදහස් කරනු ලබන පොලියක් සමඟ ආපසු ගෙවන ලෙස :</p> <p>(ආ) ඒ අන් දේපල හෝ එහි කොටසක් ආපසු භාරදෙන ලෙස : හෝ</p> <p>(ඇ) සමිතියේ වත්කම් වලට රෙජිස්ට්‍රාර් විසින් සුදුසු යැයි අදහස් කරනු ලබන යම් දයක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙස</p> <p>ඔහුට හෝ ඒ කණ්ඩායමට නියම කරමින් නියෝගයක් කළ හැකිය. එවැනි යම් තැනැත්තෙකුට හෝ තැනැත්තන් කණ්ඩායමකට විරුද්ධව එබඳු යම් නියෝගයක් කිරීමට පෙර රෙජිස්ට්‍රාර් විසින් , ඒ නියෝගය නොකළ යුත්තේ මන්දැයි කරුණු කියා සිටීමට හා හේතු දැක්වීමට ඒ තැනැත්තාට හෝ තැනැත්තන් කණ්ඩායමට අවස්ථාවක් දිය යුතුය.</p> <p>(2) ලියාපදිංචි කළ සමිතියකට යම් මුදලක් ගෙවීම සඳහා හෝ එහි වත්කම් වලට යම්</p>

	<p>දයක මුදලක් වන්දි වශයෙන් ගෙවීම සඳහා (1) වැනි උප වගන්තිය යටතේ කරන ලද නියෝගයක් අනුව ක්‍රියා කර නොමැති අවස්ථාවක සමිතියේ ලියාපදිංචි කළ ව්‍යාපාර ස්ථානය පිහිටි හෝ නියෝග කරන ලද්දේ යම් තනැත්තෙකුට හෝ තනැත්තන් කණ්ඩායමකට හෝ යම් නිලධාරියෙකුට හෝ සේවකයෙකුට විරුද්ධවද ඒ තනැත්තා හෝ තනැත්තන් කණ්ඩායම හෝ නිලධාරියා හෝ සේවකයා පදිංචිව සිටින හෝ ව්‍යාපාරය කරගෙන යන ස්ථානය පිහිටි කොට්ඨාශය තුළ අධිකරණ බලය ඇති මහේස්ත්‍රාත්වරයා විසින් ඒ මුදල බන්ධනාගාර ගත කිරීමෙන් දඬුවම් කළ නොහැකි , දඩයකින් පමණක් දඬුවම් කළ හැකි වරදක් සඳහා ඒ තනැත්තා හෝ තනැත්තන් කණ්ඩායම හෝ නිලධාරියා හෝ සේවකයා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගේ දණ්ඩන නියමයකින් නියම කරන ලද දඩයක් වුවත් මෙන් අයකර ගනු ලැබිය හැකි අතර , 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 291 වන වගන්තියෙහි (එම වගන්තියේ (1) වන උප වගන්තියේ (අ) සහ (ඇ) ඡේද හැර) විධිවිධාන ඉනික්බිතිව අදාළ විය යුතුය. තවද , ඒ දණ්ඩනය නියම කරන අවස්ථාවේදී ඒ වගන්තියේ විධිවිධාන අනුව මහේස්ත්‍රාත්වරයා විසින් කළ හැකිව තිබූ යම් විධානයක්ද ඔහු විසින් කළ හැකිය. රෙජිස්ට්‍රාර් විසින් කරනු ලැබූ යම් නියෝගයක නිරවද්‍යතාවය මේ වගන්තිය යටතේ කිසිම නීති කෘතෘකඳි සලකා බැලීමට , පරීක්ෂා කිරීමට හෝ තීරණය කිරීමට මහේස්ත්‍රාත්වරයාට මේ වගන්තියේ කිසිවකින් බලය ලැබීම හෝ නියම වීම සිදු නොවිය යුතුය.</p> <p>(3) අන්කිසි ලිඛිත නීතියක් යටතේ වූ යම් වරදක් සම්බන්ධයෙන් (1) වැනි උප වගන්තියෙහි සඳහන් යම් තනැත්තෙකුට හෝ තනැත්තන් කණ්ඩායමකට හෝ නිලධාරියෙකුට හෝ සේවකයෙකුට විරුද්ධව නඩුවක් පැවරීම හෝ පවත්වා ගෙන යාම මේ වගන්තියේ පෙරාතුව වූ විධිවිධාන හෝ ඒ යටතේ යම් නියෝගයක් කිරීම හේතුවෙන් ගෙන , වැලැක්වෙන ලෙස හෝ ඒ කෙරෙහි වෙනයම් ආකාරයකින් බලපාන ලෙස සලකනු ලැබීම හෝ තේරුම් ගැනීම නොකළ යුතුය.</p>
<p>වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම.</p>	<p>67. (1) ලියාපදිංචි සමුපකාර සමිතියක සභාපතිවරයා විසින් සහ කාරක සභාවේ සෑම සාමාජිකයෙකු විසින් , වාර්ෂිකව සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා වෙත නියමිත ආකෘතියෙහි වූ වත්කම් හා බැරකම් ප්‍රකාශයෙන් ඒ ප්‍රකාශය කරන්නේ යම් වර්ෂයක් වෙනුවෙන්ද , ඒ වර්ෂයේ මාර්තු මස තිස් එක්වන දිනට පැවති පරිදි</p> <p>(අ) ඔහුගේ සියලු වත්කම් හා බැරකම් පිළිබඳව : (ආ) ඔහුගේ කලත්‍රයාගේ සියලු වත්කම් හා බැරකම් පිළිබඳව : සහ (ඇ) ඔහුගේ එක් එක් දරුවාගේ සියලු වත්කම් හා බැරකම් පිළිබඳව :</p> <p>කළ යුතුය.</p> <p>(2) (1) වන වගන්තියේ සඳහන් ප්‍රකාශය , ලියාපදිංචි සමිතියක සභාපතිවරයා හෝ කාරක සභාවේ සෑම සාමාජිකයෙකු විසින් , සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා වෙත අවස්ථාවෙන් පරිදි ඒ සභාපතිවරයා හෝ කාරක සභාවේ සාමාජිකයා තෝරා පත්කර ගනු ලැබූ හෝ පත්කරනු ලැබූ දින සිට මාස තුනක් ඇතුළත ද ඔහු සභාපති ධුරය හෝ කාරක සභා සාමාජික ධුරය දැරීම නතර වුවහොත් මිස ඔහු ප්‍රථම ප්‍රකාශය කළ වර්ෂයෙන් පසුව එළඹෙන එක් එක් අනුක්‍රමික වර්ෂයේ ජූලි මස පළමුවන දිනට පෙර ද කළ යුතුය.</p>
<p>විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් නිලධාරීන් ආදීන්ගේ වගකීම.</p>	<p>68. ලියාපදිංචි කළ සමිතියක ගණන් , 44 වැනි වගන්තියේ විධිවිධාන සලස්වා ඇති පරිදි විගණනය කරනු ලැබීමෙන් පසුව හෝ 46 වැනි වගන්තිය යටතේ වූ විභාගයකින් පසුව හෝ , ලියාපදිංචි කළ සමිතියක පොත් පරීක්ෂා කර බැලීම සහ එහි කටයුතු විමර්ශනය කිරීම 47 වැනි වගන්තිය යටතේ කිරීමෙන් පසුව හෝ සමිතියේ නිලධාරියෙකු හෝ සාමාජිකයෙකු හෝ සේවකයෙකු වශයෙන්වූ තම තත්වයෙන් යම් මුදලක් , යම් බඩු හෝ දේපළ භාරව සිටින හෝ යම් අවස්ථාවක භාරව සිටි නැතහොත් , ඒ මුදල් , බඩු හෝ දේපළ පිළිබඳ ආධිපත්‍ය ඇතිව සිටින හෝ යම් අවස්ථාවක ඇතිව සිටි තනැත්තෙකු විසින් ඒ නිලධාරියා , සාමාජිකයා හෝ සේවකයා වශයෙන් තමා ළඟ තබාගෙන සිටින හෝ තමාගෙන් අයවිය යුතු බවට තමා විසින් තබන ලද හෝ අත්සන් කරන ලද ගණන් පොත්වල හෝ ප්‍රකාශවල පෙන්නුම් කෙරෙන යම් මුදලක් හෝ එහි ගේෂයක් ගෙවන ලෙස හෝ ඉදිරිපත් කරන ලෙස හෝ එවැනි යම් බඩුවල හෝ දේපලවල වටිනාකම ගෙවන ලෙස හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් ඒ තනැත්තාට නියම</p>

	<p>කිරීම නිත්‍යානුකූලවිය යුතුය. තවද එසේ නියම කරනු ලැබීමෙන් පසු ඒ තැනැත්තා විසින් ඒ මුදල හෝ එහි ශේෂය වහාම ගෙවීම හෝ ඉදිරිපත් කිරීම හෝ එම බඩුවල හෝ දේපළවල වටිනාකම ගෙවීම හෝ යථා පරිදි ඒ සඳහා ගණන් ඉදිරිපත් කිරීම පැහැර හැරියහොත් ඔහු සාපරාදි විශ්වාස කඩකිරීමේ වරදට වරදකරු වන අතර , මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට අවුරුදු 10 ක් නොඉක්මවන කාලසීමාවකට දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කරනු ලැබීමට යටත්විය යුතුවක් මෙන්ම දඩයකටද ඒ දඩුවම මහේස්ත්‍රාත්වරයෙකුගේ සාමාන්‍ය අධිකරණ බලය ඉක්ම වුවද ඔහු යටත් විය යුතුය.</p>
<p>යම් තොරතුරක් යනාදිය ඉදිරිපත් කරන ලෙස රෙජිස්ට්‍රාර් විසින් බැංකුවට නියම කළ හැකිය.</p>	<p>69. අන් කිසි ලිඛිත නීතියක කුමක් සඳහන්ව ඇත ද එය නොතකා රෙජිස්ට්‍රාර් විසින් අවශ්‍යයයි ඔහු අදහස් කරන අවස්ථාවක -</p> <p>(අ) යම් ලියාපදිංචි කළ සමිතියක් විසින් බැංකුව සමග කරනු ලබන ගනුදෙනු සම්බන්ධයෙන් යම් තොරතුරක් සපයන ලෙස :</p> <p>(ආ) බැංකුවක සමග පවතින ඒ සමිතියේ ගිණුම් පෙන්නුම් කරන පිටපතක් බැංකුව විසින් තබා ඇති ලෙජරයෙන් ඉදිරිපත් කරන ලෙස :</p> <p>හෝ</p> <p>(ඇ) සමිතියේ බැරට ගෙවන ලද හෝ සමිතිය විසින් පිටසන් කරන ලද යම් චෙක්පත් ඉදිරිපත් කරන ලෙස ,</p> <p>යම් බැංකුවකට නියම කළ හැකිය.</p>
<p>නඩු පැවරීම මෙහෙයවීම කවුරුන් විසින් කළ යුතුද යන වග.</p>	<p>70. ලියාපදිංචි කරන ලද සමිතියක අදාළ යම් කරුණක් සම්බන්ධයෙන් විමර්ශනය පැවැත්වීම , විභාග කිරීම හා 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ XVII වැනි පරිච්ඡේදය යටතට වැටෙන නඩු පැවරීම මෙහෙයවීම සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් කිරීම නිත්‍යානුකූල වන්නේය.</p>
<p>සමාගම් ආඥා පනත හා වෘත්තීය සමිති ආඥාපනත අදාළ නොවිය යුතු බව.</p>	<p>71. සමාගම් ආඥා පනතේ සහ වෘත්තීය සමිති ආඥා පනතේ විධිවිධාන හා ඒ ආඥාපනත් සංශෝධනය කරන යම් ප්‍රඥප්තිවල විධිවිධාන මේ ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කරනු ලැබූ සමිති වලට අදාළ නොවිය යුතුය.</p>
<p>දැනට පවත්නා සමිති රීති යනාදිය පිළිබඳ තබා ගැනීම.</p>	<p>72. (1) මෙම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේදී මේ දක්වා ක්‍රියාත්මක වූ 1992 අංක 11 හා 1983 අංක 32 දරන සමුපකාර සමිති (සංශෝධන) පනත් සමග කියැවෙන 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත හෝ එම පනත් මගින් අවලංගු කරන ලද යම් ප්‍රඥප්තියක් යටතේ ලියාපදිංචි කරනු ලැබූ හෝ ලියාපදිංචි කරනු ලැබූ ලෙස සැලකෙන සෑම සමිතියක්ම මේ ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු අතර , ඒ සමිතියේ අතුරු ව්‍යවස්ථා වෙනස් කරනු ලබන හෝ පරිච්ඡින්න කරනු ලබන තෙක් මේ ප්‍රඥප්තියේ ප්‍රකාශිත විධිවිධාන සමඟ ගැලපෙන පමණට අඛණ්ඩ බලපැවැත් විය යුතුය.</p> <p>(2) මෙම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේදී මේ දක්වා ක්‍රියාත්මක වූ 1992 අංක 11 හා 1983 අංක 32 දරන සමුපකාර සමිති (සංශෝධන) පනත් සමග කියැවෙන 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත හෝ එම පනත් මගින් අවලංගු කරන ලද යම් ප්‍රඥප්තියක් යටතේ සාදනු ලැබූ මේ ප්‍රඥප්තිය ආරම්භ වන අවස්ථාවේ බල පවත්නා සියලු රීති ඒවා මේ ප්‍රඥප්තිය විධිවිධාන සමඟ ගැලපෙන පමණට මේ ප්‍රඥප්තිය යටතේ පනවනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු අතර , ඒ රීති වෙනුවට 61 වගන්තිය යටතේ අලුත් රීති සාදනු ලබන තෙක් ඒවා අඛණ්ඩව බලපැවැත්විය යුතුය.</p> <p>(3) මෙම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේදී , මේ දක්වා ක්‍රියාත්මක වූ 1992 අංක 11 හා 1983 අංක 32 දරන සමුපකාර සමිති (සංශෝධන) පනත් සමග කියැවෙන 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත යටතේ හෝ එම පනත් මගින් අවලංගු කරන ලද යම් ප්‍රඥප්තියක් යටතේ කරන ලද හෝ කරන ලදැයි සැලකෙන සියලු පත් කිරීම් සහ නියෝග , නිකුත් කරනු ලැබූ හෝ නිකුත් කරන ලදැයි සැලකෙන සියලු නිවේදන හා දන්වීම් , බේරුම්කරුවන් විසින් කරන ලද හෝ කරන ලදැයි සැලකෙන සියලු ප්‍රදන</p>

	<p>සහ රෙජිස්ට්‍රාර්වරයා විසින් ගන්නා ලද හෝ ගන්නා ලදැයි සැලකෙන සියලු තීරණ සහ පවරන ලැබූ හෝ පවරනු ලදැයි සැලකෙන සියලු සිවිල් නඩු හා වෙනත් නඩු කටයුතු සහ උද්ගතව ඇති සියලු ආරවුල් , මෙම ප්‍රඥප්තිය යටතේ පිළිවෙලින් කරනු ලැබූ ලෙස , නිකුත් කරනු ලැබූ ලෙස , කරනු ලැබූ ලෙස , ගනු ලැබූ ලෙස , පවරනු ලැබූ ලෙස , හා උද්ගත වූ ලෙස සළකනු ලැබිය යුතුය.</p>
<p>මුදල් නීති පනත යටතේ රක්ෂිත තැන්පතු වලට අදාළ වත්කම් හා ඒ තැන්පතු වලට අදාළ බැරකම් පියවීම සඳහා විනා ප්‍රයෝජනයට නොගත යුතු බව.</p>	<p>73. යම් වර්ගයක බැංකු ව්‍යාපාරයක් පවත්වා ගෙන යන යම් ලියාපදිංචි කළ සමිතියක් විසින් එහි තැන්පතු මුදල් නීති පනතේ V වැනි පරිච්ඡේදයේ II වැනි කොටස යටතේ රක්ෂණය කොට ඇති අවස්ථාවක ඒ කොටස යටතේ රක්ෂිත තැන්පතු වලට අදාළ වත්කම් මේ ප්‍රඥප්තියේ අන් කිසි විධිවිධානයක කුමක් සඳහන්ව ඇත්ද එය නොතකා ඒ තැන්පතුවලට අදාළ බැරකම් පියවීම නොවන වෙන යම් කාර්යයන් සඳහා ප්‍රයෝජනයට නොගත යුතුය.</p>
<p>ප්‍රඥප්තිය අනුව ක්‍රියා නොකිරීම සඳහා දණ්ඩනය.</p>	<p>74. මේ ප්‍රඥප්තියේ කාර්යයන් සඳහා රෙජිස්ට්‍රාර් විසින් හෝ ඔහු විසින් ඒ වෙනුවෙන් යථා පරිදි පවරනු ලැබූ අන් තැනැත්තෙකු විසින් නියම කරන ලද යම් ක්‍රියාවක් කිරීම හෝ යම් තොරතුරක් සැපයීම ඕනෑකමින්ම පැහැර හරින හෝ ප්‍රතික්ෂේප කරන සෑම ලියාපදිංචි කළ සමිතියක් හෝ එහි නිලධාරියකු හෝ සේවකයකු හෝ සාමාජිකයකු , සහ මේ ප්‍රඥප්තියේ විධිවිධාන යටතේ නිකුත් කරන ලද යම් කැඳවීමේ නියෝගයකට , නියමයකට හෝ නීත්‍යානුකූල ලිඛිත නියෝගයට ඕනෑකමින්ම හෝ යම් සාධාරණ හේතුවක් නොමැතිව අකීකරු වන හෝ මේ ප්‍රඥප්තියේ විධිවිධාන යටතේ යම් තොරතුරක් සපයන ලෙස නියම කිරීමට බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් එසේ සැපයීමට නීත්‍යානුකූලව නියම කරන ලද යම් තොරතුරක් සැපයීම පැහැර හරින සෑම තැනැත්තෙකුම , සහ ඕනෑකමින් අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන හෝ අසත්‍ය තොරතුරු සපයන සෑම ලියාපදිංචි කළ සමිතියක් හෝ එහි යම් නිලධාරියකු හෝ සේවකයකු හෝ සාමාජිකයකු මේ ප්‍රඥප්තිය යටතේ වරදකට වරදකරු විය යුතුය.</p> <p>(2) (1) වැනි උපවගන්තියේ සඳහන් යම් වරදක් කරන සෑම තැනැත්තෙකුම මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියෙහි පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට අවුරුදු දෙකක් නොඉක්මවන කාලසීමාවක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් දෙලොස් දහසක් නොඉක්මවන දඩයකට හෝ බන්ධනාගාරගත කිරීම හා දඩය යන දෙකටම හෝ ඒ දඩුවම මහේස්ත්‍රාත්වරයකුගේ සාමාන්‍ය අධිකරණ බලය ඉක්මවූද ඔහු යටත් විය යුතුය.</p> <p>(3) ලියාපදිංචි කළ සමිතියක් විසින් මේ ප්‍රඥප්තිය යටතේ වූ වරදක් කරනු ලැබූ අවස්ථාවක කරන ලද වරද යම් යුතුකමක් කඩකිරීමක් වේද ඒ යුතුකම් ඉටුකිරීමට අතුරු ව්‍යවස්ථාවලින් හෝ රීතිවලින් හෝ බැඳී සිටින එම සමිතියේ සෑම නිලධාරියකුම හෝ එබඳු නිලධාරියන් නොසිටි නම් කාරක සභාවේ සෑම සාමාජිකයකුම ඒ සාමාජිකයා ඒ වරද කිරීම ගැන නොදැන සිටි බව හෝ එය වැළැක්වීමට ප්‍රයත්න දැරූ බව ඔප්පු කරනු ලැබුවහොත් මිස ඔහු විසින් ඒ වරද කරන ලද්දේ නම් ඔහු යටත් විය යුතු වන දණ්ඩනයටම යටත් විය යුතුය.</p>
<p>රෙජිස්ට්‍රාර්වරයාගේ ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂාව.</p>	<p>75. මේ ප්‍රඥප්තිය යටතේ ස්වකීය කාර්යයන් ඉටුකිරීමේ දී හෝ කර්තව්‍ය කිරීමේදී සඳහා වශයෙන් කරන ලද හෝ කරන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර්වරයාට , නියෝජ්‍ය , ජේෂ්ඨ සහකාර , සහකාර කොමසාරිස්වරයන්ට මේ ප්‍රඥප්තියේ 44, 46, 47, 48, 49, 52, 66 සහ 68 වැනි වගන්තිය යටතේ රෙජිස්ට්‍රාර්වරයා විසින් යථා පරිදි බලය දෙන ලද හෝ පත්කරන ලද වෙනත් තැනැත්තෙකුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු නොලැබිය යුතුය.</p>
<p>මහා සහ රැස්වීම් හෝ කාරක සහ රැස්වීම් කැඳවීමටත් , ඒවාට පැමිණ සිටීමටත්, කථා කිරීමටත් , රෙජිස්ට්‍රාර්වර ඇති වන බලතල.</p>	<p>76. (i) රෙජිස්ට්‍රාර්වරයාටද , සාමාන්‍ය හෝ විශේෂ නියෝගයකින් ඔහුගෙන් ඒ සඳහා බලයලත් කෙනෙකුට ද , ඕනෑම අවස්ථාවක දී තමා නියම කරන අයුරු , නියම කරන වේලාවක හා ස්ථානයක දී ඕනෑම ලියාපදිංචි සමිතියක විශේෂ මහා සහ රැස්වීමක් හෝ එකී සමිතියක ඕනෑම ප්‍රාදේශික මහා සභාවක විශේෂ රැස්වීමක් කැඳවීමට බලය ඇති වේ. එවැනි රැස්වීමක දී මහා සභාවේ නියෝජිත සංඛ්‍යාවෙන් පහෙන් එකක් පැමිණ සිටින සංඛ්‍යාව ගණපුරණය වන්නේය. තවද අක්‍රියව පවතින සමුපකාර සමිතියකට මෙය අදාළ නොවන්නේය. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයේ කාරක සහ සම්බන්ධයෙන් මෙය අදාළ නොවන්නේය. එවැනි සමිතියේ මහා සහ රැස්වීමකට හෝ ප්‍රාදේශීය මහා සහ රැස්වීමකට සමිතියේ අතුරු ව්‍යවස්ථා වලින් ඒ ඒ මහා සභාවට නියමිත බලතල හිමි</p>

	<p>වන්නේය.</p> <p>(ii) රෙජිස්ට්‍රාර්ටද , හෝ ඔහුගෙන් ඒ සඳහා ලිඛිත බලයලත් කෙනෙකුට ද ඕනෑම ලියාපදිංචි සමිතියක කාරක සභා රැස්වීමක් හෝ එකී සමිතියක ඕනෑම ප්‍රාදේශික කාරක සභාවක රැස්වීමක් ඕනෑම අවස්ථාවක දී තමන් නියම කරන අයුරින් , නියම කරන වේලාවක හා ස්ථානයක දී කැඳවීමට බලය ඇතිවේ. එවැනි රැස්වීමක දී නියෝජිත සංඛ්‍යාවේ පහෙන් එකක් පැමිණ සිටින සංඛ්‍යාව ගණපුරනය වන්නේය. තවද අක්‍රියව පවතින සමුපකාර සමිතියකට මෙය අදාළ නොවන්නේය. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයේ කාරක සභා සම්බන්ධයෙනුත් මෙය අදාළ නොවන්නේය. එවැනි කාරක සභා රැස්වීමකට හා ප්‍රාදේශික කාරක සභා රැස්වීමකට සමිතියේ අතුරු ව්‍යවස්ථාවලින් ඒ ඒ කාරක සභාවකට නියමිත බලතල හිමි වන්නේය.</p> <p>(iii) රෙජිස්ට්‍රාර් විසින් හෝ ඔහුගෙන් බලයලත් කෙනෙකු විසින් හෝ ඉහත (i) උපවගන්තිය යටතේ විශේෂ මහ සභා රැස්වීමක් හෝ ඉහත (ii) උප වගන්තිය යටතේ කාරක සභා රැස්වීමක් හෝ කැඳවූ විට අවශ්‍ය යයි තමාට වැටහෙන සමිතියේ පොත්පත් හෝ ලියවිලි ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට රෙජිස්ට්‍රාර්ට හෝ එසේ බලයලත් තැනැත්තාට හෝ බලය ඇති වේ. එවැනි සෑම නියෝගයක්ම අනුව ක්‍රියා කිරීම සමිතියේ ලේකම් තැනැත්තාගේ යුතුකම වේ. රෙජිස්ට්‍රාර්ට හෝ ඔහුගෙන් බලයලත් තැනැත්තාට හෝ ඉහත (i) හා (ii) වැනි උපවගන්තිය යටතේ කැඳවන ලද ඕනෑම රැස්වීමක මූලසුන දැරීමට හැකිය. ඒ අයට එකී රැස්වීමේ න්‍යාය පත්‍රයේ සඳහන් කරුණු තීරණය කිරීමට අදාළව සාමාන්‍ය ජන්ද බලය හිමි නොවිය යුතුය.</p> <p>(iv) රෙජිස්ට්‍රාර්ට හෝ විශේෂ හෝ සාමාන්‍ය ලිඛිත නියෝගයකින් ඔහුගෙන් බලයලත් කෙනෙකුට ලියාපදිංචි කළ සමිතියක ඕනෑම මහ සභා රැස්වීමකට හෝ කාරක සභා රැස්වීමකට හෝ පැමිණීමටත් එහිදී කටා කිරීමටත් , බලය ඇති වේ.</p> <p>එහෙත් රෙජිස්ට්‍රාර්ට හෝ ඔහුගෙන් එසේ බලයලත් කෙනෙකුට හෝ එවැනි රැස්වීමකදී ජන්දය දීමේ බලය ඇති නොවේ.</p>
අර්ථ නිරූපනය.	<p>77. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස මේ ප්‍රඥප්තියෙහි “ අතුරු ව්‍යවස්ථා ” යන්නෙන් තත් කාලයෙහි බලපවත්නා ලියාපදිංචි කළ අතුරු ව්‍යවස්ථා අදහස් වන අතර , එම අතුරු ව්‍යවස්ථාවල ලියාපදිංචි කළ සංශෝධනය ද ඇතුළත් වේ.</p> <p>“ කාරක සභාව “ යන්නෙන් ලියාපදිංචි කළ සමිතියක කටයුතු පිළිබඳ කළමනාකාරිත්වය භාර කරනු ලැබූ ඒ සමිතියේ පාලක මණ්ඩලය අදහස් වන අතර ලියාපදිංචි කළ සමිතියක අධ්‍යක්ෂ මණ්ඩලය හා මෙම ප්‍රඥප්තියේ 48 වැනි වගන්තියේ විධිවිධාන යටතේ රෙජිස්ට්‍රාර් විසින් පත්කරන ලද හා නම් කරන ලද තැනැත්තෝ ද ඊට ඇතුළත් වෙති.</p> <p>“ නිලධාරියා “ යන්නට සමිතියක හෝ එහි යම් ගාඛාවක සභාපතිවරයා , උප සභාපතිවරයා , ලේකම්වරයා , භාණ්ඩාගාරිකවරයා හෝ සමිතියක කාරක සභාවක සාමාජිකයෙකු සහ සමිතියේ කටයුතු සම්බන්ධයෙන් විධාන නිකුත් කිරීමට සමිතියේ කාරක නියෝගවලින් හෝ අතුරු ව්‍යවස්ථාවලින් බලය පවරනු ලැබූ අන් කිසි තැනැත්තෙකු ඇතුළත් වේ.</p> <p>“ වැටුප් ලබන නිලධරයා “ යන්නෙන් සමිතියෙන් වැටුප් ලබන විධායක හෝ මාධ්‍ය විධායක නිලධාරීන් සහ සමිතියක හෝ යම් ගාඛාවක කළමනාකාරවරයා හෝ සමිතියේ කාරක නියෝගවලින් හෝ අතුරු ව්‍යවස්ථාවලින් බලය පවරනු ලබන අන් කිසි වැටුප් ලබන තැනැත්තන් වේ.</p> <p>“ බැංකුව “ යන්නෙන් -</p> <p>(අ) මහජනයාගෙන් ඉල්ලුම් තැන්පත් මුදල් භාරගැනීමේ හෝ ඉල්ලුම් තැන්පත් මුදල්</p>

	<p>ඇති කිරීමේ ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ කරගෙන යන නීතිගත කරනු ලැබූ හෝ නීතිගත කරනු නොලැබූ යම් පුද්ගලයෙක් හෝ පුද්ගල මණ්ඩලයක් ;</p> <p>(ආ) ආණ්ඩුව වෙනුවෙන් ක්‍රියාකරන්නාවූ හා ණය දීම , අත්තිකාරම් දීම හෝ ආයෝජනය කිරීම කරන්නාවූ හෝ මහජනයාගෙන් මුදල් තැන්පතු භාරගන්නාවූ (යම් ලිඛිත නීතියක් මගින් හෝ යම් ආකාරයකින් පිහිටුවනු ලැබූ) යම් නියෝජිත ආයතනයක් හෝ ආයතනයන් ;</p> <p>(ඇ) ලංකාවේ සංවර්ධන මුදල් සංස්ථා පනත යටතේ පිහිටුවන ලද ලංකාවේ සංවර්ධන මුදල් සංස්ථාව ;</p> <p style="text-align: center;">හා</p> <p>(ඈ) සමුපකාර සංවර්ධන විෂයභාර කැබිනට් අමාත්‍යවරයා විමසා මුදල් විෂය භාර කැබිනට් අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළකරනු ලැබූ ආඥාවක් මගින් මේ ප්‍රඥප්තියේ කාර්යයන් සඳහා බැංකුවක් ලෙස ප්‍රකාශිත අන්කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල මණ්ඩලයක් අදහස් වේ.</p> <p>“ මූලික සමිතිය “ යන්නෙන් 3(1) වන වගන්තියේ (ආ) ඡේදයේ සඳහන් යම් අරමුණක් ඇතිව හෝ යම් කාර්යයක් සඳහා පිහිටුවන යම් සමිතියක් නොවන ලියාපදිංචි කළ සමිතියක් අදහස් වේ.</p> <p>“ ඊති “ යන්නෙන් මේ ප්‍රඥප්තිය යටතේ පනවනු ලැබූ හෝ පනවනු ලැබූ ලෙස සලකන ඊති අදහස් වේ.</p> <p>“ රෙජිස්ට්‍රාර් “ යන්නෙන් මේ ප්‍රඥප්තිය යටතේ බස්නාහිර පළාතේ පළාත් සභාවේ සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් කෙනෙකුගේ යුතුකම් ඉටුකිරීම සඳහා පත්කරන ලද තැනැත්තෙක් අදහස් වේ.</p> <p>“ ලියාපදිංචි කළ සමිතිය “ යන්නෙන් මේ ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කරනු ලැබූ හෝ ලියාපදිංචි කරනු ලැබූ ලෙස සැලකෙන සමිතියක් අදහස් වේ.</p> <p>“ සාමාජිකයා “ යන්නට සමිතියක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සහභාගි වන තැනැත්තෙක්ද , ලියාපදිංචි කරනු ලැබීමෙන් පසු ඊති හා අතුරු ව්‍යවස්ථා අනුව සාමාජිකත්වයට ඇතුළත් කරගන්නා ලද තැනැත්තෙක්ද ඇතුළත් වේ.</p> <p>“ අමාත්‍යවරයා “ යන්නෙන් මේ පනත යටතේ බස්නාහිර පළාතේ සමුපකාර සංවර්ධන විෂයභාර ඇමතිවරයාගේ යුතුකම් ඉටුකිරීම සඳහා පත්කරන ලද තැනැත්තෙක් අදහස් කෙරේ.</p> <p>“ රජයේ අරමුදල් “ යන්නෙන් ආණ්ඩුව විසින් දෙනු ලබන ණය , අත්තිකාරම් සහ පුදන අදහස් වන අතර , ප්‍රඥප්තියේ 42 සහ 57 වන වගන්තිවල සඳහන් අරමුදල්වලින් දෙනු ලබන ණය ප්‍රධානයක් හෝ අත්තිකාරමක් ඊට ඇතුළත් වේ.</p>
<p>අනුකූලතාවයක් ඇතිව විට සිංහල භාෂා පාඨය බල පැවැත්විය යුතු බව.</p>	<p>78. මෙය ප්‍රඥප්තියේ පද සම්බන්ධ අර්ථ නිරූපනයේදී සිංහල පිටපත මුල් පිටපත වශයෙන් සැලකිය යුතුය.</p>